

කොළඹ මිහුරා
ජ්‍යෙෂ්ඨ 20

කැලේජියක්

තුරු අවාන වා තීමිගේ උපමා එකතුවකි

අනුවාදය
ඩී.ආර.එම්.ඩී. විද්‍යාත්මක
චෛත්‍යාලාක

කැලේ ගහක්

පුර්ෂ අවාන් වා නිමිගේ උපමා එකතුවකි.

සංශෝධිත නව මූල්‍යය

අනුවාදය:

ඒ.ආර්.එම්.පී. විද්‍යාතිලක

චඩ්ලිවි. සුගතදාස

For more Ajahn Chah books in Sinhala:

<http://www.ajahnchah.org/sinhala>

කලණ මිතුරු ප්‍රකාශන: 20

ප්‍රකාශනය
බංද්ධ ග්‍රන්ථාලය සමිතිය
මහනුවර

2551
2007

පළමුවන මුද්‍රණය	- 2000
දෙවන මුද්‍රණය	- 2002
තෙවන මුද්‍රණය	- 2005 (සංගේධිත නව මුද්‍රණය)
සිවුවන මුද්‍රණය	- 2007

ප්‍රකාශනය:

බොද්ධ ගුහ්‍යප්‍රකාශන සම්බිජය
නැ.පෙ. 61,
54, සංස්කර්ෂණ මාවත,
මහනුවර.

අයිතිය: බොද්ධ ගුහ්‍යප්‍රකාශන සම්බිජය

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය -ප්‍රකාශනගත සූචිකරණ දත්ත

අවාන් වා හිමි


කැමල් ගහක් / අවාන් වා හිමි: අනුවාදය
ඒ.ආර්.එම්.පි. විද්‍යාත්මක සහ ඩිඩ්ලිව්. සුගතදාස - මහනුවර:
බොද්ධ ගුහ්‍යප්‍රකාශන සම්බිජය, 2007 ප.118 : සේ.ම.22
ISBN 955-24-0238-7
 i. 294. 34 ඩිවි 21 ii. ගුණෝ නාමය : කැමල් ගහක්
 iii. විද්‍යාත්මක, ඒ.ආර්.එම්.පි. අනු.
 1. බුද්ධාගම - ධර්මය

ISBN 955-24-0238-7

පරිගණක අකුරු සැකසුම හා කටර නිර්මාණය:

බොද්ධ ගුහ්‍යප්‍රකාශන සම්බිජය

කලණ මිතුරු ප්‍රකාශන: 20



මගේ භාවනා ප්‍රහුණුව ගැන මිනිස්ස මගෙන් වීමසති. භාවනාව සඳහා මාගේ මහස සකස් කරන්නේ කෙසේ ද? විහි කිසිම විශේෂයක් නැත. විය තිබිය යුතු තැන මම තබමි. විසේ නම් ඔබ වහන්සේ රහත් දැයි ඔවුනු අසති. මා විය දන්නේ කෙසේ ද? මා හරියට කැලැසවේ ඇති ගසක් වැන්න. විය කොපවලින්, අතුපතරින්, මලින් භා පලතුරුවලින් සමන්විතය. කුරුල්ලෝ පලතුරු කඩමටත්, ලැයිමටත් පැමිණුති. සත්තු විහි සෙවන යට විවේකය සොයති. විහෙත් ගස එළිසිවක් නො දති. ගස ගසේ ස්වභාවය අනුව වැඩේ. ගස ගස සේ ම පවති.

පටුන

මෙම සිංහල තොරතුරු ගැන.....

පෙරවේන

පරිවර්තකගෙන්

හැඳින්වීම

පළමු වන කොටස

01. අරමුණක් නැතිව තැනින් තැන ඇවිදින්නා
02. කෙසෙල් ගෙවී ලෙල්ල
03. අන්ධයා
04. බෙහෙන් බෝතලය
05. ලමා සුඩා
06. නාගයා
07. පොල් කුවු
08. ආහාර පිසීම
09. උමතු මේනිසා
10. වතුර කෝප්පය
11. වේල්ල
12. ගැහුරු වල
13. කිලිට් ඇයුම්
14. වතුර බොන විදුරුව
15. ඩීමන් පුද්ගලයා
16. තාරාවා
17. හිස් අවකාශය
18. පටුල
19. පොහොර
20. හින්දර
21. මාඟවා
22. මාඟවා සහ මැඩියා
23. කරක් ගෙවීය
24. දේවරයා
25. විදුලි පන්දම
26. නිදහස් මාවත
27. මැඩියා
28. පලතුරු ගසි
29. කුණුකසල වල
30. තැග්ග

31. තණ කොල
32. අත
33. වල
34. නිවස
35. ගඟහිණීය
36. හිවලා
37. පිහිය
38. ගැටය
39. පොල්කුවූ හැන්ද
40. කොලය
41. කාන්දු වන වහල
42. හසුන
43. ලී කොටය
44. දැව දැමු
45. ඉහඳ පණුවා
46. අමි
47. මාෂය හා පලනුරු
48. ව්‍යාපාරිකයෝ
49. ජලය හා තෙල්
50. අනත් දරුවා
51. ගොන් කරන්තය
52. විල
53. වැසි වතුර
54. පහළටම ගලන ගහ
55. මාවත
56. ගල
57. ඉස්කුරුප්පුව
58. බේජාංකුරය
59. මුවහත් පිහිය
60. සර්පයා
61. මකුල්වා
62. නිශ්ච්වලව ගලන ජලය
63. රසවත් පලනුරු
64. උණුවතුර බෝතලය
65. පිපාසාවෙන් පිළිත වූ මිනිසා
66. කුවුව
67. උගුල
68. සිංචාරකයා
69. ගස්

70. කැස්බැවා
71. මුල් සහ අතුරකිලි
72. තොමැපු ගොයම්
73. මීහරකා
74. වලි කුකුල්ලු
75. සත්ත්ව ගොවිපළ

දෙවන කොටස

76. හැම දෙයින් ම පියය බැහින්
77. කුහුණි ගුල
78. ඇපල් උයන
79. ඇපල්
80. උණ ගොඩ
81. ලොකු කෝටුව හා කුචා කෝටුව
82. අන්ධයා
83. ගරිරය හා ඇති ගෝහා ලක්ෂණ
84. බත පිසීම
85. ගවේශාලු පෝරණුව
86. පාලම
87. බුදු පිළිමය
88. නිවසක් ගොඩනැගීම හා රෙද්දකට වර්ණ යෙදීම
89. වාහන
90. බලලා
91. කුඩාවේ සිටින කුකුල් පැටියා
92. ලමයා
93. ඇදු ගස
94. අපවිතු බන්දේසිය
95. උවුමහල්තල හා බිම් මහල්තල
96. දිය බිදු
97. තාරුවා
98. ගැඩිවිලා
99. අසුරී ගද
100. වට්තා හා නේචිය
101. බාහිර වණය
102. ගසින් වැටීම
103. ගිලිහි වැවෙන කොළ
104. ගොවියා සහ මව
105. පාපන්දුව

106. මිනුයෝග්
107. අතේ ඇති පලනුර
108. පලනුරු ගස
109. කසිල හාර්තය
110. මංමුලාව
111. නගරයට පැමිණීම
112. මැනවින් ආහාර දිරවීම
113. ප්‍රධාන දුම්රිය මංසන්ධි ස්ථානය
114. සූපයේ වැටුණු කෙස්ගසි
115. කන්දක් මුවා කළ හැකි කෙස් ගස
116. ගාලාව
117. මබ ගුලිය
118. කුකුලා ද කිකිලී ද?
119. බෙහෙත් පැලුටි
120. ආගන්තුකයා හා සංග්‍රහ කරන්නා
121. ශිනියම් වූ යකච බෝලය
122. රත් වූ යකචය හා සුකිරි
123. තෝටලය
124. ගහ මූලිකයා
125. අඡුන ප්‍රමාදය
126. ලදුවා
127. හිස කුසීම
128. යතුර
129. රත්රන් වෙනුවට රීයම්
130. පැරණි හිතම්තුරකු අන්හැරීම
131. විදුලි ඇණය හා පාතුය
132. තලගොයා
133. තැනි වූ යමක් සේවීම
134. නෙලම් කොලය
135. නෙලම් මල්
136. අයිස් කුටය
137. අම ගෙධිය
138. වෙළෙන්දිය
139. මස්
140. දත් අතර හිර වූ මස් කුබැල්ල
141. සහපු පාදික (හැකරුලා)
142. හැකරුලා හා කුකුල් පැවත්වීම්
143. මුදල්, ඉටි සහ කුකුල් ලෙබේ
144. රීලාවා

145. දිම් ගොවුව
146. අත්තම්මා
147. පරණ බොරුකාරයා
148. පරණ කඩමාල්ල
149. වී ගොවිතැන් කරන්නා
150. විනෝද සංග්‍රහ විදින්නෝ
151. පාගන මහන මැෂිම
152. කේක් කැල්ල
153. පලනුරු ගස් වැවීම
154. විෂ බෙහෙන් විදීම
155. මාභුජි පැන
156. වියරු වැටුණු කොට්‍යා
157. ශිනියම් ගල් අහුරු හා කිරල්ලී
158. තොසන්සුන් රේලවා
159. ගංගා හා මයවල්
160. කඩිය
161. වැලි සහ ලුණු
162. පාසල් සිසුවා
163. පිටාරය
164. යටි පතුලේ ඇතුණු කටුව
165. තොදුමූණු අඟව්‍යා
166. උල් කණුව
167. රස අවුල්පත්
168. ඉදුණු අඹ
169. ඉදුණු පැපොල්
170. වේඛ් රෙකෝචිරය
171. සොරා සහ ගුස්තිකාරයා
172. සොරුන් සහ මීතීමරුවන්
173. තද්ව වියන ලද දැල්
174. ගස
175. පිටතට තැම් වැවෙන ගස
176. පුහු මාන්නය
177. වැල
178. ශිෂ්ටිහිණියා
179. හාජනයේ ජලය
180. මී හරකා
181. ලිද සහ පලනුරු වත්ත
182. ලී කොටය
183. වැරදි මාවත

මෙම සංස්කරණය ගැන.....

“කුලේ ගසක්” මුලින් ම පළ වී ඇත්තේ A TREE IN A FOREST නම් වූ ඉංග්‍රීසි කථියේ අනුවාදයක් වශයෙනි. ඉංග්‍රීසි කථිය බහු වී ඇත්තේ අවාන් වා හිමියන් විසින් තායි භාජාවෙන් දේශනා කරනලද කරුණු අවශේෂ ලෝකයාටත් ලබා දීමේ අරමුණින් උත්ත්වන්සේගේ ග්‍රාවක පිරිසක් ගත් උත්සාහයේ ප්‍රතිචලයක් වශයෙනි. මුල් බසින් කරන ලද ප්‍රකාශ කෙතරම් දුරට ඒ අන්දමින් ම ඉංග්‍රීසියෙන් ප්‍රකාශ වී ඇත්දැයි කිව තො හැකිය. එක් බසකින් තවත් බසකට පරිවත්තිය කිරීමේ දී මුල් අදහස් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම දුෂ්කර කායීයක් හෙයිනි. “හැකිතාක් දුරට ඒවායේ සරල-සුගම බවත්, ගැසුරු අටියත් රැක ගැනීමට උත්සාහයක් දැරුවත්, අවාන් වා හිමියන්ගේ දහම් තරුවේ ප්‍රකාශ දීප්තියේ යම් ගිලිහිමක් සිදු විමට ඉඩ ඇති” බව පරිවත්තිකයේ ම මුවන්ගේ සටහනක් මහින් පිළිගනිති.

මෙම ප්‍රකාශනය “කුලේ ගසක්” නමින් ඉදිරිපත් කර ඇත්තේ පුරුෂ වත්තේගම දම්මාවාස හිමියන් තුළ ඇති වූ බලවත් ඕනෑකම නිසාය. සිංහල අනුවාදකයින් මෙහි ලා ගෙන ඇති උත්සාහය ප්‍රශ්නසතියය.

ඉංග්‍රීසි කථියේ ඇතුළත් කරුණු සිංහල අනුවාදයක් වශයෙන් සැකසීමේ දී අවාන් වා හිමියන්ගේ දහම් තරුවේ දීප්තිය කොතෙක් දුරට ගිලිහි ගියේ දැයි නිගමනය කළ හැක්කේ තායි භාජාව පිළිබඳ දැනුමක් ඇති අයකුට මුල් ප්‍රකාශයන් හා සමඟ සයදා බැලීමෙන් පමණි.

බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සම්තිය මහින් කෙරෙන මෙම සංස්කරණය පිළියෙල කිරීමේ දී A TREE IN A FOREST කථිය ඇපුරු කරන ලද්දේ ඉහත කි දීප්තියට හැකිතාක් ආසන්න විමේ අටියති. මුල් සිංහල අනුවාදයේ ඇතුළත් කරුණුවල වෙනසක් ඇති වී ඇත්තම් එසේ වී ඇත්තේ මෙම උත්සාහයේ ප්‍රතිචලයක් වශයෙන් බව සඳහන් කරනු කැමැත්තෙමු.

..... සංස්කාරක

පෙරවිදන

දැන් යෙදී ඇත්තේ වෙසක් සමයයි. මෙවන් වෙසක් සමයක ලෝ පහල වී ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසී ජනතාවට හෙළිකලේ ලොවිතරා බුදුපිෂාණන් වහන්සේයි. එම සද්ධර්මය සිහියට නගා ගැනීම සඳහා සුදුසු කාලයක් මිට වඩා තවත් තැනු.

ලොවිතරා බුදුන්වහන්සේ පිරිනිවි තැන් පටන් බොහෝ කාලයක් ගතවන තුරු උන්වහන්සේගේ ධර්මය පැවත ආයේ මුබ පරම්පරාවෙනි. පසුකාලවල දී ගුන්ථාරුස් වූ එය ගුන්ථාවලට ම පමණක් සීමා වූ එකක් බවට පත් වූ බව තම් නිසුකය. බුදු දහම ප්‍රවලිත වූ හැම රටකම පාහේ දක්නට ලැබුන් මෙවන් තන්ත්වයකි.

මෙවැනි තන්ත්වයක් යටතේ තායිලන්තයේ පහල වූ අවාන් වා හිමි පොත පතෙහි සඳහන් දහම ප්‍රායෝගික ව අත්හදා බැලීමට කරගත් තීරණය අනුව වනගත වී දුතාග ශීලය සමාදන් ව, හාවනායෝගී ව විෂුහ.

උන්වහන්සේගේ එම ව්‍යායාමය සාර්ථක විය. යථාර්ථවාදී ලෙස අවබෝධ කරගත් ධර්මය පසුකලක දී දේශනා තුළින් ලෝකයට ඉදිරිපත් කර සිරියන. එම ධර්මය අඩංගු පොත් 3ක් මිට පෙර අප විසින් සිංහලයට නගා බෙදා භරින ලදී. එම පොත් මූක්තාහරයට එකතු වන සිව්වන පොත මෙයයි.

ධර්මය අවබෝධ කරවීම සඳහා අවාන් වා හිමි යොදාගත් සරු උපමා පාය 183ක් මෙහි අන්තර්ගත වී ඇත. මෙම පොත කියවීම තුළින් ඔබගේ ධර්ම දානය දියුණු වී ඔබට සැනසිලි සුවය ලාභ වේවා”යි පත්ති.

වත්තේගම ධම්මාවාස හිමි.

පරිවර්තකගෙන්

අමුරුදු 2500 කට පෙර දඹුදීව පහළ වී ලෝක සත්‍යය ඇති සැටියෙන් දේශනා කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ සද්ධර්මයේ ගැඹුරු පතුලට කිදා බැස එම පරම සත්‍යය ඒ අයුරින් ම වටහා ගත් තායිලන්ත ජාතික වත්‍යාසී අවාන් වා හිමි අවස්ථාවෝවිත සරල උපමා මහින් එය පැහැදිලි කර දී ඇති අන්දම කෙරෙහි ප්‍රසාදයට පත් DHAMMA GARDEN TRANSLATION GROUP නැමති බෞද්ධ සංචාරකය මහින් TREE IN A FOREST යන නමින් ඉංග්‍රීසි බසින් ලියා ඇති ග්‍රන්ථය තමන් අතට පත් පේරාදෙණියේ සිරි සුබෝධාරාමාධිපති පූජ්‍ය වත්තේගම ධමමාවාස නාහිමියන්ගේ මනදාළ සපුරාලනු වස්, මහනුවර බහිරව කන්දේ වාසල නිවැසි අ.ර.ම්. පියසේන විද්‍යාතිලක වන මම ද, පේරාදෙණියේ ඩිඩ්‍රිව්. සුගතදාස ද එක් වී අපේ නැණ පමණින් සිංහලට නැහිමු.

මගේ මෙම කුලදුල් ප්‍රයත්තයේ දෙශී ඇතොත් ඊට කමා කොට, අවාන් වා හිමිගේ අහිලාෂය ඉටු කිරීම් වස් මෙම මාහැනි උපමා කථා මැනවින් පරිභිලනය කොට, සත්‍යය ස්ථුට කොට ගෙන පායික ඔබගේ ජීවන වර්යාව හැඩාස්වා ගනී නම් අප ප්‍රයත්තය සාර්ථක වුවා වත්තේය.

එය මට අධ්‍යාපනය ලබා දුන් පූජ්‍ය ගලබවිත්තේ සුභාණාලංකාර තායික හිමිපාණන් ප්‍රමුඛ ගුරු දේවියන් සැමට ම උපහාරයක් වේවා!

හැඳින්වීම

සත්‍යය - වචනයට තැහිය හැකි දෙයක් හෝ වෙනත් කෙනෙකුට පරිත්‍යාග කළ හැකි දෙයක් හෝ නොවන නිසා, බුදුරජාණන් වහන්සේ අපට සත්‍ය මාර්ගය පෙන්වූවා පමණක් මිස ඒ මහ ගමන් කරවීම අප වෙනුවෙන් උත්වහන්සේට ක්‍රියාත්මක නො කළ හැකි බව අවාන් වා හිමි නොයෙකුත් සංසින්දතය කිරීම හා උපමා මහින් ගෙන හැර දක්වා ඇත. මනස තුළ බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා ගන්නොත් අප හැම දෙයක් ම දැකින්නොත් හැම දෙයක් ම මෙනෙහි කරන්නොත් අපට වඩා වෙනස් නොවූ දේ හැටියටය.

අවාන් වා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උත්වහන්සේගේ වනගත ජීවීත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උත්වහන්සේ ලබාදෙන පුහුණුව තම් තම අභ්‍යන්තර මෙන් ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය. උත්වහන්සේගේ ක්‍රියාකාරකම්වල හෝ පුහුණුවේ හෝ විශේෂතව්‍යක් නොමැති බව උත්වහන්සේ පෙන්වා දෙනි. තමා කුලේ ගසක්ය යනු උත්වහන්සේගේ හැඳින්වීමය. ගස ගසක් මෙන් අව්‍යාජ ව සිටියි. අවාන් වා හිමි ද ඒ ලෙසින් ම අව්‍යාජ ව සිටියි. එහෙත් “විශේෂතව්‍යක් නැත” යන සංකල්පය තුළින් ම උත්වහන්සේ තුළ තමා ගැනත් ලෝකය ගැනත් ගැමුණු අවබෝධයක් ඉස්මතු විය.

දර්මය යනු කුමක්දැයි හැම මොනොතක ම අනාවරණය වෙමින් පවතී. එය හෙළිකර දක්වමින් කළාවෙන් නොරව ම දර්මය අපට එහි යථාර්ථය අනාවරණය කළත් එය වටහා ගත හැක්කේ මනස තැන්පත් වූ විට පමණක් බව අවාන් වා හිමි කියයි. වචනයෙන් තොර දර්මයන් එහි සත්‍යයන් නවතාවෙන් යුතු ව තේරුම් ගැනීමට පහසු උපමා මහින් තම

අනුගාමිකයන්ට උගුන්වීමේ අද්හත දක්ෂකාච්‍යක් අවාන් වා හිමි සතුය. භාසා රසයෙන් භා කාචා රසයෙන් ඉදිරිපත් කළ මෙම උපමා ආදිය සහඳුයාගේ හද තුළට කිදා බසියි. උන් වහන්සේ සඳහන් කළේ අප ඉහද පණුවන් වැනිය කියායි. ජ්විතය ඉදී හැලෙන කොළයක් වැනිය. අපේ මනස වැහි වතුර වැනිය ආදි වශයෙනි.

මෙවැනි සංස්ක්‍රිත ත්‍රිත්‍ය වැකිවලින් භා උපමාවලින් අවාන් වා හිමිගේ උපමා ඉගුන්වීම් පිරි ඇත. උන්වහන්සේගේ මෙම මාභූජි දේශනා එකතු කොට ග්‍රන්ථයක් නිෂ්පාදනය කිරීම ඉතා වටතේ යයි අපි අදහස් කළෙමු. මෙමහින් ලෝකික ආගාධන් කෙරෙහි බැඳී අවශ්‍යකි ප්‍රහුදුන් ජනයාට කැලේ ගසක් යට ඇති සියිල් සෙවණට වී ලබන විවේකී සුවය භා සමාන සුවයක් විදිය හැකිය.

(මෙම උපමා ආදිය උප්තා ගන්නා ලද්දේ පහත සඳහන් ගන්ථවලිනි.)

- | | | |
|---|---|------------------------|
| 1. A Taste of Freedom | - | විෂ්වාසී රසය |
| 2. Bodhinyana | - | බෝධිඝාන |
| 3. Our Real Home | - | අපේ සැබැං තිවහන |
| 4. Samadhi Bhavana | - | සමාධි භාවනා |
| 5. Living Dhamma | - | ජ්වලාන ධර්මය |
| 6. Food for the Heart | - | හදවතට ආහාර |
| 7. A Still Forest Pool | - | තිසල විල |
| 8. Venerable Father
(A Life with Ajahn Chah) | - | පුරුෂ හිමිජාණන් වහන්සේ |

පළමු වන කොටස



ධර්මය යනු හැඩයක් ඇති දෙයක් නොවන හිසා
ඩී ගැන කලා කළ යුත්තේ මේ ආකාරයට උපමා යොදා
ගැනීමෙනි. දර්මය හතරැස් දෙයක් දී වටකුරු දෙයක්
දී? ඩී සඳහා පිළිතුරක් සැපයීමට මිලට නොහැකියි.
ධර්මය ගැන කලා කිරීමට ඇති විකම කුමය මෙවන්
උපමා අනුසාරයෙන් ය.

අවාන් වා හිමි

01. අරමුණක් තැනිව තැනීන් තැන අභ්‍යන්තර

අප, ජීවත් වීම සඳහා ස්ථිර නිවසක් තැනි විට කිසිම අරමුණක් නොමැතිව තැනීන් තැන නවතිමින් සිට තැවතන් ඒ මේ අත ඉඟාගාන් යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර හිය අයකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන් තොර බවක් දැනේ. සුවපහසු ප්‍රබෝධවත් සැහැල්ල සිතක් පහළ වන්නේ, තම නිවසට පැමිණී විට පමණි.

ලෝකයේ කිසිම තැනක නියම සාමය දැක ගත නොහැකි වෙයි. එහෙයින් ඔබ කුළම සාමය උදාකර ගැනීමට බලන්න.

බුදුරජාණන් වහන්සේ සත්‍යය හෙළිකර ඇති අන්දම ගැන සළකා බලන විට උන්වහන්සේට අප කෙතරම් උසස් හක්ති පුරුවක ගෞරවයක් දැක්විය යුතු දැයි හැනේ. අප කවදාවත් ධම්‍යානුකළව ජීවත් වීමට සැලකිලිමත් නොවුවත් උන්වහන්සේ දේශනා කළ සත්‍යය යම් දේයක යථාරිය දැකිත විට අපට වැට්හි යන්නේය. එසේම අප ධම්‍ය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත්, අප එහි ඇති ගැමුරු සත්‍යය අවබෝධ කර නොගතහාත් අප තවමත් නිවහනක් තැනි, අරමුණක් තැනි, අයාලේ ඇවිදින්නන්ගේ තන්ත්වයට පත්වේ.

02. කෙසෙල් ගෙධී මෙල්ල

ලෝකයේ ඕනෑම වස්තුවක් ඉවත ලත ලද කෙසෙල් ගෙධී ලෙල්ලක් මෙන් කිසිම වටිනා කමක් තැනි එකක් සේ දැකගත හැකි වූ විට ඔබට ලෝකයේ ඕනෑම තැනක නොනියව සැහැල්ල සිතින්, පහසුවෙන්, කිසි ම හිරහැරයක් කරදරයක් නොමැතිව යාහැක. මොනතරම් හෝ වටිනා විවිධ වස්තුන් අතර වුවද එහා මෙහා හියත් ඔබේ සිතට සතුවක් හෝ අසතුවක් පහළ නොවේ. ඔබේ විමුක්තිය කරා ඔබ රැගෙන යන මාර්ගය මෙයයි.

03. අන්ධයා

සිතත් කයත් තිරතුරු ව ඇතිවෙමින් නැතිවන නිසා ඒවා නොකඩවා ම ඉතා දැඩි ලෙස කැළමුණු තත්ත්වයක පවතී. අපට මෙය හරහැරී දැකිය නොහැක්කේ අප අසිතාය විශ්වාස කිරීමට නැඹුරු වී සිටින නිසාය. මේ තත්ත්වය අන්ධයා මග පෙන්වන්නාක් වැනිය. එවැන්නකු සමග අපට ආරක්ෂා සහිතව යා හැක්කේ කෙසේ ද? අන්ධයා අප උදු කැලුවකට හෝ වනයකට රැගෙන යනු ඇත. අන්ධ ඔහු අප ආරක්ෂා ස්ථානයක් වෙත රැගෙන යන්නේ කෙසේ ද? මේ ආකාරයට ම සතුට සෞයා යාමේදී දුක් වේදනාවන් ඇතිකර වන්නා වූ ද සැනසීම ලඟාකර ගැනීමට යාමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දිය යුතු වූ ද තත්ත්වයන් නිසා අපේ මතය මූලාවට පත්වේයි. අප ඇත්ත වගයෙන් දුකත් වේදනාවන් නැති කර ගැනීමට ගොස් ඒවා තව තවත් ලංකර ගන්නේමු. මිට හේතුව බාහිරව පෙනෙන දෙයෙහි සත්‍යතාව වටහා ගැනීමට නොහැකි වීම නිසා ඒවායෙන් ඇත් වෙනවා වෙනුවට ඒවායේ ඇලි බැඳී සිටීමට උත්සුක වීමය.

04. බෙහෙන් බෝතලය

උර්මයේ හැසිරීම වෛද්‍යවරයා විසින් රෝගියාට පාවිච්චි කිරීමට නියම කළ බෙහෙන් බෝතලය හා සැපයිය හැකිය. බෙහෙන් බෝතලයේ මත්පිට ලියා ඇති උපදෙස් රෝගියා විසින් සියක් වරක් කියවමින් සිටියත් බෙහෙන් නිසියේ පාවිච්චි නොකළාක් රෝගය නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය හැකිය. එම බෙහෙනින් ඔහු කිසිම පිළිසරණක් නොලබයි. රෝගය සුව නොවීම ගැන ඔහු මිය යැමට පෙර වෛද්‍යවරයාට දොස් පවරමින් බෙහෙන් අගුණ ද කියයි. ඔහු බෙහෙන් බෝතලය පරික්ෂා කරමින් එහි උපදෙස් කියවමින් ප්‍රතිකාර නොගෙන සිට වෛද්‍යවරයා බොරුකාරයකු බවත් බෙහෙන් නොවරිනා බවත් කියයි. ඔහු වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කළේ නැත. වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර නිසි අයුරින් කළේ නම් රෝගය සුව වී ඔහු ජීවත් වනු ඇත.

කායික රෝගය මැඩ පවත්වා එය සුව වීම සඳහා වෙදාවරු ප්‍රතිකාර කරයි. බුදුරජාණන් වහන්සේගේ දීමිය මනස සුව කොට ප්‍රකෘති බවට පත් කරයි. බුදුන් වහන්සේගේ දීමිය හැම තරාතිරමේ පුද්ගලයකු තුළ ම පවත්නා මානසික රෝගී තත්ත්වයට ප්‍රහේදයකින් තොරව පිළියම් කරයි. මානසික රෝගී තත්ත්වයන් නිරික්ෂණය කරන විට කායික රෝගය සුවකර ගැනීම සඳහා බෙහෙනෙහි පිහිට සොයන්නාක් මෙන් මානසික රෝග නිවාරණය සඳහා දීමිය උපයෝගී කර ගතහැකි බව ඔබට තොවුවහේ ද?

05. ප්‍රමා ක්‍රිඩා

සිතේශ්ච්වලය ගැන බොහෝ වාරයක් මෙනෙහි කිරීමේ ද එහි පවත්නා යථා තත්ත්වය ම මිස වෙනත් දෙයක් තොපවත්නා බව අවබෝධ වේ. සිතේශ්ක්‍රියාකාරත්වය එලෙසමය. එය එහි ඡ්ච්ච්චාවයයි. මෙය අපට පැහැදිලි ව තේරුම් ගත හැකි තම් හැඳිම් හා සිතුවිලිවලින් බැහැර විය හැකිය. එයයි, එහි ඡ්ච්ච්චාවික තත්ත්වය යනුවෙන් අප නිරුතුරුව ම පිළිගත්තොත් ර්ව වැඩි යමක් එකතු කිරීමට තොමැත. අප සිතේශ්ච්වලය තත්ත්වය තේරුම් ගත්තොත් සිත සැහැල්ලුවෙන් තබා ගත හැකිය. හැඳිම් හා සිතිම් පැවතියත් ඒවා බල රහිත වේ.

එය හරියට අපට රිසි තොවන ක්‍රිඩාවක් කරමින් ප්‍රමායකු අපේ සිත පාරනවා වැනිය. එවිට අපි ද ඔහුට බැණු වැදිමට හෝ ඔහුට ගුරිබැව දීමට හෝ පෙළඳීන්නමු. එහෙත් ප්‍රමායාගේ ගතිය ඔහු කැමති දේ කිරීම බව වටහාගෙන පසු ව ඒ ගැන තොතකා හරිමු. ඉන් පසු අප සිතේශ්ච්වලයන් තරහ පහව ගොස් කරදරය ද දුරුවේ. කරදරය තුරන් වූයේ කෙසේ ද? එය අප ප්‍රමාන්ගේ ඡ්ච්ච්චාවය පිළිගත් නිසා අපේ බැලීමේ කුමයද වෙනස් වී දැන් නිවැරදි ඡ්ච්ච්චාවය පිළිගැනීමට පෙළඳ වී සිටින නිසාය. මෙයින් සිත සැහැල්ලු වීම නිසා හදවත ද වඩා සන්සුන් ව පවතී. අපි දැන් නිවැරදි අවබෝධය ලබා සිටින්නමු.

06. නාගයා

මානසික ක්‍රියාකාරීත්වය විෂකුරු නාගයකු වැනිය. අප නාගයකුට හිරිහැර නොකළාත් ඔහු ද ඔහුගේ පාඩුවේ ඇදීයයි. ඔහු මාරක විෂ සහිත වුවත් එයින් අපට හානියක් සිදු නොවේ. ඔහු ලගට ආචත් එයින් අපට හානියක් සිදු නොවේ. ඔහු ලගට අප නොගියෙන් ඔහුට හිරිහැර නොකළාත් ඔහු ද අපට ද්‍රේව නොකරයි. නාගයා කරන්නේ ඔහුට ආවේනික වරියා රටාවෙහි යෙදීමය. එය යථා තන්ත්වයයි. ඔබ සූජාණවන්න නම් කරන්නේ උගට පාඩුවේ ඉන්ට ඉඩ දීමයි. එලෙසින් ස්වභාවයෙන් ම නරක වැරදි තේරුම් ගෙන ඒවාට එසේ සිදු වීමට ඉඩ හැරීමයි, ඔබ කළ යුත්තේ. ඔබ නාගයා සමග සම්බන්ධකම් පවත්වන්නට නොයන්නාක් මෙන් නොද හෝ නරක හෝ කුමක් වුව ද ඔබ එය වැළද නොගත යුතුය.

දක්ෂ බුද්ධීමත් තැනැත්තා තම සින් පහළ වන විවිධ හැඟීම් හා මතොංහාවයන් කෙරෙහි ද මේ ආකල්පය අනුගමනය කරයි. යහපත් සිතක් පහළ වූ විට එය එසේ වීමට ඉඩ හැර අපි එහි ස්වභාවය වටහා ගතිමු. එසේ ම අයහපත් සිතක් පහළ වූ විට ද ඉඩහැර සිටිමු. ඒ ආකාරයෙන් ම අපට ප්‍රීතියට ඇදී සිටීමට ද අවශ්‍ය නැත. එහි ස්වභාවය අනුව එය පැවතීමට අපි ඉඩ හරිමු. හේතුව අපට ඒ කිසිවක් අවශ්‍ය නොමැති බවයි. නොද මෙන් නොහොද ද අපට අවශ්‍ය නැත. බර ගතිය හෝ සැහැල්ල ගතිය මෙන් ම සැප හෝ දුක් ද අපට අවශ්‍ය නැත. අපේ ආසාවන් කෙළවර වූ විට සාමය ස්ථිර ව පිහිටයි.

07. පොල් කටු

ଆඇව අකුසලයකි. එහෙත් ධර්මයේ හැසිරීමට ඇති ආඇව යහපත්ය. ඔබ පොල් ගැනීමට වෙළඳ පොලට ගොස් ඒවා ගෙන ආපසු එන විට කටුරුන් හෝ ඔබෙන් මෙයේ ඇසුවාන්,

“මය පොල් මිලට ගත්තේ ඇයි?”
 “මම ඒවා ආභාරයට ගැනීමට ගතිමි”
 “ඔබ පොල් කටුත් කන්නෙහි දී?”
 “ඇත්තේන් ම නැත”
 “මම ඔබ විශ්වාස නොකරමි. ඔබ පොල් කටු නො කන්නෙහි නම් ඒවා මිලට ගත්තේ ඇයි?”
 “හොඳයි ඔබ ඒ ගැන කියන්නේ කුමක් දී?”
 “ඔබ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේ දී?”

අප යම් පුහුණුවක් ආරම්භ කරන්නේ ඊට ඇති කුමැත්ත තිසියි. අකමැති නම් අප එය පුහුණු වන්නේ නැත. මේ අන්දමට මෙනෙහි කිරීමෙන් පුහාව පහළ වන බව ඔබ දන්නෙහි දී? මේ පොල් තිදුෂුන ගෙන බලන්න. පොල් වාගේ ම කටුත් කන්නෙහි දී? ඇත්තේන් ම නැත. එසේ නම් ඇයි ඔබ ඒවා මිලට ගත්තේ? පොල් කටුව ඇත්තේ පොල් මදයේ ආරක්ෂාව සඳහායි. අවශ්‍ය පොල් ප්‍රයෝගනයට ගැනීමෙන් පසු පොල් කටු විසි කළ විට ප්‍රශ්නයක් ඇති නොවේ.

අපේ පුහුණුව ද එලෙසයි. අප පොල් කටුව කුමට නොගන්නා බව සැබවි. එහෙත් එය විසිකිරීමට තරම් කාලය පැමිණ නැත. පොල් බැයක් සමග කටුවක් තබා ගන්නාක් මෙන් මූලින් ආඇව ද තිබිය යුතුය. එය විසි කිරීමට තරම් කාලය නොපැමිණ ඇති තිසාය. පුහුණුවේ ස්වභාවය එසේය. යමෙක් අප පොල් කටු කති යි කියා නම් ඒ ඔවුන්ගේ වැඩකි. එහෙත් අප කරන දේ අපි දතිමු.

08. ආහාර පිසීම

අප මූලින් ම කරන්නේ කය හා වචනය අපවිතු නොවීමට ප්‍රහුණු වීමයි. එය ශිලයයි. දිවා ර පාලි ගාලා කියමින් කාලය ගත කිරීම ශිලය සේ ඇතුමෙකු සිතුවත් ඇත්ත වශයෙන් කය හා වචන අපවාදයක් නො එන සේ හසුරුවා ගැනීම පවිතු ශිලයයි. මෙය තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. එය හරියට ව්‍යාජනයක් පිළියෙල කිරීමේ දී එක එක වර්ගයේ තුන පහ වර්ග ඊට එකතු කොට එය රසවත් ව්‍යාජනයක් කරන්නාක් වැනිය. එය ප්‍රණීතවත් වූ විට ඊට තවත් දැනු එකතු කිරීම අවශ්‍ය නොවේ. හේතුව අවශ්‍ය තුන පහ වර්ග දැනට ම ඊට යොදා ඇති තිසාය. එලෙසින් අපේ කථාවත් ක්‍රියාකාරකමුන් නිසි අයුරු හැසිරවීමෙන් නිවැරදි පවිතු ශිලය රක ගත හැකිය.

09. උමතු මිනිසා

මෙය සේවය සඳහා උදුසන පිටත් ව යදි මිනිසෙකු ඔබට ආකුෂේ පරිජව කරමින් බැණ වැදුණේ යැයි සිතමු. ඔහුගේ නින්දා අපහාස ඔබට ඇසුරු විට ඔබේ ප්‍රකෘති මතස වෙනස් වේ. මෙය අපහසුතාවයට පත්වේ. වේදනාවෙන් හා කෝපයෙන් පළිගැනීමට වුව ඔබට සිතේ.

වික දිනකට පසු වෙනත් තැනැත්තෙක් මෙය නිවසට පැමිණු “අර එදා ඔබට අපහාසය කළ මිනිසා උන්මන්තකයෙක් යයි” කියයි. “දැනට ඇසුරුදු ගණනක් හේ එසේය. මය වගේ දකින හැම කෙනාටම ඔහු බණිනවා. කිසිවෙක් එය ගණනකට ගන්නේ නැහැ” කියා එම තැනැත්තා කියයි. මෙය ඇසුරු විගස ඔබට සහනයක් දැනේ. මේ දවස් රිකෙන් මෙය තුළ පැසවමින් තිබු තරහ මෙය ඇසීමෙන් මුළුමතින් ම පහව යයි. ඇය ඒ? මෙය දැන් සත්‍යය දන්නා තිසාය. පළමුව එය දැන සිටියේ නැත. මෙය වේදනාවට පත්වූයේ මොහු සාමාන්‍ය මිනිසකු යයි සිතු තිසයි. කෙසේ වූවත් මෙය සත්‍යය දැනගත් වහාම අර අදහස් වෙනස්විය. “අයේයේ ඒ පිසේයක්.” ඒ මගින් සියල්ල පැහැදිලි විය.

දැන් මෙය තේරුම් ගැනීමෙන් පසු ඔබට පූර්වයක් දැනේ. මෙය දැනගත් නිසා අර සිද්ධිය මතකයෙන් ඉවත් විය. ඔබ සත්‍යය නොදත්තේ නම් අර මුල් අදහසේ ම එල්බ ගෙන සිටිනු ඇත. ඒ මිනිසා සාමාන්‍ය අයෙකු ලෙස සිතා සිටි අවස්ථාවේ ඔබට ඔහු මරා දැමීමට පවා හැකියාවක් තිබුණි. එහෙන් ඔහු උන්මත්තකයෙකු බව දැන ගැනීමෙන් පසු ඔබේ සිත සැහැල්ල විය. මෙය සත්‍යය තේරුම් ගැනීමේ ඇඟානයයි.

දර්මය දකින තැනැත්තාට ද එවැනි ම අත් දැකීමක් ඇත. මෙලෙසින් සත්‍යය තේරුම් ගැනීමෙන් ඇලීම පිළිකුල හා මෝහය වැනි අකුසල් දුරුවේ. අප මේ හරි හැරී තේරුම් ගන්නා තුරු අප සිතන්නේ “මට කළ හැක්කේ කුමක් ද? මා කෙතරම් තණ්ඩාධික ද? පිළිකුල් සහගත ද?” එහෙන් මෙය පැහැදිලි තිවුරදී තේරුම් ගැනීම නොවේ. එයත් හරියට අර උමතු මිනිසා ප්‍රකාන් සිතිය ඇත්තෙකැයි සිතුවා වැනිය. අන්තිමේ දී ඔහුගේ ස්වභාවය දැනගත් පසු සිතේ තැවුල තැනිවිය. මෙය කිසිවකු විසින් ඔබට පෙන්විය නොහැකිය. මෙය මනසින් දැකීමෙන් පමණක් වැරදී වැටහිම් මුලින් උප්‍රවා දමා උපාදානයෙන් අත් මිදිය හැකිය.

10. වතුර කෝප්පය

මා බලන්නට එන බොහෝ දෙනා සමාජයේ උසස් තැන් හොබවන අය වෙති. මුවුන් අතර ව්‍යාපාරිකයෝ, ගුරුවරු, උපාධිධරයෝ හා වෙනත් රුපයේ තිලධාරීනු වෙති. මුවුන් ගේ මනස පිරි පවතින්නේ විවිධ දේ හා සම්බන්ධ මතවලිනි. මුවුන් අන්‍යයන්ගේ මතවලට කන් දීමට තරම් දක්ෂතාවෙන් ඉහළය. එය හරියට වතුර කෝප්පයක් බලය. එම කෝප්පය පිරි ඇත්තේ අපිරසිදු කුණු වතුරවලින් නම් එයින් ප්‍රයෝගනයක් තැනු. එම අපිරසිදු ජලය ඉවත් කිරීමෙන් පසුව හිස් කෝප්පය ප්‍රයෝගනවත් විය හැකිය. ඔබට හරියට දකින්නට පුළුවන් වන්නේ ඔබ සිතේ බැසි ගෙන ඇති දුර්මත ඉවත් කිරීමෙනි. අපේ පුහුණුව දක්ෂකම හා මෝචිකම ඉක්මවා යන්නකි. ඔබ ඉතා දක්ෂ, ධනවත්,

වැදගත් එමෙන් ම වුදු දහම ගැන සයල දැනුමක් ඇති බුද්ධීමතෙකු ලෙස සිතනොත් ඔබ අනාත්ම හාවයේ සත්‍යය වසා සිටින්නෙහිය. ඒ මගින් ඔබ පිළිගන්නේ “මලය” “මාගේය” යන ආත්ම වාදයයි. එහෙත් වුදු දහම ආත්ම වාදය බැහැර කරයි. තමා ඉතාම දක්ෂ යුයි සිතන අය කිසිදා ඉගෙන නොගතින්. ඒ අය පළමුව තමාගේ දක්ෂකම් බැහැර කොට “කෝජ්පය” හිස් කළ යුතුය.

11. වේල්ල

සිත එකඟ කර ගැනීමේ පුහුණු මගින් කරනුයේ සිත ස්ථිර ව ගෙක්තිමත් ව තබා ගැනීමයි. එය සිතට සාමය ලබා දෙයි. අපේ සිත නිතර ම අව්වේකී ව සයල වෙමින් පවතිනා තිසා එක අරමුණක යොදා තැන්පත් කර තබා ගැනීම හෙවත් පාලනය දුෂ්කරය. ජලධාරාවක් ඒ මේ අත ගලා බසින්නාක් මෙන් සිත ද ඉනුදිය අරමුණු ඔස්සේ වල්මත් වී ඒ මේ අත ගමන් කරයි. මිනිසා තමාට ප්‍රයෝජන ලබා ගැනීම සඳහා වේලි බැඳ ජලය පාලනය කරයි. මිනිසුන් දක්ෂය. මවුන්ට වේලි බැඳ විශාල ජලාග සහ ඇළවල් සාදා ගැනීමේ දැනුමක් ඇත. ඒ ජලය ක්‍රමානුකූල ව වඩා ප්‍රයෝජනවත් ලෙස බෙදා හැරීම සඳහාය. එම ජලය හැරුණු අත් ගලා යාම වැළකී, අපතේ නො ගොස් පහත් බිම් කරා ගලාගොස් රඳා සිටී.

එලෙසින් මනස ද නිරන්තරයෙන් පාලනය කරමින් සුරුදු පුහුණු කලොත් අසීමිත එල ලැබේය හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලේ, “මනාව පාලනය කොට හික්මවා ගත් මනස විමුක්ති සුවය ලබා දෙන තිසා උත්තරීතම සුවය සඳහා මනස ම පාලනය කොට සුරකින්න” යනුවෙන්ය. අපේ වැඩි සඳහා යොදා ගන්නා සිවුපාවුන් වන හරකුන්, අපුන්, ඇතුන් වැනි සතුන් ද වැඩිපළ කරවා ගැනීම සඳහා පළමුවෙන් මනාව පුහුණු කොට හික්මවිය යුතුය. මවුන් හික්ම වීමෙන් පසුවයි, මවුන්ගෙන් උපරිම සේවයක් අපට ලබාගත හැක්කේ.

එශේයින් පාලනය කොට මනාව හික්මත ලද සිත ද අපට මහඟ ආගිර්වාදයක් ලබා දෙයි. බුදුරජාණන් වහන්සේන් උන්වහන්සේගේ මහා ග්‍රාවකයන් වහන්සේලාත් පළමුව ආරම්භ කළේ තුපුහුණු හික්මතවනු නොලැබූ මතසකිනි. එහෙත් පසුව උන්වහන්සේලා අප සියල්ලන්ගේ වැදුම් පිදුම් හා ගෞරවාදර ලැබීමට සුදුස්සේයෝ ව්‍යහ. උන්වහන්සේලාගේ උගැන්වීම මගින් අපට කොතරම් යහපතක් සිදුවී තිබෙනවා ද? කියා විමසා බලන්න. නිසිසේ හික්මතා ගත් උතුම් මතස නිසා උන්වහන්සේලා ලෝක සත්ත්වයාට තිවැරදි මග පෙන්වීම තුළින් විමුක්ති මග පෙන්වීම, මූල්‍ය ලෝකයට ම මොන තරම් යහපතක් ද? මනාව පුහුණු කරන ලද හික්මත ලද මතස අපට හැම අවස්ථාවක ද හැම වෘත්තියක දීම උසස් ප්‍රතිලාභ ලබා දෙයි. එසේම එම හික්මත ලද මතස අපේ තිවිතයේ සමතුලිතකාවය රක ගැනීමටත් වැඩි කටයුතු පහසු කරවීමටත් අපේ සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහාත් අප විමුක්ති බුද්ධිය වර්ධනය කරමින් හා පෝෂණය කරමින් අප මෙහෙයවයි. මතස තිවැරදි ව පුහුණු කිරීමේ හේතුවෙන් අවසානයේ ද ලැබෙන තෘප්තියෙහි ද වධිනයක් ඉන් ඇති වේ.

12. ගැහුරු වල

බොහෝ මිනිස්සු කුසල් රස් කිරීම සඳහා යහපතන් දේ කරනමුත් ඔවුන් කරන වැරදි දේ අත් නොහරිත්. එය හරියට වල ගැහුරු වැඩියි කීම වැනිය. අපි සිතමු වළක පතුලේ යමක් තිබෙනවා කියා. දැන් එම පතුලේ ඇති දේ ගැනීමට සිතා යමෙකු අත පොවා එය ගැනීමට හෝ ඇල්ලීමට බැර වූ විට කියන්නේ වල ගැහුරු වැඩියි කියාය. සියක් දෙනා නොව දහසක් දෙනා වුව ද අත දැමු හැම දෙනාම කියනුයේ වල ගැහුරු වැඩි බවයි. තමාගේ අත දිග මදි බව කිසිවෙක් නො කියති. අප සියවරක් පසස්ට ගෙන මෙහි යථා තත්ත්වය කුමක්දැයි බැලිය යුතුය. ගැහුරු වීම ගැන වළට දොස් නො නහන්න. ආපසු හැරී අත දෙය බලන්න. මෙය ඔබට වටහා ගත හැකිනම්

ලෝකේන්තර මාර්ගයේ ඉදිරියට ගොස් ඇවත්ත්ත වී එම සුවය ලැබේය හැකිය.

13. කිලිටි අඳුම්

අපේ සිරුර අපිරසිදු වී ඇති කළ, අප කිලිටි ඇඳුම් ඇද ගත්තොත් අපේ මනසත් කිලිටි වී අප ඉතා අපහසු අසිරු තත්ත්වයකට පත්වීම ස්වභාවිකය. එසේ ම අපේ සිරුර පිරසිදුව තබාගෙන පිරසිදු ඇඳුම් ඇද ගත් විට මනස ද සැහැල්ල වී ප්‍රසන්න බවට පත්වේ.

එසේ ම සීලයෙහි නො පිහිටා අප කාය හා වාග් දුෂ්චරිතයෙහි යෙදුනොත් මනස ද කිලිටි වී ඒවින ව අප්‍රසන්න බවට පත් වේ. නිවුරදී මාර්ගයෙන් බාහිරව ගොස් ඇති නිසා, අප මනසේ තිබිය යුතු ධමිය විනිවිද දැක්මේ හැකියාව ද ගිලිහි යයි. සිතේත් කයේත් යහපත් ක්‍රියාකාරකම් සිදුවන්නේ මැනවින් ප්‍රහුණු කළ මනසක් පදනම් කරගෙන නිසා මනස නිසි අයුරු ප්‍රහුණු කිරීම වැදගත් වේ.

14. වතුර බොන විදුරුව

මබ සමාජ දාශටිය තේරුම් ගත්තේ කෙසේ ද? මා මේ මගේ අතේ රඳවාගෙන ඇති වතුර විදුරුවෙන් රේට පිළිතුරු ලබා දිය හැකිය. එය අපට වතුර පානය කළ හැකි පිරසිදු දිගුකළක් තබාගත යුතු දෙයක් ලෙස පෙනේ. නිවුරදී අවබෝධය අනුව නම් එය බිඳුණු බදුනක් ලෙසය, අප පිළිගත යුත්තේ. කවදා හෝ එය බිඳුණු නො අනුමානය. මෙම විදුරුව මූල බාතුන්ගේ සංකළනයක් පමණක් නිසා කොඩි මොජාතක හෝ ඒවායේ වෙනස් වීමක් විය හැකි බව මබ නිවුරදීව වටහා ගෙන පාවිච්චි කරන්නේ නම් විදුරුවට කුමක් වුවත් ඔබට ගැටුලුවක් හෝ සිත් රිද්වීමක් හෝ සිදු නොවේ. එලෙසින් අප සිරුර ද මේ විදුරු බදුන වැනිය. එය ද මූල බාතුවලින් වෙන් වූ දිනක අභාවයට පත්වේ. මෙය වටහා ගත යුතුය. විදුරු බදුන ද්‍රව්‍යක බිඳුන නිසා දැන් එය විසිකර දැමීම හෝ බිඳු

දැමීම තොකල පුතුවාක් මෙන් ඔබ ද්‍රව්‍යක මිය යන නිසා දැන් සියදිවි හානි තොකර ගත පුතුය. විදුරු බලුත බිඳෙන තුරු අප එයින් ප්‍රයෝගන ගත පුතුය. එලෙසින් අප සිරුර ද එහි අවසානය තෙක් ගමනක යෙදී ඇති වාහනයකි. ඔබේ පුතුකම වන්නේ ස්වාහාවික සිදුවීම ඒ ආකාරයෙන් සිදුවීමට ඉඩ හැරීමය. මෙම අවබෝධය තුළින් මෙලොව සිදුවන සියලු ම වෙනස්කම් ගැන නිවැරදිව සිතා ඔබට නිදහසේ ජීවන් විය හැකිය.

15. බීමත් පුද්ගලයා

දූන්දුයයන් පිනවීමට වහල් වූ තැනැන්තා තම අක්මාව කවම විනාග වී තැනැයි සිතා මත් පැනෙහි ඇලි සිරින්තක වැනිය. කිසිදාක ඔහු සැහීමට පත් වන්නේ තැත. ඔහු ඉතා තොසුලකිලිමත් ලෙස මත් පානයේ ඇලි ගැලී සිට පසු කාලයක රෝග වලින් අසාධා වී වේදනා විදිමට හාජන වේ.

16. තාරාවා

මබේ පුහුණුව තාරාවකු ඇති දැඩි කිරීම වැනිය. ඔබේ පුතුකම වන්නේ උං කවා පොවා ඇතිදැඩි කිරීමය. උං සිසුව වැඩිම හෝ සෙමින් වැඩිම උං සතුය. එය ඔබ සතු තොවේ. ඔබේ වැඩ කොටස පමණක් ඔබ කරන්න. ඔබට පැවරී ඇත්තේ පුහුණු වීම පමණයි. එය ඉක්මන් ද තො එසේ නම් මන්දගාමී ද යන්න ගැන පමණක් දැනුවත් වන්න. ර්ව බල පැමක් තොකරන්න. මෙබදු පුහුණුවකට ඇත්තේ හොඳ පදනමකි.

17. හිස් අවකාශය

මිනිසුන් නිවන් යැමට ප්‍රාර්ථනා කරනත් එහි හිස් බව ඇසු විට ඔවුනු ඒ ගැන තැවතන් සිතීමට පෙළමෙනි. එහි නම් කිසිවක් තැත. මෙහි වහල දෙසත් පොලොව දෙසත් බලන්න. වහලත් බිමත් දෙකම හවය සේ හිතන්න. ඔබට

නිමෙන් වහලෙන් සිටගත හැකි ව්‍යවත් ඒ අතරතුර එනම් හිස් ස්ථානයේ සිටගත නොහැකිය. එය හිස් තැනකි. කෙරියෙන් කියන විට එය හිස් තැනක් බව පවතීමු. ඇති විමක් තැන තැන තිවනයි. ඉපදීමක් තැන තිසා එය හිස් තැනකි. මිනිස්සු මෙය ඇසු විට මඳක් පසුබාති. එහි යාමට ඔවුන්ට ව්‍යවමනාවක් තැත. ඔවුන්ට ඔවුන්ගේ දුරුවන් හෝ තැදුෂීන්වන් දැක ගැනීමට තැනි තිසා ඔවුනු බියවති. මේ තිසයි, අප ගිහියන්ට “මබට දීර්සායු වේවා! රුප සම්පත්තිය ලැබේවා! ගක්තිය හා සතුට ලැබේවා!” කියා ආසිර්වාද කරන්නේ. ඔවුන් ර්ට ඉතාමත් කැමැති ව්‍යවත් හිස් තැනක් වූ තිවන ගැන කියන විට ඔවුනු ර්ට කැමැත්තක් නොදක්වති. මබ කවදාවත් දැක තියෙනවාද ගෝභාවත්, ගක්තිමත්, ප්‍රීතිමත් මහලු පුද්ගලයෙක්? තැත. එහෙන් අප කියන්නේ දීර්සායුඡ, රුප සම්පත්තිය, ගක්තිය හා ප්‍රීතිය ගැනය. ඒවාටය, ඔවුන් වඩා ප්‍රීය කරන්නේ. ඔවුනු ඉපදීම හා මරණය කියන සංසාර වකුයට ඇලී ඇති තිසා ර්ට කැමැත්තක් දක්වති. ඒ අය වඩා ප්‍රීය කරන්නේ වහල උඩ හෝ බේම හෝ රදී සිටීමටය. ඔවුන්තර ඉතා සුළු පිරිසක් පමණක් හිස් අවකාශයේ රදී සිටීමට නොවියව ප්‍රාර්ථනා කරති.

18. පවුල

මබට ධර්මය සේවීමට අවශ්‍ය නම් වනාන්තරයේ හෝ ගිරි ශිබරවල හෝ ගල් ගුඩාවල හෝ සේවීමට අවශ්‍ය තැත. එය රදී ඇත්තේ මබ හද තුළය. එයට එහි ම අත් දැකීමේ හාජා මාධ්‍යයක් ඇත. සංකල්පයක් හා සංශ්‍යා අත්දැකීමක් අතර ලොකු වෙනසක් ඇත. බොහෝ හාජාවලින් විස්තර කළ හැකි හා බොහෝ වචනවලින් කිව හැකි අත්දැකීමක් උණු වතුර හාජනයකට ඇහැල්ල දැමීමෙන් මබට ලබාගත හැකිය. මෙම අත්දැකීම විවිධ හාජාවලින් බොහෝ වචන යොදා විස්තර කළ හැකිය. පුද්ගලයෙකුගේ ජාතිය හාජාව හෝ සංජ්ඛතිය කුමක් ව්‍යවත් හද්වත තුළට ගැමුරු ලෙස එහි බලන්නෙකුට එම අත් දැකීම

ලැබෙන්නේ එකාකාර්වයි. ඔබ ධර්මයේ සත්‍යය අවබෝධ කරගත් විට එහි හරය සියල්ලට ම එක බව තේරුම් ගැනීමෙන් ලෝකයේ සියල්ලන් ම මධ්‍යසිය සහෝදර සහෝදරයන්ගෙන් සැදුණු එක ම ප්‍රවුලක් සේ වටහා ගත හැකිය.

19. පොහොර

අපේ පුහුණුවේ දී ක්ලේශයන් පොහොරවලට සමාන කළ හැකිවයි. එය හරියට වැඩි පලදාවක් ලැබීම සඳහාත් ගෙඩි රසවත් විම සඳහාත් කුණු ජරාවල් වන කුකුල බෙටි හා ගොම ගෙන පලතුරු ගස මුලට යෙදීම වැනිය. දුක් වේදනාව තුළ සතුව පවතී. වියවුල තුළ තිසල බව පවතී.

20. ගින්දර

කිසිවක් වහාම සිදු නොවන නිසා අපේ ධර්ම පුහුණුවේ ප්‍රතිඵල ද ආරම්භයේ දී ම දැකිය නො හැකිය. ගින්දර ලබා ගැනීමට බලාපොරොත්තු වන මිනිසකු ඒ සඳහා වියලි ලී කැබලි දෙකක් ගෙන එකට මදින බව මා නොයෙක් විට නිදුසුනක් වශයෙන් පෙන්වා දී ඇත. “මෙහි ගින්දර අඩංග බව මිනිස්සු කියති”යි හේ කියයි. ඔහු දෙරේයමත් ව ලී කැබලි දෙක මැදීමට පටන් ගනී. ඔහු ඉතා අපරික්ෂාකාරිය. නො නැවති ඔහු ලී කැබලි දෙක මදිමින් සිටියි. ඔහුගේ ඉවසීමේ කෙළවරක් ද නැත. ඔහුට ගින්දර ලබාගැනීමට ව්‍යවමනා ව්‍යවත් තවමත් ගින්දර නො එයි. මෙයින් අයදේරේයමත් වූ හෙතෙම විවේකය සඳහා මද වේලාවකට තවත්. ඔහු නැවතන් මැදීමට පටන් ගනියි. එහෙන් මේ වන විට පළමුවන් ලිවාල ඇති වී තිබු රත්වීම පහ වී ගොස් තිබු නිසා වැඩිය තවත් ප්‍රමාද වෙයි. ඔහු එය එතරම් වේලාවක් නොමැදියි. මෙයේ වර්න් වර නැවති නැවති මැද්දන් කිසිත් ප්‍රතිඵලයක් නො ලබා අයදේරේයමත් ව අවසානයේ ඔහු ගේ ව්‍යායාමය අත්හැර දමයි. අවසානයේ “එහි ඇති ගින්දරක් නැත” කියා එය මුළුමතින් ම තතර කර දමයි.

ಇತ್ತನ ವಿಷಯದ ಮೊದಲು ನಮ ಕಾರ್ಯ ಕಲಾ. ಲಿಗಣದ್ದು, ಹಿನ್ನಿ ಇವೆಲ್ಲಿಂದ ತರಮಿ ಉತ್ಸಂಹಿಯ ಶಿಕ್ಷಿ ನಿಪ್ಪಡಣೆ ನ್ಯಾತ. ಇತ್ತನ ವಿಷಯದ ಮೊದಲು ನಿರ್ನಯದರಿಂದ ಹಿನ್ನಿದರ ಅಭಿಂಗ್ರ ವಿ ನಿಖಿಣತ್ವ ಶಿಕ್ಷಿ ಲೋ ಗೈನಿಮ ಸಂಧಾ ಅವಿಷಯ ಉತ್ಸಂಹಿವಿಯ ಲೋ ಗೈನಿಮದ ತರಮಿ ಒಬ್ಬ ಒಬ್ಬಗೆ ಕಾರ್ಯಯ ಹಿಂಸಾಕಾರವಿ ಕಳೆ ನ್ಯಾತ. ಅಪ ಸಿಂಹ ಕರು ಲಗಾವಿನ ತುರ್ಗ ಮನಸಿ ಪೆರ ಪರಿದಿ ಮ ಕ್ರಿಯಾ ಕರಡಿ.

ಮೇ ನಿಸಿ ಗಾಂಧಿಜಿನ ವಿಷಯದ ಕಿರಿಯನ್ನೆ ನೋ ನ್ಯಾತವಿ ದಿಗಬ ಮ ನಮ ಕಾರ್ಯಯ ಕರನ ಲೆಸಡಿ. ಪ್ರಭುಷ್ಟು ವಿನ ಲೆಸಡಿ. ಸಿಂಹರ ವಿವ ಅಪರ ಹಿತೆನ್ನಿದ ಪ್ರಾಲಿವನ್, ತೆರೆನ್ನನ್ನೆ ನ್ಯಾತಿವ ಪ್ರಭುಷ್ಟು ವಿನ್ನನ್ ಕೆಲೆಸ್ ದ ಕಿರಿಯ. ಅಪ ನಿವ್ಯಾರದಿ ಪ್ರಭುಷ್ಟುವ ಸಿಂಪ್ರಾರಿಣ ಕರನ ತುರ್ಗ ಪ್ರಾಣಾವ ಪಹಲ ನೋವೆ. ಲಿಗಣಿ ನೋನ್ಯಾತವಿ ಹಾವಿನಾ ಕಲ ಪ್ರತ್ಯಾಯ. ನೋನ್ಯಾತವಿ ಪ್ರಭುಷ್ಟು ವ್ಯವಹಾರನ್ ಅಪ ಕರನ್ನೆ ಕ್ರಾಮಕ್ರಿಯದಿ ಸಿತಾ ಐಲೈಂದಿನ್, ಪ್ರಭುಷ್ಟುವ ಗೈನ ಸ್ಯಾಲ್ಕಿಲಿಂದ ವಿಂದಿನ್ ಆರಮಿಹಯಕ್ ಇತ್ತಿ ವೆ.

21. ಮಾಲಿವಾ

ಅಪರ ಆಗಾವಿ ಅವಿಷಯ ನ್ಯಾತವ್ ಆಗಾವಿಕ್ ನ್ಯಾತಮಿ ಪ್ರಭುಷ್ಟು ವಿಂದ ದ ನೋ ಹೃತಿಯ. ದರ್ಮಂದೆ ಹೃತಿರಿಂ ಸಂಧಾ ವ್ಯವದ ಆಗಾವ ತಿನಿಯ ಪ್ರತ್ಯಾಯ. ವ್ಯವಹಾರ ಹಾ ಶಿಪಾವಿಮ ಯನ ದೇಹಮ ಕೆಲೆಸ್ ನಿಸಿ ಇತ್ತಿ ವೆ. ಶೆ ವ್ಯವಹಾರ ಹಾ ನ್ಯಾವಿವಿಂದ ಹಾ ಯನ ದೇಹಮ ಕೆಲೆಸ್ ಸಹಿತಯ. ಶೆ ದೇಹಮ ಗೈವಲ್ ಸಹಿತಯ. ಮ್ರಿಲಾವನ್ಯಯ. ಪ್ರಾಣಾವ ಹಿತಯ. ಖ್ರಿಸ್ತರಿಂದ ತುಲ ದ ಕೈಮಿತನ ನಿಖಿಣಿ. ಶಿಯ ಪ್ರಾವತಿಯೆ ಮನಸೆ ಗತಿ ಚೆವಿಹಾವಯಕ್ ವಿಷಯದ ಪಾರಿಣಿ. ಪ್ರಾಣಾವನ್ತದಿನ್ ತುಲ ಕೈಮಿತನ ಪ್ರಾವತಿಯನ್ ಇಲೈಂದಕ್ ನ್ಯಾತ. ಅಪೆ ಆಗಾವ ದ್ಯುಲಿಕಿನ್ ಲೋಕು ಮಾಲಿವಿಕ್ ಇಲೈಂದ ಸಂಘಾಯ. ಮಾಲಿವಾ ದಳಲ್ಲಾ ಒಬ್ಬ ಗೆ ಉತ್ತಿಯ ದ್ಯುರ್ವಲ ವಿನಾಶರ್ಗ ಹಿಂಸಾವೆಂದ ಅಪರ ಒಬ್ಬ ಪಹಿಸ್ತಿವೆನ್ ಇದ ಗೈಲ ವಿ ಯನ್ನಿದ ನೋಡಿ ಅಲ್ಲಾ ಗತ ಹೃತಿಯ.

22. මාල්වා සහ මැකියා

අප පසිදුරන් පිනවීම කෙරේහි ඇලී ක්‍රියා කළොත් අපත් ඇම ගිණු මාල්වාගේ තත්ත්වයට පත්වේ. මපුන් මරන්නා පැමිණී පසු ඔබ කෙතරම් වෙර දැරුවත් ඔබට ගැලීමක් නොලැබේ. ඇත්ත වශයෙන් ඔබ හසුවන්නේ මාල්වකු මෙන් නොව මැඩියකු ලෙසය. මැඩියා ඇම සමපුර්ණයෙන් ම ගිල දමයි. මාල්වා එය ගන්නේ මහුගේ මුබයෙන් පමණි.

23. කරක් ගෙඩිය

මුබට යම්දෙයක යහපත හෝ අයහපත පැහැදිලි ව පෙනෙනවා නම් ඒ ගැන වෙනත් කෙනෙක් කියන තුරු ඔබ බලා සිටින්නේ තැන. ධ්වරයෙකුගේ කරක් ගෙඩියට අපු වූ මාල්වකුගේ කථාව ගැන සලකා බලන්න. කරක් ගෙඩියෙහි යමක් පැවැලී ඇති බව ධ්වරයා තේරුම් ගනියි. සතෙකු දහලන බව ඔහුට දැනේ. මාල්වකු යයි සිතන ඔහු මාල්වා අල්ලා ගැනීමට අත දමයි. එහෙන් ඒ අමුතු මාදිලියේ සතෙකි. ඔහුට සතා නොපෙනේ. ඔහු ආදෙකු විය හැකිය. තැනහොත් සර්පයකු ද විය හැකිය. ඔහු සතා නො බලා ම අත් හැරයාන් ඒ ආදකු නම් තමාට ලැබුණු රසවත් ව්‍යාජනයක් අත හැර දැමුවා යයි සිතමින් හෝ දුක් වෙයි. අහෙක් අතට උං සර්පයකු වුවෙන් ධ්වරයාගේ අතට ද්‍රේය කරනු ඒකාන්තය. දැන් ඔහු පසු සිතු වන්නේ විවිකිව්‍යාවති. එහෙන් කුමට ඇති ගිපුකම් නිසා ආදෙක් විය යුතු යැයි සිතෙන් මවාගෙන ඔහු සතාව තදින් අල්ලා ගනී. මොහාතක් බලා නොසිට සතා එමියට ගත්තත් සර්පයෙකු බව දැනගත් සැකීන් ඒ සතා විසි කරයි. වෙනත් කෙනෙකු “අත අරිනවා, මිකා සර්පයක්” යයි කියන තුරු බලා නො සිටියි. ව්‍යවත්වලින් කීමට බැරු දෙයක් සතා දැකීමෙන් ඔහු වහාම ප්‍රත්‍යාස්‍යක් කර ගනියි. සර්පයෙකු ද්‍රේය කළොත් ඔහු මරණයට පත්වීය හැකි බව හෝ හොඳින් දනී. ඒ ගැන තවත් කෙනෙකු ඔහුට කීමට අවශ්‍ය තැන. එලෙසින් යමක් අප ප්‍රත්‍යාස්‍ය සාන්යයෙන් අවබෝධ කර ගත්තොත් අයෝග්‍ය අනතුරුදායක දේවල්වලට අත නොතබනු ඇත.

42. දේවරයා

හාටනාව මගින් අපට අවබෝධය ලබාගත හැකිය. දැඳට හසුපුණු විශාල මාලිවකු ගොඩට අදින දේවරයා පිළිබඳ තිදුෂුන අපි ගනීමු. දැඳ අදිත් දී ඔහුගේ විත්ත සමූදාය කුමක් විය හැකිදැයි ඔබ සිතන්නේ ද? මාලිවා පැන යා හැකි යයි ඔහු තුළ වකිතයක් ඇතිවුවහොත් ඔහු දුවගෙන ගොජ දැඳ තරයේ අල්ලාගෙන පොරබද්ධනාට පටන් ගනී. ඔහු නොදැනුවත් ව ම ලොකු මාලිවා ගේ යයි. දේවරයා තැන් කළා වැඩිය.

පුරාණයේ දී මසුන් මැරිම ගැන ප්‍රවේශමෙන් ක්‍රමානුකූල ව මාලිවන්ට ගැඹ වී යාමට නො හැකිවන සේ දැඳ එකතු කළ යුතු ආකාරය ඉගැන්වුණි. අපේ පුහුණුව එබදු විය. අපි මාලිවන්ට ගැඹ වී යා හැකි නොවන සේ අතපත ගා සොයාගෙන දැඳ එකතු කළෙමු. ඇතැම් විට එය එපා වූ අවස්ථා ද තිබුණි. එ අපට සොයා බැලීමේ වුවමනාවක් නැති කම තිසා විය හැකිය. තැන්නම් දැනගැනීමට වුවමනාවක් නො තිබුණු තිසා විය හැකිය. එසේ අපි නොක්වා පුහුණුවෙහි යෙදුනෙමු. පුහුණුව මෙයයි. එම පුහුණුව වූයේ එලෙසිය. එය කළ යුතු යයි හැඟුන විට අපි එය කළෙමු. එපා වී කළත් එය එසේමය. අපි එය දිගට ම කළෙමු.

අප හාටනාව නොසැලෙන උනන්දුවෙන් කළාත් අප කරන දේට අප තුළ ඇති හක්තිය තිසා ර්ට ගක්තියක් ලැබේ. එහෙත් මේ අවස්ථාවේ අපට ප්‍රජාව පහළ වී තැත. අප කොයිතරම් දිරිමත් වුවත් අපේ පුහුණුවෙන් වැඩි වාසියක් නො ලැබේ. අප බොහෝ දුරට පුහුණු වුවත් තවම තිවැරදි මාගියට අවතිර්ණ වී නොමැති බව සමහර අවස්ථාවක අපට හැඟේ. සමහර විට මෙය තිවැරදි මාර්ගය නොවේ කියා සිතෙන අවස්ථා ද ඇත. එසේ සිතා එය අත්හරිත අවස්ථා ද ඇත.

මෙවැනි අවස්ථාවල අප ඉතා ප්‍රවේශම් විය යුතුයි. මෙවිට අප දැඩි උන්සාහයෙන් හා ඉවසීමෙන් යුත්ත විය යුතුය. මෙය ලොකු මාලිවා ප්‍රවේශමෙන් ඇදිගන්නාක්

මෙන් පරිජසමේන් කළ යුතුය. එවිට අප දරණ තැන දුෂ්කර නොවී එය නොනැවත් කරගෙන යා හැකිය. අන්තිමේ දී වෙහෙසට පත් මාල්වා සටන් කිරීම නතර කළ විට උග්‍ර ඇළුලීම පහසුය. සාමාන්‍යයෙන් එය සිදුවින්නේ එසේය. අපි කුමානුකුලව ප්‍රවේශමෙන් සියල්ල එකට එකතු කිරීමෙන් පූජුණු වෙමු. අප හාවනා කරන්නේ මේ ආකාරයෙනි.

25. විදුලි පන්දම

උපාදානයෙන් තොර ව සියල්ල අත් හළ යුතු යයි බුදු දහමේ අනත්ත වශයෙන් අපට අසින්නට ලැබේ. මෙහි අදහස කුමක් ද? එහි අදහස තම් යමක් තබා ගන්නා තමුන් ඊට ඇලි නොසිටිය යුතු බවයි. තිදුසුන් වශයෙන් මේ විදුලි පන්දම ගෙන බලන්න. අපි විශ්මයට පත් වෙමු. මෙය කුමක් ද? ආ! එය විදුලි පන්දමක්. අපි එය තැවතත් පසෙක තබමු. අප යම් යම් දේ අල්වා ගන්නේ එලෙසිනි. අප කිසිවක් අල්වා නොගත්තොත් අපට කළ හැක්කේ කුමක් ද? සක්මන් හාවනාව හෝ වෙනත් දෙයක් කළ නොහැකිය. ඒ තිසා අප පළමුකොට යම් යම් දේ කෙරෙහි ඇලි සිටිය යුතුය. එයත් ආගාවකි. ඔව් ක්ලේඥයකි. ඒ බව දන්න තමුන් විමුක්තිය කරා ගෙන යන මාගිය එයයි.

එයත් හරියට මෙහි පැමිණීම වැනිය. පළමුව ඔබට ඇති වන්නේ වුවමනාවයි. ඔබට එම වුවමනාව ඇති නොවීනි තම දැන් ඔබ මෙහි නො සිටිනු ඇත. මිනැකම තිසයි, අප යමියම් දේ කරන්නේ. උවමනාව තිබුණට විදුලි පන්දමට අප ඇලි නොසිටින්නා සේ ඒ දේට ද අප ඇලි නොසිටිය යුතුයි. මේ කුමක් ද? අපි යමක් ඇහිද ගෙන බලා එය විදුලි පන්දමක් බව හැඳින ගනිමු. අපි එය තැවතත් පසෙක තබන්නොමු. මෙයයි, යමක් ගන්නා මුත් එයට ඇලි නොසිටීම යනු. අපි එය තේරුම් ගෙන ඒවා අත්හරින්නොමු. අප යමියම් දේ අල්වා ගත්තත් මෝඩ ලෙස ඒවාට නොඇලි හොඳ දේ වුවත් තරක දේ වුවත් ඒ සියල්ල ඇාතවන්ත ලෙස අත් හරිමු.

26. නිදහස් මාවත

අප යනු සංඡ්කාර ධම්යෝගී, ඒ නිසා සතුව හා අසතුව යන දෙකම පොදු යයි කියා සිත්ම නො වටියි. මෙසේ දැකීම යම් යම් දේ සම්බන්ධව සත්‍ය ස්වභාවයේ පැහැදිලි දැනීමක් නොවේ. ඇත්ත නම් අපේ කැමුත්ත අනුව යම් යම් දේ සිදුවිය යුතුයයි බල කළ නොහැකි බවය. එවා ස්වභාව ධම්ය අනුව සිදුවේ.

මෙම සරල සංසන්දනය දෙස බලන්න. රථ වාහන තිරන්තරයෙන් එහා මෙහා ගමන් කරන නිදහස් මාවතක් මැද ඔබ වාචී වී “මා දෙසට රථ පදවන්නේ ඇයි? මගේ දෙසට පදවන්ට එපා” කියා තරහින් ඔබට කැගැසිය නොහැකිය. ඔබට එසේ කිව නො හැකිය. එය නිදහස් මාවතක් නිසා. එසේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද? ඔබට කළ හැකි එකම සුදුසු දේ පාරෙන් ඉවත් විමයි. වාහන ගමනාගමනය සඳහා ප්‍රධාන වශයෙන් මහ පාර යොදා ගනියි. වාහන එහි නො තිබිය යුතු යයි ඔබ සිතීමෙන් වන්නේ ඔබ දුක් විදිනවා පමණි.

සංඡ්කාරයේ ද එසේමය. අප වාචීවී හාවතා කරදදී ගබඳ ඇයිම ආදියෙන් අපට බාධා පැමිණේ. එවිට අප සිතන්නේ අර ගබඳය අපට කරදර කරනවා කියාය. ගබඳ අපට හිරහුර කරනවා කියා සිතන නිසායි, අපට එය බාධාවක් වන්නේ. ඒ අනුව අප ද දුකට පත් වේ. අප මෙය මලක් ගැහුරට ගොස් විමසා බලන්නේ නම් අපයි, ගබඳය සෞයා ගොස් බාධාව ඇති කරගන්නේ. ගබඳය සාමාන්‍ය වශයෙන් ගබඳයක් පමණි. අප එය මේ අන්දමීන් තේරුම් ගන්නේ නම් එහි රේට වැඩි යමක් නැත. අප එය එසේ විමට ඉඩ හරිමු. එවිට ගබඳය එක දෙයකුත් අප වෙනත් දෙයකුත් වශයෙන් ගැනේ. මෙය සත්‍යය නිවැරදිව වටහා ගැනීමයි. ඔබ දෙපැත්ත ම බලන්නේ නම් ඔබට සාමය ලැබේ. එක පැත්තක් පමණක් බැලුවාත් එතන දුක ඇති වේ. ඔබ දෙපැත්ත ම බැලීමෙන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නෙහිය. මෙයයි, මනසේ නිවැරදි ප්‍රහුණුව්. මෙයටයි, අප කියන්නේ සවුෂ් දැකීම ලබා ගැනීම කියා.

මෙලෙසින් සියලු ම සංස්කාරයන් අනිත්‍ය හා විනාශ වන සූළ වුවත් අපි ඒවායේ තදින් ඇලී සිටින්නේමු. අපි ඒවා බදාගෙන ඒවාට හිඳු වුවට් වෙමු. අපට වුවමනා ඒ සත්‍යය වශයෙන් පිළිගැනීමටයි. අසත්‍ය දේ තුළින් සත්‍යය ලබා ගැනීමට අපි උත්සුක වන්නේමු. සංස්කාරයන් තමන් ලෙස පිළිගෙන ඒවායේ ඇලී සිටීමෙන් පුද්ගලයා දුකට පත්වේ. මේවා තෝරුම් ගෙන හාවනා කිරීමටය, බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලේ.

27. මැඩියා

මෙ ධමියේ හැසිරීම වැඩියෙන් පැහැර හරින විට වැඩියෙන් විභාරස්ථානයට ගොස් බණ ඇසීම පැහැර හරින විට මඩ වගුරක සැහවෙන මැඩියකුගේ තත්ත්වයට ඔබේ මනස වැවේ. බිජි කොක්කක් රැගෙන යමෙක් පැමිණී වහාම මැඩියාගේ ජීවිතය ද අවසන් වේ. එවිට ඔහුට කළ හැකි එකම දේ බිජි කොක්කේ ඇමිණීමය. මෙ මඩ වගුරකට නො වැවෙන්නට වග බලාගත යුතුය. තැනෙහාත් මෙ බිජිකොක්කට බිජි වේ.

දැරුවත් මුනුපුරන් හා වස්තුව නිසා ඔබේ නිවසේ දී මෙ මැඩියාටත් වඩා අන්ත තත්ත්වයකට වැවේ. මේවායින් වෙන්වීමට ඔබට බැරිය. මෙ මහල වී රෝගාතුර වී මරණාසන්න වූ විට කළ හැක්කේ කුමක් ද? මෙයයි, මෙ ඇමිණෙන බිජි කොක්ක. දැන් මෙ හැරෙන්නේ මොන දිසාවට ද?

28. පලතුරු ගස

සමහර විට පලතුරු ගසක මල් පිරි තිබෙන විට හමන සුළහින් සමහර මල් ගිලිහි බිම පතිත වේ. ඉතිරිවන ඒවා කුඩා ලා ගෙඩී බවට පත්වේ. තවත් සුළහකින් ඒවායින් සමහරක් පතිත වී යයි. ඉතිරිවන ඒවායින් සමහරක් බිම වැවෙන්නට පෙර ගසේ ම පැසුණු බවට පත්වේ. තැන්නම් නොද හැටි ඉදේ.

මිනිසා හා සම්බන්ධව ද ස්වභාවය එයයි. මහුද විචිත අවස්ථාවල ජීවිතක්ෂයට පත්වෙයි. සිමහරෝක් ඉපදී රික ද්‍රව්‍යකින් මිය යදී තවෙකෙක් කුස තුළදීම මිය යති. ලමා අවධියේ ද මිය යන්නේ වෙත්. කෙනෙක් තුරුණු වියේ දී මියයන් දී තව අයෙක් මහඟුවය ද ගත කරත්. මෙසේ විමසා බලන කළ පලනුරු ගසන් මිනිස් දිවියන් එකම දෙයකි. අස්ථිරය.

අපේ මනසේ ද ඒ හා සමාන තත්ත්වයක් ඇත. මනෝමය රුපයක් පහළ වී මනසට නමාවත් ඒ හා ගැටේ. කලින් කී ගෙඩිය මෙන් මනස ද බිම වැටේ. සියලුම සංස්කාරයන්ගේ අනිත්‍යතාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්හ. පලනුරු ගසේ උපමාව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට අදාළ ව මෙනෙහි කළ සේක. ඒ ශ්‍රාවකයන් ද අනිත්‍ය බව උන්වහන්සේ දුටු සේක. ඊට වෙනත් විකල්පයක් නැත. මෙයයි සියලු සංස්කාරයන්ගේ ස්වභාවය.

29. කුණු කසල වළ

මෙබේ සිත නිසලව එකඟ වී ඇත්තම් එය වැදගත් උපකරණයක් බවට පත් වේ. එහෙන් ඔබ එක තැනක වාචීවී සිත එකඟ කරගන්නේ ප්‍රසන්න හා සතුවූ තත්ත්වයට පැමිණීමේ අවශ්‍යතා නම් එය ඔබේ කාලය නාසනි කිරීමකි. නිසි පුහුණුව නම් අපුන්ගෙන සිත තැන්පත් කරගෙන එකඟ කරගෙන සිනේ හා කයේ ස්වභාවය පිරික්සා බලා එය වඩා පැහැදිලි ව දැකිමය. සිත නිශ්චලව එකඟ කරගැනීමෙන් පමණක් තාවකාලික සාමයක් හා කෙලෙස්වලින් මුදුණු ස්වභාවයක් ඇති වේ. එහෙන් එය තාවකාලිකය. එය හරියට කසල වළක් ගල් පුවරුවකින් වසා තබන්නා වැනිය. කසල වෙළන් පුවරුව ඉවත් කළ වහාම දුර්ගන්ධය හමයි. ඔබ සිත ද එකඟ කළ යුත්තේ තාවකාලික සුවයක් සඳහා නොවේ. සිතත් කයන් හරියාකාරව විග්‍රහ කොට තෝරුම් ගැනීම සඳහාය. මෙයයි, ඔබේ සත්‍යය. විමුක්ති මාගිය.

30. තරග්ග

අප ගර්රය ගැන විමසිය යුත්තේ එය ඇතුළතිනි. ගර්රය තුළ ඇත්තේ කුමක් වුවත් පසු නොලා ඒ දෙස බලන්න. නුදේක් ගර්රයේ පිටපැත්ත පමණක් බැලුවහොත් එහි ඇති සියලු දෙය පැහැදිලි ලෙස නො පෙනෙයි. අපට දැකගත හැකි වන්නේ අපේ සිත් වශිකරන හිසකේස්, නිය වැනි අලංකාර දේවල්ය. ගර්රය තුළින්ම ගර්රය දැක ගැනීමට ගර්රයේ අභ්‍යන්තරය දෙස බලන මෙන් බුදුන් වහන්සේ අපට දේශනා කළහ. මේ ගර්රය තුළ ඇත්තේ මොනවා ද? සම්ප වී බලන්න. ඇතුළේ ඇති බොහෝ දේවල් අප මධ්‍යිතයට පත් කරනු ඇත. මක්තිසා ද ඒවා අප ඇතුළේ තිබුනත් මේට පෙර දැක නැති නිසාය. අපි කොහෝ යතත් ඒවා ද රගෙන යන්නෙමු. එසේ වුවත් ඒවා ගැන කිසිවක් අපි නො දතිමු.

මේ සිරුර ගැන නිදුසුනක් මෙන්න. අප තැදැ ගෙදරකට ගියවිට ඔවුන් අපට තැග්ගක් දෙනවායයි සිත්ත්න. එය ආවරණයකින් මතා ඇත. එහි ඇතුළේ ඇති දෙය බැලීමට එය විවත නොකර ගමන් මල්ලේ ලාගෙන අපි ඒ ගෙදරින් පිටත් වී එමු. අවසානයේ එය දිගැර බැලුවිට එහි ඇත්තේ කුමක් ද? මුළු පාර්සලය ම පිරි ඇත්තේ විසකුරු සර්පයන් ගොඩකිනි.

අපේ සිරුර ද එවැනිය. එහි පිටපොත්ත පමණක් දැකගෙන එය නොද ලස්සන යයි අපි පවසමු. අපට අප ම අමතක වෙයි. එය අනිත්‍ය බව අස්ථුටුදායක බව අමතක වෙයි. ගර්රයේ ඇතුළත දුටුවහොත් එය කෙතරම් පිළිකුල් සහගත දැයි අපට පෙනෙයි. ලස්සන යැයි කිවහැකි කිසිවක් ඒ තුළ නොවේයි. මතුපිටින් රසවත් බව නොතකා සැබු ස්වභාවය ම බැලුවහොත් එය කෙතරම් දුක්තිත, අරුවී උපද්වන තැනක්දැයි අපට පෙනෙයි. ඒ තුළින් අපට මතුවන්නේ විරාගයයි. මේ එපාවීමේ හැඟීම ලෝකය ගැන ඇතිවන පිළිකුලක් නොවේ. ඒ සිදුවන්නේ මනස යථා ස්වභාවයට පත්වීමයි. එය දේවල් අන්හැරීමේ යෙදීමයි. හැම දෙයක් හරයක් නැති, විශ්වාසයක් නොතැබිය හැකි දේවල් වශයෙන්

අපි දකිමු. ඒවා අපට එපරිදේන් තිබේවායි හැඟේ. ඒවා ද ඇති වූ විදිහට ම පැවත්නේ. ස්ථීර පැවැත්මක් නොමැති දේවල ස්ථීර පැවැත්මක් ඇත්තෙන් ම තැත. අවලක්ෂණ දේවල් අවලක්ෂණමය.

එනිසා බුදුන් වහන්සේ දේශනා කලේ අප රුප, ගබුද, ගන්ධ, රස, ජ්‍යෙෂ්ඨ යන මේවා අත්දකින විට ඒවායේ නො එල්ලන ලෙසය. අප ඒවා යන්නට හැරිය යුතුය. සතුට වුවත් අසතුට වුවත් ඒවායේ වෙනසක් තැත. ඒවා එක සමානය. එනිසා ඒවා යන්නට හැරිය යුතුය.

31. තණ කොළ

සාමය ලහා කරගැනීම සඳහා හාවනා කළ යුතුය. සාමාන්‍යයෙන් සාමය ලෙස මිනිසුන් හිතන්නේ සිත තුන්පත් කරගැනීම පමණක් මිස කෙලෙස් සංස්ක්‍රිතවා ගැනීම නොවේ. ගලකින් තණකොළ වැසුවාක් මෙන් තාචකාලිකව කෙලෙස් යටපත් කිරීමකි. මබ ගල ඉවත් කළ විට තැවතත් තණ කොළ වැඩිමට පටන් ගනී. තණ කොළ තාචකාලිකව යට වුවා මිස එය මැරෙන්නේ තැත.

අප වාචිවි හාවනාවේ යේදී මත් මෙවැනිය. අපේ මතස තුන්පත් වුවත් එය කෙලෙස්වලින් අත්මිදී තැත. ඒ නිසා සමාධිය ස්ථීර දෙයක් නොවේ. සත්‍ය සාමය සඳහා ප්‍රජාව වැඩිය යුතු ගලෙන් තණ කොළ වසා තබනවා වැනි තාචකාලික විත්ත සාමයකි. මෙය ඇත්තෙන්ම තාචකාලිකය. ප්‍රජාවෙන් ලබන සාමය තණ කොළ මත තබන ලද ගල ඉවත් නොකාට එතනම තිබෙන්නට හැර තණ කොළ විනාශ වන්නට සලසනවා වැනිය. එවිට තණ කොළවලට තැවත වැඩිමේ හැකියාවක් තැත. කෙලෙස් තුනී කොට ප්‍රජාවෙන් ලබන සමාධිය ස්ථීර නිවැරදි සාමයයි.

32. අත

පොතකින් හාවනාව හදාරන්නන් හා එය ප්‍රායෝගිකව හදාරන්නන් අතර වැරදි තේරුම් ගැනීමක් ඇත. පොත පතකින් හාවනාව හදාරන උදව්‍ය කියන්නේ “ප්‍රායෝගික හාවනා පුහුණුවේ දී හික්ෂුන් මවුන්ගේ මත අනුව හාවනාවේ යෙදෙන තමුත් මවුන්ගේ ඉගැන්වීම්වල මූලික පදනමක් නැත.” කියාය. ඇත්ත වශයෙන් අධ්‍යායනය හා පුහුණුව යන මේ දෙයාකාර හැඳුරීම හරියට එකම දෙයකි. මෙය අප නිවැරදිව තේරුම් ගන්නේ නම් එය හරියට අල්ලේ ඉදිරිපස හා පසු පස වැනිය. අප අත ඉදිරියට දිග හරින විට අපට පෙනෙන්නේ අත් ඉදිරිපස පමණි. පසුපස නොපෙනේ.

ඇත්ත වශයෙන්ම එයින් අදහස් වන්නේ තැහැ, අල්ල පිටුපස අනුරුද්‍යන් වී ඇති බව. අල්ල යටිපැන්ත නොපෙනෙනවා පමණි. එමෙන් අප අල්ල අනික් පැන්තට හැරවු විට අපට අල්ල නොපෙනී යයි. එය යටි අතට හැරවීම නිසා නොපෙනී ගියා මිස එය කොහොවත් ගියේ නැත.

හාවනා පුහුණුවේ දිත් අප මෙම ධර්මතාවය මතක තබා ගත යුතුය. මෙය තේරුම් නොගෙන පොත් පත් හැඳුරීමෙන් පමණක් සත්‍ය ධමිය වටහා ගත නොහැකිය. ධර්මය හරි හැටි තේරුම් ගන්නේ නම් කිහිවක් ග්‍රහණයට ගන්නේ නැත. මෙය ධර්මතාවයට යටත් වීමකි. ඇලීම් තුරන් කිරීමකි. උපාදානය පහතිරීමකි. එල්ල ගැනීමක් පැවතියන් එය රිකෙන් රික ක්ෂය වී යයි. පොත පත හැඳුරීමෙන් ලබන අවබෝධයේ හා පුහුණුවෙන් ලබන අවබෝධයේ වෙනස මෙයයි.

33. වළ

ඇතුමෙකට මා උගන්වත කරුණු අතර එකිනෙකට නොගැලපෙන තුන් පෙනෙන්නට පුරුවන. මා උගන්වත විදිය සරලය. එය හරියටම මා කිහිපවතාවක් ගමන් කර ඇති පාරක් දිගේ පාර ගැන නොදන්නා අයෙකු ඉදිරියට එතු මා දක්නා වැනිය. මගේ හිස ඔසවා බලන විට මා

දිකින්නේ පාරේ දකුණු පස ඇති වළකට මහු වැවෙන්නට ආසන්න බවය. එවිට පාරේ වම් පැන්තට වී යාමට මහුට කැ ගසා කියමි. ඒ ආකාරයට ම පාරේ වම්පස ඇති වළකට වැවෙන්නට ආසන්න බව පෙනෙන විට දකුණු පසට වී යන ලෝස හඩිගා කියමි. උපදෙස් විවිධාකාර වුවත්, මා උගන්වා දෙනු ලබන්නේ එකම දෙසකට ගමන් කිරීමටය. මා කියා දෙනු ලබන්නේ එකම මගේ අන්තයන්ට තොගොස් පාරේ මැදට වී යාමටය. නියම ධම් මාගියට ඔවුන් පිවිසෙන්නේ එවිටය.

34. නිවස

මාගේ ග්‍රාවකයන් සියලු දෙනාම මාගේ දරුවන්ය. මාගේ සින් ඇති එකම දේ මෙත්‍ය හා ඔවුන්ගේ යහපතයි. ඔබට සමහරවිට වේදනාවක් ඇති වුවත් එය පුදෙක් ඔබේ යහපත තකාමය. ඔබෙන් සමහරෙකු ඉතා උසස් දැන උගන්කමක් ලැබූ දැනුම් සමහාරයකින් යුක්ත බව මම දතිමි. ලොකික දැනුම පමණක් ඇති සුළු අධ්‍යාපනයක් ලබා ඇති අය පුහුණු කිරීම පහසුය. එහෙන් විශාල දැනුම් සමහාරයක් ඇති අය විශාල නිවසක හිමිකරුවන් වැනිය. ඒ නිසා එම නිවස පවිතු කිරීම ද බැරුම් කායීයකි. එසේ දුෂ්කරතා විදෙනෙ වුවත් නිවස පිරිසිදු ව සැකසීමෙන් පසු ඔවුන්ට සැප පහසුවෙන් ජීවත් වීමට එහි ඉච්චකඩි ලැබේ. ඉවසන්න. ඉවසීම හා දරාගැනීමේ ගක්තිය අතුවශාය දෙයකි, නිවැරදි පුහුණුව සඳහා.

35. ගහිණිය

රවා ගත් මුහුණකින් යුතුව පිහන් සෝදන ගහිණියක් තොවන්න. මේ තැනැත්තියගේ සිත ඒහන් සෝදීම කෙරෙහිම පමණක් තදින් බැඳී ඇති නිසා ඇයට තම සිත කිළිටි වී ඇති බව තොපෙන්....! කවදාහරි ඔබ මෙය දැක තිබේ ද? ඇය දිකින්නේ පිගන් පමණය, ඇය දිකින්නේ ඇගෙන් ඉතා ඇත් වූ දෙයකි. එසේ තොවේ ද? තො අනුමානව

ම ඔබෙන් සමහර දෙනක මෙය අත්දැක ඇති බව මම පවසමි. ඔබ බැලිය යුත්තේ මෙතැනය. මිනිස්සු පිහත් කෝප්ප යේදීම ගැන ම සින් යොමුකර ගෙන ඇතත්, තමන්ගේ සින් කිලිටි විමට ඉඩ හරිති. මෙය හොඳ දෙයක් තොවේ. මුව්න් කරන්නේ තමන් විසින්ම තමන් අමතක කර ගැනීමයි.

36. හිවලා

බුදුරජාණන් වහන්සේ වනයක වාසිය කරදේ දුවයන හිවලකු දුටු සේක. හිවලා වරක් නැවති බලා සිට පදුරක් අස්සට රිංගා නැවතන් උගේ මාර්ගයේ උං දිව්වේය. ඉන්පසු ගස් බෙනයකට දිව ගොස් නැවතන් එළියට පැන දුවන්නට පටන් ගත්තේය. නැවතන් ගල් ගුහාවකට රිංගා ගත් හිවලා පුරුදු පරිදි නැවතන් පැන දුවන්නට විය. එක විනාඩියක් නැවති බලා සිට නැවතන් දිව ගොස් මද වේලාවක් දිගා වී සිට නැගිට යළි දිව්මට පටන් ගත්තේය. මේ නරියාට ක්ෂේත්‍රයක් සැදී ඇත. උං නැවතුන ගමන් මෙම ක්ෂේත්‍රයේ වේදනාව උං තුළට පසා කරගෙන යන්නාක් මෙන් උංට දැනේ. මේ නිසා උං දුවයි. එහෙත් එය වේදනා නිවාරණයක් තොවන නිසා උං වරින් වර දුවන, තවතින, බිම දිගාවන හා පතින ආදි විවිධ ඉරියවිල යෙදෙමින් වේදනාව යටතන් කර ගැනීමට උත්සාහ කරයි. වේදනාව ඉවසා ගත තොහැකි නිසයි, මේ විවිධ දැ කරන්නේ. නැවති සිටීම උංට අසිරුවකි.

තථාගතයන් වහන්සේ හික්ෂුන් අමතා මෙසේ ඇපුහ. “මහණෙනි, අර වේදනාවෙන් පෙළෙන සිවලා දුටුවා ද? දිව්ම, පැනීම, බිම දිගාවීම, නැවතිම ආදි මේ නැම ඉරියවිවක් කරන්නේ වේදනාව ඉවසිය තොහැකි නිසා වුවත් ඒ එකකින් වත් වේදනාව තොනවති. තවද පදුරු යටට රිංගා ගල් ලෙන් තුළට වැද ගස් බෙන අස්සේ රිංගා මේ කුමක් කළත් ඒ එක එකට සාප කළත් උගේ ක්ෂේත් වේදනාවේ නම් අඩුවක් නැත. ගැටුලුව ඇත්තේ මේ එක තැනකටත් තොවේ. උං සාප කළ යුත්තේ උංට වැළදී ඇති ක්ෂේත් රෝගයයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ යථාස්වරුපය හික්ෂුන්ට පහදා දුන්හ.

ଅପ ଦ ମେ ଶିଵଲା ବୁଦ୍ଧିୟ. ଅପେ ବୀରଦି ଦର୍ଶନୀୟ ନିଃପ୍ରାୟ, ଅପ ଅପହସ୍ତ୍ରନାଵ୍ୟବ ପନ୍ଥିବନ୍ତେଣେ. ଅପି ଅପେ ବ୍ରନ୍ଦୀୟ ଚଂଚିଲ ଗୈନ ନୋଟିନା ବାହିର ଅରମ୍ଭିଷ୍ଟ କେରେଣି ଅପେ ବେଦନାଵଳବ ଵିରଦ୍ଧ ପରିପ୍ରକାଶ. ଅପି ନାହିଁଲନ୍ତିୟ ଆମ୍ରିକାବ, ଶଂଖନ୍ତିୟ ଯନ ଛୁମନ ରବକ ପିରିଯନ୍ତ ଚାହିଁମର ପନ୍ଥ ନୋ ବନ୍ତନ୍ତମ୍ଭୁ. ଆହି ତେଣେ? ତେ ଅପେ ବୀରଦି ଦ୍ୱାକ୍ରିମ ନିଃପ୍ରାୟ. ଶିପମଣ୍ଡଳୀ. ଅପ କୋତ୍ତନାକାର ଗିଯନ୍ତ ଚାହିଁମର ପନ୍ଥ ନୋ ବେ. ଶିଵଲାବ ଛୁତିବ ରେଣ୍ଟଯ ପ୍ରବିକର ଗନ ହୁକି ତୁନାକାର ଗିଯା ନାମି ଭବୁବ ଚାହିଁମର ପନ୍ଥ ବିମର ତିବ୍ରଣାକୁ ମେନ୍ ଅପର ଦ ଅପେ ବୀରଦି ଦ୍ୱାକ୍ରିମନ୍ତ ତୁରନ୍ ବି କୋତ୍ତନାକାର ଗିଯନ୍ତ ଚାହିଁମର ପନ୍ଥ ବିଯ ହୁକିୟ.

37. ପିତିୟ

ପିତିୟବ ତଳାଙ୍କ ନାରାଯଣଙ୍କ ହା ତିରକ୍ଷ ଦ ଆତ. ତଳାଙ୍କ ପମଣଙ୍କ ତେରରୁ ଲୀଯ ବ୍ରତବ ଗନହୁକି ଦ? ନାରାଯଣ ହା ତିର ପମଣଙ୍କ ତେରରୁ ଲୀଵା ବ୍ରତବ ଗନ ହୁକି ଦ? ତିର, ନାରାଯଣ ହା ତଳାଙ୍କ ଯନ ମେ ତୁନ ମ ଲକମ ପିତିୟେ କୋବସ୍ତୟ. ପିତିୟ ବ୍ରତବ ଗନ୍ତନା ବିର ମେ କୋବସ୍ତୟ ତୁନମ ଲକ୍ଷ୍ମୀର ବ୍ରତବେ ଲାଗି.

ମେ ଅୟରିନ୍ ହୋଇ ଯାଏ ପବିତ୍ରନ୍ତ ଲେବନ ଦେଇ ଦ ତେ ଅନ୍ତର ମ ଲାଗି. ମିନିଚ୍ଚ୍ଚ ଯହପନ ସୋଯା ଯମିନ୍ ନାମର ବିଷି କିରିମର ତୁନ୍ତ କରନି. ନାମିନ୍ ଯହପନ୍ ହେବ ନାମର ହେବ ନୋବନ ଦେ ଗୈନ ଭିବ୍ବିଭୁ ଅଦ୍ୟାନ୍ୟ ନୋ କରନି. ମେଲେବ ଅଦ୍ୟାନ୍ୟ ନୋ କରନ୍ତନେହି ନାମି ଭବିବ ଚାହେବ ଅବବେଦିୟଙ୍କ ନ୍ତର. ଯହପନ ତେରରୁ ଗନ୍ତନା ବିର ତେ ପାପିପାପିନ୍ ନରକ ଦ ଲାଗି. ମିଲ ଚାହେବ ତେରରୁ ଗନହୋନ୍ ଦ୍ୱାକ ଦ ତେ ପାପିପାପିନ୍ ଲାଗି. ହୋଇ ନରକ ଯନ ଦେବମ ଅଭିହବା ଯନ ଲେବ ମନବ ପକବ କର ଗନ୍ତନା. ହାବନା ପ୍ରଭୁଷ୍ଟାବେ ଅବିଷାନ୍ୟ ଲାଗିବାଦି.

38. ଗୁର୍ବୟ

ଚନ୍ଦ୍ର ହା ଅଚନ୍ଦ୍ର ଗୈନ ପିତିନ୍ ବିମର୍ଶା ବଲା ଲୀଵା ଅଚ୍ଚେଲିର, ବେନାଚେବନ ପ୍ରାପ୍ତ ବେବନ୍, ଅପ ଅନ୍ ଦକ୍ଷିନ ହୈମ ବିଵିଦାକାର ବେଦନାଵଳକାର ମ ପାପିପାପିନ୍ ନୋମୁହି ହେବିନ୍ ଲୀଵା ତଦିନ୍ ଗୁର୍ବୟ ଗୁର୍ବୟ ନୋ କବିପ୍ରଭୁ ବେବନ୍ ଅପି ଅବବେଦକର

ගතිමු. අපට මෙලෙසින් තෝරුම් ගත හැක්කේ පුජාව ඇති නිසැයි. හැම දෙයක්ම ඊට ආවේණික වූ ස්වභාවය අනුව පවත්නා බව අපි තෝරුම් ගත්තෙමු.

මේ අවබෝධය අපට ඇත්තම් එය ගැට ගසන ලද කශීයක එක පොටක් අප අතට ගත්තාක් වැනිය. අප මේ පොට හරි දිහාවට ඇද්දෙන් ගැටය බුරුල් වී ලිහෙයි. එය වැඩි කල් එසේ තද වී නොපවතියි. මෙයින් අපට තෝරුම් ගත හැක්කේ හැම දෙයක් එකම අයුරකින් හැමවිට ම නො තිබෙන බවය. මිට පෙරාතුව අපට හැඟී ගියේ දේවල් එක්තරා ආකාරයකට තිබිය යුතු බවයි. එසේ සිතා අප කළේ ගැටය තව තවත් තද කිරීමයි. එසේ ජිවත් විම ඉතා තද බවින් යුත් එකකි. එනිසා ගැටය ස්විල්පයක් බුරුල් කර පහසුවට පත්වෙමු. ගැටය බුරුල් කරන්නේ මක් නිසා ද? එය තද නිසා එසේ කරමු. ගැටය කිරකර එය අල්ලාගෙන නො සිටියෙන් එය බුරුල් කළ හැකිය. තද වී තිබීම හැමදාම තිබිය යුතු තත්ත්වයක් නොවේ.

අපේ ඉගැන්වීමේ පදනම වී ඇත්තේ අනිත්‍යයයි. සැප දුක දෙකම අනිත්‍යය බව අපි දනිමු. එවා මත විශ්වාසය තැබිය නො හැකි බව අපි දකිමු. ස්ථිරයයි කිවහැකි කිසිවක් නැත. මෙම අවබෝධය නිසා අප සිතේ පහළ වන විවිධ හැඟීම් කෙරෙහි විශ්වාසය තැබීම කෙමෙන් අඩුවන හෙයින් වැරදි අවබෝධය ඒ කෙරෙහි ඇති විශ්වාසය නැති වන තරමට අඩු වේයි. මෙයයි ගැටය ලිඛීම කියන්නේ. එය ක්‍රමයෙන් බුරුල් විමට පටන් ගතියි. ඇලීම අනුක්‍රමයෙන් මූලිකුප්‍රවා දැමීයි.

39. පොල්කටු හැන්ද

දමීයට සවන් දෙනු විනා ඒ අනුව පුහුණු නොවේ නම්, ඔබ හොඳී හාර්තනයක් තුළ ලු හැන්දක් මෙන් වන්නෙහිය. හැන්ද හොඳී හාර්තනය තුළ හැමදාමත් ඇතත් හොඳ්දේ රසය එය නොදානී. මේ ගැන සිතා හාවනාවේ යෙදෙන්න.

40. ගොඩය

දැන් අප වාචිවී සිටින්නේ සාමකාමී පරිසරයක් ඇති වනයකය. මෙහි පූජන තොමුති නම් කොළ තොසේල් වී තිශ්වලව තිබේ. පූජන හමන විට ඒවා “සටසට” ගා ඒ මේ අත සලික වේ.

මනසින් කොඩයකට සමාන කළ හැකිය. මානසික හැඳිමක් පහළ වූ කළ මනස ද සයස්ල වී එම හැඳිම අනුව හැඳිම ඇති වේ. ධමිය ගැන අපේ දැනීම තීත්වන තරමට මනසේ හැඳිම හඳුනායාම ද වැඩිවේ. එය සතුටු වේදනාවක් ඇත්ත්වන විට එහි බලයට යටත් වෙයි. දුක් වේදනාවක් ඇත්ත්වන විට එහි බලයටත් යටත් වෙයි. මේ ආකාරයට මනස තිරන්තරයෙන් සැලෙමින් පවතී.

41. කාන්ද වන වහල

ඒමිය පුහුණුවීම ගැන බොහෝ අය කළා කළන් ඔවුනු සැබැවින්ම පුහුණුවේ තො යෙදෙති. එය තරියට වහලයේ එක් පැත්තකින් තෙමෙන විට ගෙයි අනික් පැත්තට වී තිදාගන්නා මිනිසා වැනිය. තිදා සිටින පැත්තට ඉර අව්ව වැවෙන විට ඔහු අනික් පැත්තට මාරුවෙන්නේ “මටත් අනික් අයට මෙන් පූවපහසු තිවහනක් ලැබෙන්නේ කවදා ද?” යන්න සිතමිනි. මුළු ගෙයම තෙමෙන්ට පටන් ගතහොත් ඔහු ගෙය අතහැර දමා යයි. කොයි දෙයක් හෝ කළ යුතු ආකාරය එය තොවේ. තමුන් බොහෝ අය කරන්නේ එලෙසිය.

42. හසුන

මධ්‍ය මනස පවතින්නේ සතුටින් ද දුකින් ද, එය ඇලීමෙන් තොර ද යනුවෙන් මධ්‍ය මනසේ ක්‍රියාකාරිත්වය ගැන පුදෙක් දැනීමෙන් සිටින්න. මනස තුළ පවතින්නේ දුකක් නම් ඒ බව දැක ගන්න. ඒ බව දැනාගන්න. එයින් ඉවත් වන්න. මෙය හසුනකට උපමා කළ හැකිය. ඇතුළේ ඇති දෙය දැක ගැනීමට නම් එය විවෘත කර බැලිය යුතුය.

43. ලී කොටය

ලී කොටයක් කපා ගහට දැමීමෙන් එය දියේ පා වී ගෙ පහළට ගසාගෙන යයි. එම කොටය ඉවුරක හැඹි තැවතුනේ තැන්තම් දිරා ගියේන් තැන්තම් එය මූහුද්වම ගසා ගෙන යයි. එලෙසින් මනස ද අත්තකිලමථානු යෝගය හා කාමසුබල්ලිකානු යෝගය යන අත්ත දෙකෙන් එක් අත්තයක හෝ නොඟැදී මධ්‍යම මාර්ගයේම ගමන් කළොන් නොවළහා ම සත්‍යය, සාමය කරා පැමිණේ.

මෙහි ලී කොටය ජේ අප හඳුන්වන්නේ මනසයි. ග. ඉවුරු දෙක නම් මෙම්තීය හා වෙරයයි. එසේන් තැන්තම් එක් ඉවුරක් ප්‍රීතිය ලෙසන් අනොක් ඉවුර දුක ලෙසන් හැඳින්විය හැකිය. මැද මග ගමන් කිරීමට නම් මෙම්තීය හා වෙරයන් ප්‍රීතිය හා දුකත් යන මේවා එකම අත්දමේ මානසික හැඟීම් පමණි යන්න හරහැටි අවබෝධ කරගත යුතුය. එම අවබෝධය ඒන්තු ගත්තොන් මනස අර අත්ත දෙකින් එක අත්තයක හෝ නො හැපෙනු ඇත. මානසික පුහුණුවේදී අවශ්‍ය වන්නේ මනස තේරුම් ගෙන කිසිම හැඟීමක් මස්සේ නොගොස් ඒ කිසිවක් පෝෂණය නොකොට හැඟීම් ඒ ආකාරයෙන්ම පහව යැමට සැලුසීමයි. මෙවිට ලී කොටය මෙන් මනස ද කිසිවකින් බාධා ඇති නොකරගෙන නිරායාසයෙන් සිසර සියුර තරණය කොට නිවත කරා පැමිණේයි.

44. දැව දුඩු

මල ඔබේ හද්වත නිසියාකාරයෙන් පුහුණු නොකළොන් ස්වභාව ධර්මයේ නීති අනුව යම්න් එය හිලැ නොවී පවතියි. එය හරියට පුහුණු කළොන් එයින් විපුල එල තෙහිය හැකිය. මෙය ගස්වලට සමාන කළ හැකිය.

ගස්වලට කැලැවේ දී ම වල් බිජිව වැඩිමට ඉඩ හැර සිටියාන් අපට නිවසක් සැදීම වැනි කිසි ප්‍රයෝගනයකට ඒවා ගත නොහැකි වේයි. ගෙයක් සැදීමට අවශ්‍ය ලැබේ වැනි කිසිවක් ඒවායින් ලබාගත නොහැකි වේ. ගෙයක්

සැදිමට ඔහු කමක් ඇති වඩුවෙක් කැලුවෙන් ගසක් තෝරා ගනියි. මහු එයින් සුදුසු සේ දැව දුඩු ඉරාගෙන ඒවා යොදා වරිනා ගෙයක් නිර්මාණය කරයි.

හාවනාව හා හදවත දියුණු කිරීම ද මෙබදුය. කැලේ තිබෙන ගස කපා කොටා සුදුසු සේ පිළියෙල කරන වඩුවා අලංකාර ගෙහයක් නිර්මාණය කරන්නාක් මෙන් අප ද අපේ මනසෙහි වැඩි සංයමයක් ඇති වන සේ හා සිත ගැන සිතටම වැඩිදැනුවත් වීමක් ඇතිවීම සඳහාත්, වචා සංවේදී වන ලෙස පූහුණු කට යුතුය.

45. ඉහද පණුවා

අපේ සැහීමකට පත්වීම රදා තිබෙන්නේ අප ඇසුරු කරන පිරිසේ සංඛ්‍යාව මත නොවේ. එය ලැබෙන්නේ නිවැරදි අවබෝධය තුළින් පමණි. අපට නිවැරදි දැකීම ඇත්තම් අප කොහොදින් සිටින්නේ සැහීමට පත්වීගෙනය. එහෙත් අප බොහෝ දෙන දැකින්නේ වැරදි ආකාරයටය. එය හරියට ගොම ගොඩක සිටින ඉහද පණුවකු මෙති. ඉහද පණුවාට ආහාරයටත් පිවත් වීමටත් ඇත්තේ එම ජරාවමය. නමුත් එය උංග නොදය. අප උං එම ජරා ගොඩෙන් ඉවත් කළත් උං නැවතත් උගේ යැඹීම හා ජීවත් වීම සඳහා ඇඟිර ඇඟිර රිංගන්නේ ගොම ගොඩට ම ය.

අපත් එවැනිය. ගාස්ත්‍යන් වහන්සේ සත්‍යය දකින්නට කියා අපට උගන්වා ඇතත්, අප පණුවත් මෙන් දහලන්නේ එයින් අපහසුතාවක් දැනෙන නිසාය. අප නො දැනුවත්ව ම ඇදී යන්නේ අපට පුරු පුරුදු පරිසරය වූ පැරණි පුරුදු හා විශ්වාසයන් කරාය. එය අත්හැර අපට යා නො හැකිය. පූහුණු වීම දුෂ්කර නිසා අප රේට ඇපුමිකන් දිය යුතුය. පූහුණු වීමට වෙනත් යමක් නො මැත. නිවැරදි දැකීම අප සතු නම් අපි කොහෝ ගියත් සතුටට පත් වුවෝ වෙමු.

46. අඩු

අවබෝධන්වය ලැබීම සඳහා ආයසීයන් වහන්පේලා ගමන් කළ මාර්ගය කිල, සමාධි හා ප්‍රජා වශයෙන් අපි හඳුන්වමු. මේ තුනම ගැනෙනුයේ එකක් ලෙසිනි. කිලය යනු සමාධියයි. සමාධිය යනු කිලයයි. සමාධිය යනු ප්‍රජාවයි. ප්‍රජාව යනු සමාධියයි. මෙහි ඇති තත්ත්වය අම් ගෙවියකට උපමා කළ හැකිවෙයි. අම්ය මලක් ලෙස පවතින මූල් අවධියේ එයට මල යැයි කියමු. එය ගෙවියක් වූ විට අම් ගෙඩි යයි කියමු. ඉදුණු පසු ඉදුණු ගෙඩිය යයි කියමු. මේ සියල්ලම එකම අම් ගෙවියක් වන නමුත් එහි ස්වභාවය තිතර වෙනස් වෙයි. ලොකු අම් ගෙවිය හැදෙන්නේ කුඩා ගෙඩියෙනි. ලොකු අම් ගෙවියක් වන්නේ කුඩා අම් ගෙඩියය. ඒ සියලුම ගෙඩි වෙනස් ආකාරයේ නම්වලින් හෝ එකම නමකින් හැදින්වීමට ඔබට පුළුවන. කිලය, සමාධිය හා ප්‍රජාවේ සම්බන්ධතාවය පවතින්නේ ද මෙයේය. අවසානයේ අවබෝධන්වය කරා ල්‍යාවිය හැකි මාර්ගය සැකසෙන්නේ මේවා එක් වීමෙනි.

මලක් හැටියට පටන් ගත් අම් ගෙවිය පැසී ඉදුණු ගෙවියක් බවට පත්වේ. ඒ ගැන අප බැලිය යුත්තේ ඒ ආකාරයටයි. කවුරු කොහොම නම් කළක් කමක් තැත. මෙයේ හටගත් අම් ගෙවිය පැසී ඉදුණු පසු සිදුවන්නේ කුමක් ද? මේ ගැනන් සිතා බැලිය යුතුය. සමහරු මහැලුවීමට අකමැති වෙති. මහඟ වූ විට ඒ ගැන කනගාටු වෙති. මෙවැනි අය ඉදුණු අම් කැ යුතු තැත. අම් ඉදි තිබීමට අපට අවශ්‍ය ඇයි? වුවමනා වෙළාවට ඉදි තැත්තම් බලෙන් හෝ ඉදවමු. අප කරන්නේ එහෙම නේද? එහෙම උතාට අප වයසට යනවිට කනගාටු වෙමු. සමහරු හැඩීම පවා කරති. මහඟ වීමටත් මිය යාමටත් ඔවුනු බිඟ වෙති. ඒක එහෙම නම් ඔවුන් ඉදුණු අම් තොකු යුතුය. මුවුන් ඔය අම් මල් පමණක් කැ යුතුයි. මෙය අවබෝධ කර ගැනීමට හැකි නම් අපට ධමිය ද අවබෝධ කළ හැකිවෙයි. එවිට සියල්ල පැහැදිලි වී අප තුළ සැනසීලි සුවය පහළ වෙයි.

47. ඔඩඟය හා පලතුරු

දමියේ හැසිරීම හෙවත් හාවනාව පුහුණු තොවන්නන් හා තරහා තොවන්න. ඔවුන්ට විරුද්ධව කරා තොකරන්න. ඒ අයට තිරන්තරයෙන් අවවාද කරන්න. ආධ්‍යාත්මික දියුණුව ලැබූ විට ඔවුන් දමියෙහි හැසිරෙනු ඇත. එය හරයට බෙහෙත් වෙළඳාම වැනිය. අප බෙහෙත් ගැන ප්‍රවාරය කළ විට තිසරුදාව, බවේ කැක්කුම වැනි රෝගාබාධවලින් පෙළෙන අය එම බෙහෙත් ලබා ගනු ඇත. අපේ බෙහෙත් අනවශ්‍ය අය එසේ සිටියාවේ. ඒ අය හරයට අමු ගෙවී වැනිය. අපට ඒවා බලෙන් ඉදිවීමට හෝ රසවත් කිරීමට තොහැකිය. ඒවා එසේ තිබුණා වේ. ගෙවී සැදී පැසි ඉදී රසවත් වුණාවේ. අප මෙසේ සිතිමට පුරුදු වුනාත් අප මනස ද සැහැල්ල වේ. අප කිසිවකුට බල තොකළ යුතුය. අප කළ යුත්තේ මාඡය ගැන ප්‍රවාරය කිරීම පමණි. මාඡය අවශ්‍ය රෝගා ඒවා ලබා ගනු ඇත.

48. ව්‍යාපාරිකයෝ

මබ කරන හැම දෙයක්ම පැහැදිලි අවබෝධයෙන් හා සිහියෙන් කළ යුතුය. යමක් පැහැදිලිව තේරුම් ගත් කළ මබ බලන්කාරයෙන් වෙහෙස මහන්සි විම අවශ්‍ය තැත. මබ තියම්ත ඉලක්කය වරද්දාගෙන ඇති තිසයි, මබ මත බර පැවත් දුෂ්කරතා මතු වී ඇත්තේ. ඔබේ මුළු සිතින් ගෙනින් කරන ත්‍රියා මගින්ය ඔබේ සාමය උදා වන්නේ. යමක් කළ තො හැකිව ඉතිරි වූ කළ මබ තොසැහැමට පත් වේ. මබ කොහො ගියත් මේ කරුණ තිසා කරදර සිතින් යුතුවේ. සියල්ල සම්පූර්ණ කිරීමට මබට අවශ්‍ය වුණාත් එය එසේ කළ තො හැකියි.

මා මූණ ගැසෙන්නට තිතර මෙහි පැමිණෙන ව්‍යාපාරිකයන් ගැන සිතා බලන්න. ඔවුන් කියන්නේ “මගේ ණය තුරුසේ සියල්ල ගෙවා අවසන් වූ විට මම මහණ වීමට එම්” කියායි. ඔවුන් එසේ පැවසුවත් ඔවුන්ට කවදා හරි ඒ සියල්ල පිළිවෙළකට අවසන් කිරීමට හැකි වෙයි ද? එහි

කෙළවරක් තැත. මවුන් ගෙයක් ගෙවන්නේ තවත් ගෙයක් ලබාගෙනය. ගෙය දිගටම එසේ පවතියි. ව්‍යාපාරිකයා සිතන්නේ එක ගෙයක් ගෙවීමෙන් ඔහු නිදහස් කියාය. එහෙන් ඔහුගේ ගෙවීම්වල අවසානයක් තැත. ලෝක තත්ත්වය අප මෙලෙසින් මුලා කරයි. මෙම අකරතුවිබය කවදාවත් තේරුම් නොගෙන අපි තැවත තැවතත් වට්ට කරකුවෙමින් සිටින්නොමු.

49. ජ්‍යෙෂ්ඨ හා තෙල්

ජ්‍යෙෂ්ඨ හා තෙල් අතර ඇති වෙනස මෙන් ඇඟානවත්තයා හා අඇඟානවත්තයා අතර වෙනසක් ඇත. බුදුරජාණන් වහන්සේ ද වක්මු, සේත්ත, සාණ, ඒවිහා, කාය හා වික්ද්‍යාණ යන ඡෘවීනදියයන් සහිත වූහ. උන්වහන්සේ අරහත් නිසා ඒවායේ වින්දනවලින් ඇත්වූහ. උන්වහන්සේ විසින් සිත පුදෙක් සිත ලෙසත් සිතිවිලි පුදෙක් සිතිවිලි ලෙසත් අවරෝධකර ගන්නා ලද නිසා කුම කුමයෙන් ඒවායේ බලපැම අත්හැර සේක.

සිත පුදෙක් සිතමය. සිතිවිලි හා හැඟීම් පුදෙක් සිතිවිලි හා හැඟීම්මය. ඒවා එසේ තිබේමට ඉඩ හරින්න. රුපය රුපය ලෙසත්, ගබඳය ගබඳය ලෙසත්, සිතිවිල්ල සිතිවිල්ල ලෙසත් තිබේමට ඉඩ හරින්න. ඒවා වෙත අප ඇලෙන්නේ කුමකට ද? මෙලෙස හැඟී, මෙලෙස කළුපනාවන විට ඒවා කෙරෙහි තො ඇලීමත් ඒවායින් වෙනස් වීමත් සිදුවේ. අපේ සිතිවිලි හා හැඟීම් එක් පසකත් සිත තවත් පසකත් පවතිනු ඇත. තෙල් හා ජ්‍යෙෂ්ඨ එකම බෝතලයක් තුළ ඇතත් පවතින්නේ වෙන් වෙන්ව ම ය.

50. අනත් දරුවා

මිනිස්සු අවසාන කාලයේ ස්නායු රෝගීනු වෙති. ඊට හේතුව මුව්න්ගේ තොදුනුවත් කමය. මුව්නු ඒ ඒ අවස්ථාවට පහළවන හැඟීම් ඔහ්සේ කියා කරන නමුත් මුව්න්ගේ මතස ගැන විමසා බැලීමක් තොකරනි. අයාලේ යන මතස දෙම්විපියන් නැති අනාථ දරුවකු මෙති. ඒ දරුවා ගැන පොයා බැලීමට කෙනෙක් නැත. කිසීම පිළිසරණක් නැති අනාථ දරුවා අනාරක්ෂිතය. ඒ ආකාරයටම නිවුරදී අවබෝධයක් යුතු පුහුණුව හෝ වරිත වචිනය හෝ තොමැති ව්‍යවහාර් එයින් ඇතිවන්නේ කරදරයක්මය.

51. ගොන් කරන්තය

අපට කරන්තයක් ද එය ඇදීම සඳහා ගොනෙකු ද සිටිතැයි සිතමු. පාර දික්වුතාට රෝද දිග නැත. ගොනා කරන්තය අදිනතාක් කල් කරන්තය පිටුපසින් රෝද පාරද දිවෙයි. රෝද වටකුරුය. එහෙත් ඒවායින් ඇතිවන රෝද පාර දිගය. තවතා ඇති කරන්තයක් දෙස තිකමට බැලුවාත් රෝදවල දිග ඇති බවක් තොපෙනෙයි. නමුත් ගොනා කරන්තය ඇදීම ආරම්භ කළ විට පසු පසින් ඇදෙන රෝද පාර දිස්වෙයි. ගොනා කරන්තය අදිනතාක් කල් රෝද කරකුවෙයි. නමුත් ගොනා වෙහෙසට පත් වී උං එයින් වෙන් කර තබන දිනයක් ද එයි. කරන්තයෙන් වෙන් වුවද ගොනාගේ ගමන තිම් නැත. කරන්තය අත්හැර දමා පසෙක තිබේ. තවදුරටත් එහි රෝද තො කුරකුවෙයි. යම් කළක දී කරන්තය දිරා පත්වෙයි. එය නිර්මාණය වී තිබු කොටස් ආපෝර්, තේපෝර්, වායෝර්, පයිවි යන මූලධානුන් හා එක්වෙයි.

මේ සම්මුති ලෝකයට අනුව යන මිනිස්න් ද මෙශ්නිය. මේ ලෝකයෙන් සැනසීමක් ලබා ගැනීම සඳහා කරන්තයේ රෝද මෙන් කෙළවරක් තොමැති ගමනක් යා යුතුය. මේ සම්මුති ලෝකය අනුගමනය කරන තාක් කල් නැවතීමක්, විවේකයක් නැති. මේ සම්මුති ලෝකයේ අනුගමනය පුදෙක් ම තවතා දැමුවිට තවදුරටත් කරන්තයේ

රෝද නො කුරකුවේ. නැවතීම ද එකෙනෙහිම සිදුවේ. නැවතීමක් තැනි මේ අනුගමනය නිසා යන මාර්ගය තව තව දික්වෙයි.

අකුසල කර්ම රසකිරීම ද මෙබදුය. පැරණි පුරුදු කුම අනුව දිගින් දිගට කටයුතු කරනොත් එහි අවසානයක් දැකිය නොහැකිය. අප නැවතුනොත් එතුන නැවතීමක් ඇත. ධමියේ පුහුණුව යනු මෙයයි.

52. විභ

එළඹු සිහියෙන් සිටිමෙන් ලෝකයේ දේවල්වලට ඒවායේ ස්වභාවයට අනුව තිබීමට ඉඩ භරිත්ත. එවිට කුමන පරිසරයක් තුළ දී වුවත් ඔබේ මනස සාමකාමීව පවතියි. වනයක් තුළ ඇති පැහැදිලි ජලයෙන් පිරි විලක් මෙන් එය තිශ්වල වනු ඇත. දිය ඩීම සඳහා තිතර විවිධාකාර එසේම පුදුම එළවන සහ දුර්ලහ ගණයේ සතුන් පැමිණෙනු ඇත. එවිට ලෝකයේ පවත්නා සියලු දේවල්වල යථා ස්වභාවය ඔබ පැහැදිලිව දැකිනු ඇත. විශ්මය ජනක හා අමුත් බොහෝමයක් දේවල් එන යන හැරී ඔබට දැකීමට ලැබේයි. එහෙත් ඔබ සිටින්නේ තිශ්වලවයි. බුදුන්වහන්සේ පෙන්වා දෙන ප්‍රිතිය මෙයයි.

53. වැසි වතුර

ඇත්ත වශයෙන්ම මනස ද වැසි වතුර මෙන් පිරිසිදු ව ස්වභාවික තත්ත්වයෙන් පවතී. මෙම පිරිසිදු පැහැදිලි ජලයට කොළ පාට එකතු කළොත් ජලය කොළ පැහැගනී. කහ පැහැය එකතු කළොත් කහ වර්ණයට හැරේ. මනස ප්‍රතිචාර දක්වන්නේ ද ඒ අයුරිනි. විත්තාකර්ෂණීය මානසික හැඟීමක් පහළවූ කළ සැපවත්, යහපත් සිතක් පහළවේ. මානසික හැඟීම සිත්ගන්තා සුළු නොවූ විට සිතට ද අපහසුතාවයක් දැනේ. පැහැදිලි ජලය කහ වර්ණය සිමග මිශ්‍ර වූ විට එය කහ පැහැති ජලය බවට හැරේ. කොළ පාට හා එකතු වූ විට එය කොළ පාට වේ. එකතු වන වර්ණය

අනුව පැහැය වෙනස් වේ. මෙසේ පැහැය වෙතස් වීමට පෙර ජලය ඇත්ත වශයෙන් පිරිසිදු පැහැදිලි ජලයයි. ස්වාභාවික මනස ද මෙසේ පිරිසිදු මෙන්ම පැහැදිලි ද වේ. මනස පටලුවිලි සහගත වන්නේ බාහිර බලපූමේ හේතුවෙන් ඇතිවන මානසික හැඟීම් නිසාය. මනෝභාවයන් ඇතුළත එය මෘශුලාවේ.

54. පහළටම ගලන ගග

අප මහලු වියට පත්වී රෝගානුරුවීමේ වරදක් නැත. එය එහි ස්වභාවයයි. අප දුකට පමුණුවන්නේ අපේ සාවදා සිතිවිලි මිස අපේ සිරුර තොවේ. අසත්‍යය සත්‍ය ලෙස දැකීම නිසා මානසික පටලුවිලි ඇති වී අප දුකට පත්වේ.

එය ගහක ජලය මෙන්ය. එය ස්වභාවයෙන් ඉහළ සිට පහළට ගලා බසී. එය කවදාවත් ඉහළට ගලා තොයයි. එය එහි ස්වභාවයයි. අප ග. ඉවුරක නැවති වේගයෙන් පහළට ගලා බසින ජල කද දෙස බලා සිට අභාන ලෙස ඒ ජල කද ඉහළට ගලා යන ලෙස පැනීමෙන් දුකට පත් වේ. අප දුකට පත්වෙන්නේ ජලයේ ස්වභාවය ගැන ඇති කරගත් මානසිකත්වය උඩ ගහ ඉහළට ගලාගෙන යැමට පැතු නිසාය. අපේ දැකීම නිවැරදි වුවා තම් ජලය පහළට ගලන බව අපට තේරුම් ගත හැකිය. අප මේ සත්‍යය අවබෝධ කරගත්තා තුරු කැඳමුණ මනස නිසා අපට මානසික සාමය ලභාකර ගත තොහැකිය. අපේ සිරුර ද පහළට ගලා යා යුතු ගහ වැනිය. එය ද ලමා විය ගතකර තුරුණු වියට පැමිණ අවසානයේ මහලු වියට ද පැමිණ මරණයට පත් වේ. මෙය අනෙක් අතට සිදුවිය යුතු යැයි අපට සිතිය තොහැකිය. මෙය වෙතස් කිරීමට කිසිවකුට තොහැකිය. ගහ හැරවීමට තොයන්න.

55. මාවත

මබ කොහො සිටියන් ස්වාභාවික මෙන්ම පරේස්ජාකාරී ද වන්න. සැකයක් ඇති වුණෙන් එය ඇති වී තැති වුණෙ වේ. කෙලෙස් සිත් පහළ වූ විට ඒවා ද එසේ ම පහ වී යාමට සලස්වන්න. ඉතා ම සරල ක්‍රමය නම් කිහිම දේක එල්ල නොගැනීමය.

එය මබ මාවතක් දිගේ යන්නාක් වැනිය. සමහර අවස්ථාවල ඔබට බාධා ඇතිවිය හැකිය. කෙලෙස් සිත් ඇති වන හැම විටම නිරායාසයෙන් ම පහවී යාමට සලස්වන්න. දැනට ඔබ පසු කර ඇති බාධා ගැන නො සිතන්න. ඔබට තවම හමු නොවූ බාධක ගැනද කරදර නොවන්න. දැන් පවත්නා මොහොත පමණක් සිහියට නගන්න. ගමනාන්තය ගැන හෝ නොසිතන්න. සියල්ල වෙතස් වන සුළුය. ඔබ පසු කරන කිසිවකට නොඇලෙන්න. අවසානයේ දී මනස ස්වාභාවික සමතුලිත හාවයට පත් වෙයි. එවිට ඔබ දැස් පියාගෙන එක තැනක වාඩි වී සිටියන් මහා තාරයක් මධ්‍යයේ ඇවිධිමින් සිටියන් ඔබේ මනස නිස්සාපිලය.

56. ගල

මිනිසුන් ඉතා අඩුවෙන් වටහා ගන්නා වුත්, එසේ ම තමන්ගේ අදහස් සමඟ බොහෝ විට ගැවෙන්නා වුත් ඉගැන්වීම වනුයේ දේවල් අතහැර දැමීමට හෙවත් නිදහස් මනසකින් යුතුව ක්‍රියා කිරීමට දේශනාවලින් කෙරෙන ඉගැන්වීමය. මෙය ලොකික තත්ත්වයන්ට අනුව තේරුම් ගතහොත් අපේ සිත් තුළ දෙහිවියාවක් ඇති වෙමින් අපට සිතෙන ඕනෑම දෙයක් කිරීමට එමගින් ඉඩ ලැබේ යයි සිතමු. එයට එවැනි අර්ථ කළනයක් දීමට හැකි වුවත් නියම අර්ථය පහත දැක්වන නිද්‍යනෙන් තේරුම් ගන්න. අප විගාල ගෙක් උසුලාගෙන යනවා යැයි සිතන්න. වික වේලාවකින් පැවත් ඇති බර ගැන අපට දැනෙතන් දැන් එයින් නිදහස් වීමට හැකියාවක් තැත. එනිසා නිරන්තරයෙන් මෙම බර උසුලාගෙන සිටීමට සිදුවේ. යමෙක් එය විසි

කරන්නට කිවොත්, මේ ගල විසි කලොත් මට කිසිවක් නැති වේය කියාය මා සිතන්නේ. කොතෙක් කිවත් කෙසේ වත් ගල උපුලාගෙන සිටිය නො භැකි තරමට වෙහෙසට පත් වී බැරිම තැන එය ඉවත දැමීමට සිදුවේ.

ඉවත දැමීමෙන් පසු අපට ඇතිවන පහසුවත් වාසියන් ගැන දැන් අත්දැකීමක් ලැබේ. එම පහසුව දැකීමෙන් පසු ගලේ බරත් එය ඉසිලිමේ දුෂ්කරතාවයත් වැවහෙයි. ගල අතහැරිමට පෙර ඉන් අපට දැනෙන ඇත්දැකීම මත එය පහසුවෙන් මගහැරවිය භැකිය. මෙසේ නුවුවමනා බර එස්වීම නිර්ථික බවත් එය අත්හැරිමෙන් සුව සෙනක් ලැබෙන බවත් වටහාගැනීමට මූල් වූ අත්දැකීම අප අප වම වටහා ගැනීමේ කදීම නිදුසුනකි.

අප සතුව ඇති මාන්ත්‍යත් මම යන සංකළේපයත් නිසා අපි නුවුවමනා බර උපුලන්නෙමු. ගල අත්හැරිමට පෙර එය නැති වුවොත් අපට කිසිවක් නැතිවේ කියා ඇති වූ සිතිවිල්ල මායාවක් හෙවත් මූලාවක් පමණකි. කෙසේ හෝ අප මෙයින් නිදහස් වූ විට උපාදානයෙන් නිදහස් වීමේ සුවය ලැබේ.

57. ඉස්කුරුප්පුව

හාවනාව තුළින් සත්‍යය පැහැදිලිව දකින විට ඉස්කුරුප්පුවක් බුරුල් වී ගැලවෙන්නාක් මෙන් කෙතෙක් දුකෙන් ගැලවී ගනිති. ඉස්කුරුප්පුවක් බුරුල් කරමින් යනවිට ගැලවේය. එය තද අනට කරකවන විට තදවන්නාක් මෙන් තද නොවේ. මතස ලිහිල් වන්නේත් ඒ ආකාරයටය. එය අත්හැර දැමීමේ යෙදෙයි. නොද හා නොහොද, දේපල වස්තුව, ප්‍රගෘෂාව හා නින්දාව, සැප හා දුක තුළ තදින් නොබැඳෙයි. සත්‍යය නොදැන සිටින විට එය භරියට ඉස්කුරුප්පුව තිතර නිතර තද කිරීම බදාය. කෙතෙක් තද කරන්නේදැයි කිවහාත් හිරවී පොඩිපට්ටම් වන තෙක් තද කරයි. ඉන්පසු සැම දෙයක්ම දුකට පත්වෙයි. ඒ සියල්ල ලිහිල් කර ගත් පසු නිදහස ලබා සැනසිලි සුවය උදාකර ගනී.

58. බේජාංකුරය

ලේජාංකුරයක් රෝපණය කළ කලක මෙන් නොනැවති පවත්නා අවධානයක් භාවනාව තුළ දී තිබිය යුතුය. ඔබ පැළයක් සිටුවා දින දෙක තුනකින් එය ගලවා වෙන තැනක සිටුවා තැවතත් දින දෙක තුනකින් තවත් තැනක සිටුවමින් මෙසේ දිගට ම ගැලවී ම භා සිටුවීම කරගෙන ගියෙන් පැළය පල දරණු තබා එය වැඩින්නේවත් තැනිව මැරියයි.

භාවනාව ද එවැනිය. ඔබ දින භතක් පමණ භාවනා කොට එය තවතා මාස භතක් පමණ එහෙ මෙහෙ ඇවිද මනස කෙළෙස්වලින් පුරවාගෙන තැවතත් ආපසු පැමිණ පෙර සේම සත් දිනක් භාවනාවේ යෙදී කථා නොකර සිටීම ද පැළය තැනින් තැන සිටුවීම වැනි නිරර්ථක ක්‍රියාවකි. එසේ වූ විට ඔබේ භාවනා පුහුණුව ප්‍රතිඵල රහිතව, එල රහිතව මැරෙන පැළය මෙන් නිරර්ථක වේ.

59. මුවහන් පිහිය

මනස තැවතුණා යන්නෙහි අදහස මනස ඒ මේ අත නො විසිර් තැන්පත් වීම යනුයි. එය හරියට තියුණු මුවහන් පිහියක් වැනිය. අප පිහියෙන් අසුවන අසුවන ගල් ගෙබාල් විදුරු වැනි සැම දෙයක්ම කපන්ට ගියෙන් එම පිහිය මාට වී වැඩකට තැනි තන්ත්වයකට පත්වේයි. අප කුළීය යුත්තේ කැළීමට සුදුසු දේ පමණි. අප මනස ද එලෙසය.

අප මනස පලක් තැනි, අයයක් තැනි සිතිවිලි හා හැඟීම් මස්සේ සැරිසරන්නට හැරියෙන් රීට විවේකය සඳහා අවස්ථාවක් නොමැතිව එය දුර්වල වේයි. මනසට ගක්තියක් තැනි වුවෙන් ප්‍රජාව පහළ නොවේ. මක්තිසා ද ගක්තියක් නොමැති සිත එකඟතාවෙන් නොර වූ සිතකි.

60. සර්පයා

මිනිසුන්ට අවශ්‍ය සැප මිස දුක නොවේ. ඇත්ත වශයෙන් නම් සැපත යනු පිරිසිදු බවට පත් කළ දුකයි. දුක රූය. එය සර්පයෙකු වැනිය. දුක හා වේදනාව සර්පයාගේ හිස බලය. සැප යනු සර්පයාගේ වල්ගය වැනිය. සර්පයාගේ හිස ඇත්ත වශයෙන් අනතුරුදායකය. එහි විෂකුරු දළ ඇත. උග්‍ර අත ගැසුවාන් කිසීම පැකිලීමක් තැකිව ද්‍රේව කරයි. උග්‍ර වල්ගය ඇල්ලුවාන් ආපසු හැර ද්‍රේව කරනු ඇත. ඊට හේතුව ඔලුවන් වල්ගයන් යන දෙකම එකම සර්පයා සිතු වීමය.

එලෙසින් සැප, දුක, සතුට, කනගාවුව යන හැඟීම් සියල්ල පහළ වන්නේ එකම සර්පයා නමුති තෘප්තාව තුළිනි. ඔමනිසා අප සතුටින් සිටියද මනසෙහි සාමයක් තැත.

නිදුෂුන් වශයෙන් සැප, සතුට, තත්ත්වය හා ප්‍රකාශාව ආදිය ලැබෙන විට අප උද්දාමයට පත් වෙද්දීම එවා තැකි වෙයි කියා සිත බියට පත් වේ. එයින් මනසේ සාමය තැකිවේ. යම් දිනක ඉහත කි දේ තැකි වූ විට අප දුකට පත් වේ. සැපේ දී අප ඒ ගැන දැනුවත් නොවුවහාන් එක්වර ම දුක මතුවේ. එය සර්පයාගේ වල්ගය අල්ලා ගැනීම වැනිය. සර්පයාගේ හිසන් වල්ගයන් යන දෙකම ඇල්ලීම අනතුරුදායක මෙන් ම යහපත්, අයහපත් සැම හැඟීමක් හා සිදුවීමක් ම තෙරක් තැකි සංසාර වකුයේ ගතිපැවතුම් පමණි.

61. මකුල්වා

මකුල්වක නිර්ස්මණය කිරීම මගින් සාමය ලබා ගත හැකිය. මකුල්වා සුදුසු තැන් බලා උග්‍ර දැල් වියා එහි මැදට වී නිශ්චලව බලා සිටියි. පියාමින මැස්සකු දැල් පැටලී දැහැලීමට පටන් ගනී. දැල සෙලවෙනවාන් සමග ම මකුල්වා පැන වින් මැස්සා වටා නුල් එතීමට පටන් ගනී. ඔහු මැස්සා එසේ බැඳ දමා තැවතන් තම ස්ථානයට පැමිණ නිශ්චලව සිටියි.

මෙය අපේ මතසේ ස්ථියාකාරීත්වයට කිහිපේන් වෙනස් නොවේ. මතස මකුල්වාටත්, මානසික හැඟීම් හා වින්දන දැලේ පැවතුණු කාමීන්වත් උපමා කළ හැකිය. ඉන්දියානුබද්ධ හැඟීම්වලින් නිරතුරුව ම මතස පෙළඳවීමට පත් කරනු ලැබේ. ඉන්දියකට යමක් ස්ථානිකෝ ද එය මතස හා වහා සම්බන්ධ වේ. ඒ වහාම මතස තැමූති මකුල්වා ඒ පිළිබඳව සෞයා බලා තැවතන් තම මධ්‍යස්ථානයට පැමිණේ.

“මධ්‍යස්ථානයට පැමිණීම” යන්නෙන් අදහස් කරන්නේ හැම දෙයක් ගැනම විමසිලිමත් ව හා පැහැදිලි අවබෝධයෙන් ජිවත්වීමය. එයයි, මධ්‍යස්ථානය. ඇත්ත වගයෙන් අපට කිරීමට විශාල වැඩ කොටසක් තැත. අප සැලකිලිමත් ව මෙලෙස ජීවත් විය යුතුයි. එහෙත් එහි අදහස් අපරික්ෂාකාරීව සිතමින් සිටිම නොවේ. සක්මන් හාවනාවෙන් හෝ වාචී වී කරන හාවනාවෙන් ප්‍රයෝගනයක් තැත කියා හාවනා ප්‍රහුණුව සම්පූර්ණයෙන් අමතක කිරීමට ද නොවේ. අපට නොසැලකිලිමත් විය නොහැකිය. මකුල්වා උගේ ගොදුරු ගැන විමසිලිමත් ව බලා සිටිනවාක් මෙන් අප ද විමසිලිමත් විය යුතුය. නිරතුරු විමසිලිමත් ව පැහැදිලි ව එළඹි සිහියෙන් යුතුව අවබෝධය ලබාගෙන ප්‍රජාව ලබාගත යුතුය.

62. නිශ්ච්වලව ගලන ජලය

මබ ගලා යන ජලය දැක තිබේද? එසේම මබ නිශ්ච්වල ජලය දැක තිබේද? ඔබේ මතස තැන්පත් තම් එය හරියට නිශ්ච්වල එහෙත් ගලන ජලය මෙනි. මබ කවදා හරි නිශ්ච්වල එහෙත් ගලන ජලය දැක තිබේ ද? ඔ...! මබ දැක ඇත්තේ ගලන ජලය හෝ නිශ්ච්වල ජලය පමණි. එසේ නොවේ ද? ඔබේ මතස තැන්පත් වූ කළ ප්‍රජාව වැඩිය හැකිය. ඔබේ මතස ගලන ජලය මෙන් වුව ද එය නිශ්ච්වලය. එය නිශ්ච්වල ජලය මෙන් පෙනුනත් ගලයි. එනිසා එයට මම “නිශ්ච්වලව ගලන ජලය” යයි කියමි. ප්‍රජාවට මේ තත්ත්වය තුළ පහළවීමට හැකිය.

63. රසවන් පලතුරු

පලතුරු මිහිර රසින් යුක්ත ව්‍යවත් එවායේ රසය බලා මිස තීයම රසය අපට වටහා ගත නො හැකිය. එහෙත් එම පලතුරු කවුරුන් හෝ රස බලා තැනත් මිහිරය. එහෙත් කිසිවෙක් එය නො දැනීන්. බුදුරජාණන් වහන්සේගේ ධමිය ද එබදුය. ධමිය පරම සත්‍යය ව්‍යවත් එය නො දැන්තවුන්ට එය සත්‍යය නොවේ. උතුම් නෙර්යාතික ධමියක් ව්‍යවාට නො දැන්තවුන්ට එය නො විවි.

64. උණුවතුර බේතලය

මල කියවා බැලිය යුත්තේ පොත් නොව මල ගැනමය. සත්‍යය සෞයාගත හැක්කේ මල තුළින්මය. පොත්වල ඇත්තේ මතක සටහන් මිස ප්‍රජාව නොවේ. ප්‍රජාව නොමැති මතක සටහන් හිස් උණුවතුර බේතලයක් වැනිය. වතුර පුරවා නැතිවිට ඒ බේතලයෙන් වැඩක් නැත.

65. පිපාසාවන් පීඩිත වූ මිනිසා

මිනිසෙක් පාර දිගේ ඇවිදගෙන එයි. ඔහු ගමනින් විභාවට පත් වී තද පිපාසයක් දැනෙන නිසා දිය බේමට පුලුපුලා සිටී. ඔහු මහ අසල එක් තුනක තැවති බේමට ජලය ඉල්ලයි. ජලය තිමියා එවිට කිවේ “මල කුමති නම් මෙම ජලය බේමට පුළුවන්, මෙහි පාට ලස්සිනය. මෙය සුවදාය. රසවත්ය. එහෙත් මල මෙම ජලය බේවාත් මල අසනීප විය හැකිය. සමහර විට මල මරණාසන්න විය හැකිය” යනුවෙන් ද කිය. පිපාසාවන් පීඩිත වූ මිනිසා එය නො අසයි. ගලුකර්මයකින් පසුව රෝගීයකුට ඇතිවන පිපාසය මෙන් දරුණු පිපාසයකිනි, ඔහු පෙළෙන්නේ. ජලය ඉල්ලමින් හේ කුගසයි. දිය පොදුක් ගෙන රස බැලු ඔහුට එය මිහිර රසයක් සේ දැනෙයි. ඔහු බලවත් ලෙස අසනීප වී මරණාසන්න වන තරමට ජලය බේවිවෙය. දිය බේමට ඇති වූ ආගාව ඔහුගේ ඉවසීම ඉක්මවා ගියේය.

ඉතුදිය වසඟයට පත් වූ තැනැත්තා ද දිය පිහාසාවෙන් පිඩිත තැනැත්තා මෙහි. ඉතුදිය පිනවීම විස සහිත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළත් රාගයේ ගිලුණු තැනැත්තා ඊට ඇහුමිකන් නොදෙයි. රුප, ගබඳ, ගන්ධ, රස, ස්ථාර්ය යනාදියට ඇලුම් කරයි. මහුට ඒවා ඉතා මිහිරය. රාගයේ බැඳුණු තැනැත්තා එය රසවත් ලෙස සිතා මරණය දක්වා ම එහි ගැලී සිටිය.

66. කටුව

සියල්ල ඒවා පවත්නා ස්වභාවයෙන් පවතියි. ඒවා කිසිවෙකුට දුක් වේදනා නො පමුණුවයි. එය හරියට තියුණු කටුවක් වැනිය. එය කිසිවෙකුට හිරිහැර නොකරයි. එහෙන් ඔබ ගොස් ඒ මත සිට ගත්තොත් එය ඔබට වේදනාව ගෙන දෙයි. ඇයි, එයින් වේදනාව ඇති වන්නේ? ඔබ ඒ මත සිටගත් නිසාය. උල හෝ කටුව අනුගමනය කරන්නේ එහි ස්වභාවයයි. එය කාටවත් හිරිහැර නොකරයි. අපමය, වේදනාව ලබා ගත්තේ. රුප හැකීම්, දැකීම්, වෙනතා භා සංකල්ප යනාදී මේ ලොව ඇති ඒ සියල්ල එලෙසම පවතියි. අපියි, ඒවා භා සටනට පිවිසෙන්නේ. අප ඒවාට පහරදෙන විට ඒවා ද අපට පහර දෙයි. ඒවායේ පාඩුවේ ඉත්ට ඉඩ හැරියෝත් ඒවායින් කාටවත් කරදරයක් නො පැමිණෙයි. ඒවාට හිරිහැර කරන්නේ අභානයෝ ම ය.

67. උගුල

ඉතුදියානුබද්ධ හැකීම් මාරයාගේ උගුල් බව බුදුරජාණෙක් දේශනා කළහ. එය දචියක්කාරයාගේ මර උගුලයි. දචියක්කාරයා තම් මාරයායි. සතුන් දචියක්කාරයාගේ උගුලට අසු වූ විට එය දුක්බ දායක අකරතුබියකි. උගුලේ බැඳුණු සතා උගුල් අවවත්නා පැමිණෙන තුරු එහි බැඳී සිටියි. ඔබ කුරුල්ලන්ට දැලක් දමා තිබේ ද? ඇතැම් විට කුරුල්ලා ඒ තුළ බෙල්ලන් හිරවී සිටියි. කුරුල්ලා එහේ මෙහේ ඉගිලීමට තැන් කළත් කෙසේවත් උංට එයින් මිදීමට

තොහැකි වෙයි. දැඳී අයිතිකරු පැමිණෙන තුරු එහි පැවලි සිටියි. දඩියක්කාරයා පැමිණෙන්ම කුරුල්ලා ත්‍රාසයෙන් ඇළඳී යයි. කිරීමක් නම් ඉතින් නැත. රුප, ගබඳ, ගන්ධ, රස, ස්ථාන හා මතසේ පැවලෙන වස්තුන් ද එළෙසිය. එවා අප අල්වා තදින් බැඳ තබයි.

68. සංචාරකයා

තම නිවෙස්වලට ලහා වීමට කැමති අය සිරිතක් වගයෙන් එක තැනක වාඩි වී යාපුතු ගමන ගැන සිතමින් සිටින්නෝ නොවත්. නිවෙස් කරා ලහා වීම අවසන් කිරීමට කැමති අය පියවරෙන් පියවර නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුය. මූන් වැරදි මාගියේ ගමන් කළේන් අන්තිමේ ද මඩ වගරුවල කිදා බැසිම් වැනි මග හැර වීමට දුෂ්කර වූ බාධකවලට මුහුණ දීමට සිදුවේ. එසේන් නැත්නම් කවදාවත් නිවෙස් කරා ලගා නොවිය හැකි අන්තිමේ අනතුරුවලට මුහුණ පාන්නට වේ.

නිවෙසට ලහා ව්‍යවන්ට විවෙකි ව සුවසේ නිදාගත හැකිය. ගෙදර සුවදායක තැනය. එහෙන් ගමන යන්නාගේ වටේ ඇවිදීමෙන් හෝ ගේ පසු කිරීමෙන් හෝ ගෙදර පැමිණීමේ සුවපහසුව නොලබයි. එලෙසින් බුදුරුපුන් විසින් දේසිත ධම් මාගිය කරා ගමන් කරන අය එසේ කළ යුත්තේ තමතමන් විසින් ම ය. එය අප වෙනුවෙන් වෙනත් අයෙකුට කළ නොහැකිය. ගමන් මගෙහි යෙදීමේ නියම එලය වන නිමිලත්වය, ප්‍රහාව හා ගාන්තිය සොයා ගන්නා තුරු ශීල, සමාධී හා ප්‍රදාවන් යුත් නිසි මග අප ගමන් කළ යුතුය.

යම් තැනැත්තෙක් සියක් වාරයක් උපදිමින්, ගාලා, සුතු හා ග්‍රන්ථ නිරන්තරයෙන් පරිභිලනය කිරීම, මහු ගමනාක් යාම සදහා ගමන් මාගිය සිතියමක අධ්‍යයනය කරමින් සිටීම වැනිය. එය සිතෙහි නිමිලත්වය, ප්‍රහාව හා ගාන්තිය ලහා කරගත හැකි මාගියක් නොවේ. එවැනි තැනැත්තා නිරපරාදේ කාලය තාස්ති කරනවා මිස මහුගේ ප්‍රහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල නොලබයි. ගමන් කළ යුතු

නිවැරදි මග දක්වන්නේ ගුරුවරයායි. ගුරුවරයාට ඇඟුම්කන් දීමෙන් පසු ගුරුවරයාගේ මග පෙන්වීම ඔස්සේ නිවැරදි මග ගමන් කොට යහපත් ප්‍රතිඵල ලැබීම හෝ වැරදි මග ගොස් අයහපත් ප්‍රතිඵල ලැබීම අප එකිනෙකාට පැවරුණු වගකීමයි.

69. ගස්

ගස්වලින් ද අපට ධමිය උගත හැකිය. හේතුවක් පාදක කොට එය ස්වභාව ධමිය අනුව වැඩෙමින් මල් කැකුලු පිළි මල් වී තැවත එහි ගෙඩි වැඩෙමින් ගස ද ලෝක ධමිතාවය මැනවින් විදහා දක්වයි. අපි එය අධ්‍යයනය කර තේරුම ගැනීමට තරම් සැලකිලිමත් තොවන්නේමු. මේ ගැන මෙනෙහි තොකරණ නිසා ගස අපට උගන්වන ධමිතාවය වටහා ගැනීමට අපි අසමත් වෙමු. පල දරණ කළ ඒවා පැහැ රස ද, ඇඹුල් ද, තිත්ත ද ආදී ගුණාග ගැන තොසොයා එය කැමට පමණක් පෙළෙන්නේමු. එය ද ගෙඩි අපට උගන්වන ධමිතාවයකි. තැවත කොළ ගත්තත් ඒවා වැඩි කහ පැහැවී ඉදී මැල වී තවුවෙන් ගිලිහි මැරි වැවෙයි. තමුත් අප දකින්නේ කොළ වැට් ඇති බව පමණය. අපි ඒවා පාගා ගෙන ගොස් අනුගා දමන්නේමු. එයයි අවසානය. ස්වභාව ධමිය අපට උගන්වන බව අපි තො සිතුමු. ඒ ලහට අප දකින්නේ ගස් අලුත් දළ දමන බව පමණි. මෙම සිත්‍යය අපි අහුන්තරයෙන් මෙනෙහි තො කරන්නේමු.

අප නිවැරදි ව අවබෝධ කරගන්නේ නම් සත්ත්වයාගේන් ගසේන් උත්පත්තිය අතර වෙනසික් තැත. මෙලොට උපත් අයගේ තාම රුපකාය පයිවි, ආපෝ, තේපෝ, වායෝ යන සතර මහා භූතයන් ගෙන් සැදී ඇත. සිරුරේ හැම කොටසක ම ස්වභාවය මේ අනු ව වෙනස් වේ. කෙස්, දත්, නිය, සම ආදී සියලු කොටස් වෙනස් වේ. ගසට කියා එහි ද වෙනසික් තැත. අපි ස්වභාව ධමිය තේරුම් ගත්නේමු නම් අපට අප ගැන තේරුම් ගැනීම අමාරු තොවේ.

70. කිස්ස්බෑචවා

සැනසිලි සුවය සෞයා යැම උපුරුවුලක් ඇති කැස්බෑචවකු සෞයා යැම වැනිය. සෞයා ගියාට හමුවන්නේ නැත. එහෙත්, ඔබ හදවත සූදානම් නම් සැනසිලි සුවය ඔබ සෞයා එනු ඇත.

71. මුල් සහ අතුරුකිලි

අපේ උත්පත්තිය සමග මරණය ද ඇත. ඒ දෙකම එකම දෙයකි. එය ගසක් වැනිය. ගහේ මුල් අනුව අතුරුකිලි වැඩී. අතුරුකිලි වැඩින පරිදි මුල් ද වැඩී. මුල් ඇති කල අතුරුකිලි ද ඇත. ගසේ වැඩීම සඳහා මේ දෙකම තිබිය යුතුය. එකක් නැතිව අතික තිබිය නොහැකිය.

ලදරුවකු බිජ වූ කල මහත් ප්‍රමෝදයට පත් වන්නවුන් මරණයක් වූ කල හඩා වැළඳීම විහිළුවක් නොවේ ද? ඇත්ත වශයෙන් ඔබ ගෝක විය යුත්තේ ලදරුවකු බිජ වන කලය. මක් නිසාද ඔහු මරණය ද රැගෙන එන නිසාය. ඉපදීම යනු මරණයයි. මරණය යනු ඉපදීමයි. ගසේ මුල ගාබාවයි. ගාබාව මුලයි. ඔබ වැළපෙනවා නම් මුල සඳහා එනම් ඉපදීම ගැන ගෝක වන්න. ඔබ නිවැරදිව විමසා බලන්නේ නම් ඉපදීමක් නැත්තම් මරණය ද නැත.

72. නො මැඩු ගොයම්

ඩුං දහමේ සත්‍ය හරය ඉගෙන නො ගන්නා මිතිසුන්, හරියට වී කරල් සහිත නො මැඩු ගොයම් ගොඩක් මත නිදා සිරින බල්ලන් වැනිය. එහි නිදා සිරින බල්ලා බඩිනි වූ විට කුම විකක් සෞයා ගැනීමට ගොයම් ගොඩන් බැසි ඇවිදියි. බල්ලා නිදා සිරින්නේ කුම ගොඩක් මත බව උග නොදැනියි. උගට එය තේරුම් ගත නොහැකිය. උගට එහි බත් ඇති බවක් නොපෙන්. බල්ලාට ගොයම් මැඩ වීම හා ඉන් භාල් සහ බත් ද ලබා ගත නො හැකිය. එහි කුම ඇතන් බල්ලාට ඉන් වැඩක් නැත. එයින් බත් ලැබෙන බවත් උග

තොදත්. තවද ඒ බල්ලා කුස ගින්නේ ගොයම් ගොඩ උච්ම මැරි යැමට ද හැකිය. මිනිසුන් ද එසේය. අප ධමියේ තො හැසිරේ නම් පුහුණු තොවේ නම්, කෙතරම් ධමිදර ව්‍යව ද කිසි ප්‍රතිඵලයක් තො ලැබේ. අපි ධමිය තුදුවෙමු නම් එය තො දතිමු.

73. මී හරකා

බ්‍රිතුරජාණන් වහන්සේ දේශනා කලේ සත්‍යයයි. ඔබ මෙය වටහා ගන්නේ නම් ඔබට ඒ ගැන තර්ක කළ තො හැකිය. එහෙන් මිනිසුන් වූ අප මී හරකාට වැනිය. උගේ කකුල් හතරම බැඳ මිස මී හරකාට බෙහෙතක් දිය තො හැකිය. කකුල් බැඳ දැමුවහොත් උගට පොර ඇල්ලීමට ගක්තියක් තැත. උගේ දැහැලිල්ල තතර කොට බෙහෙත් ගිලීමට සිදු වේ. මිනිසුන් වූ අප ද මිට සමානය. අපට වේදනාව ඉවසිය තොහැකි තරමට සම්පූණීයෙන් ඉන් බැඳුණු කළ පමණකි. අපේ මුලාව අතහැරිමට සිතෙන්නේ. අපට යන්තමින්වත් හැරි දහලා ඉවත් වීමට ඉඩකඩ ඇත්තම් අපි පහසුවෙන් එය අන් තො හරින්නෙමු.

74. වලි කකුල්ල

සත්‍ය ප්‍රජාව පහල තොවන තුරු ඉන්දියයන් හා ඉන්දිය ගෝවර වස්තුන් අපේ සතුරන් ලෙස දැකීමට අපි පුරුදු වී සිටිමු. සත්‍ය ප්‍රජාව පහල වූ විට අපට එලෙසින් තොපෙනේ. ඒ වෙනුවට ඒවා විනිවිද දක්නා ආශානයේ දොරටුවක් වී ඒ තුළින් පැහැදිලි අවබෝධය ද ලැබේ.

හොඳ නිදුෂුනකි, කුලැවේ ජීවත්වන වලි කකුල්ල. ඔවුන් මිනිසුන්ට කොතරම් බියක් දක්වන්නේදැයි අපි දතිමු. එහෙන් මා වනයේ ජීවත් වූ නිසා උන්ට ඉගැන්වීමටත් උන්ගෙන් ඉගෙනීමටත් මම සමත් වීමි. මා එය ආරම්භ කලේ කැමට බන් විසි කිරීමෙනි. පළමුව උන් බිය නිසා බන් ඇට ලගවටත් ගියේ තැත. කුමයෙන් කැමට පුරුදු වූ ඔවුනු එය

ලැබෙන තෙක බලා සිටියහ. උත් පළමුව සිතුවේ බත් උත්ගේ සතුරකු ලෙසය. ඇත්ත වගයෙන් බත්වල අනතුරුදායක බවක තැත. එය ආහාරයක් බව උත් නොදත් තිසිය, බිය වූයේ. අවසානයේ බත් අනතුරුදායක නොවන බවත් ඒ ආහාරයක් බවත් තෝරුම් ගැනීමෙන් පසු බියෙන් සැකෙන් නොරව සාමයෙන් ඒවා බුදින්තට වූහ. වලි කුකුලන් ස්වභාව ධමිය තුළින් ඇත්ත තෝරුම් ගන්නේ මෙසේය.

අපි ද මේ කැලැවේ ඒවත් වෙමින් එවැනි දැනීමක් වටහා ගත්තෙමු. පළමුවෙන්, අපේ ඉන්දියන් ගෙන් නිවැරදි එල ප්‍රයෝගන ලබා ගැනීමට නොදුන සිටි තිසා ඉන්දියයන් අපේ සතුරන් ලෙසත්, ඒවා හිරිහැරයක් ලෙසත් සිතුවෙමු. ධමිය පුරුදු පුහුණු කිරීමෙන් හා අත් දැකීම් මගින් එහි සත්‍යය තත්ත්වය උගත්තෙමු. වලිකුකුලන් බත්වලට පුරුදු වුණාක් මෙන් ඉන්දියයන්ගේ නිවැරදි හාවිතයට අපි පුරුදු වූතෙමු. ඉත් පසු කරදර තුරන් වී යයි. අපට ඒවායින් බාධාවක් සිදු වන්නේ ද තැත.

75. සත්ත්ව ගොවීපල

බටහිර යුරෝපීයයන් බොහෝ දෙනකු අවාන් වා හිමිගේ ආරාමයේ තැවති සිටි තිසා ඔවුන්ට හාජාව පිළිබඳ ප්‍රශ්න ඇතිවේ යයි සිතුවත් එය එසේ නොවුණි. වරක් ඔබ “මැබේ යුරෝපීය ගිෂායන්ට උගන්වන්නේ කෙසේ දැ”යි යම් අයෙක් උත්වහන්සේගෙන් විමසුහ. ඔබ වහන්සේ ඉංග්‍රීසි හෝ ප්‍රංශ හෝ කථා කරන්නෙහි ද? එසේන් තැන්තම් ජර්මන්, ජපන් හාජා කථා කරන්නෙහි ද?

“එ කිසිවක් තැත.” යනු ඒ හිමියන්ගේ පිළිතුර විය.

“එසේ නම් ඒ අය ඔබ තෝරුම් ගන්නේ කෙසේ ද?” යනු ඔවුන්ගේ ඊළඟ ප්‍රශ්නය විය.

“මැබේ ගෙවත්තේ එළහරක්, මී හරක්, බලු, බලල්ල වැනි සතුන් ඉන්නව ද?”

“මධ්‍ය, ඒ සත්තු මගේ වත්තේ සිටිත්,” යනු ඔහුගේ පිළිතුර විය.

එසේ නම් මට කියන්න, ඔබ ඒ සතුන් සමග කථා කරන්නෙහි දේ?”

“අැත්තෙන් ම තැන.”

“එසේ නම් ඒ සතුන් පාලනය කරන්නේ කෙසේ දේ? කියා මට කියන්න”

ප්‍රශ්න ඇසීම නතර විය.



පුරාණ කාලයේ අපට කියා දී තිබුණේ මාංස්‍ර ව්‍යුහ මද දැමීම රිකෙන් රික හා ප්‍රවේශමෙන් ඇදුගත්තා ලෙසත්, මාංස්‍ර පැනයාමට නොහැකියේ අවධානයෙන් සිටින ලෙසත්ය. අප පුහුණු වන්නේත් ව්‍යෙශය.

මසුන් මරන්නාගේ උපමාව

දෙවන කොටස

සහප යුතුනය යම් ප්‍රමාණයක හෝ අප තුළ පවතී නම් ලේඛයේ ස්වභාවය අපට පැහැදිලි ව දැකගත හැකිවෙයි. ලේඛයේ ඇති සියලු දෙයක් ම ගුරුවරයෙකු බව අපට වැටහෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ගස් හා වැළ්වලින් යථාර්ථයේ ස්වභාවය අපට හෙළි දැක්වෙනු ලැබේ. ප්‍රයාව පවතින විට තව කෙනෙකුගෙන් අසා දැන ගැනීමට හෝ පොත පත්තින් ඉගෙනීමට හෝ අවශ්‍ය නොවේ. අවබෝධන්වය ලැබීමට තරම් හැකි පමණ දේවල් අපට ස්වභාව ධර්මයෙන් ඉගෙනීමට පිළිවන.

76. හැම දෙයින්ම සියය බැඟින්

මිනිස්සු රස් කිරීමෙන් ලැබෙන සත්ත්‍රේෂ්‍ය ගැන පමණක් සිතනවා මිස ඉන් ඇතිවන කරදර හා හිරහැර ගැන තොසිතත්. මම සාමෙශේර කාලයේ වස්තුවෙන් හා ධනයෙන් ලැබෙන ප්‍රීතිය ගැන ගිහියන්ට කරුණු කියා දුනිමි. සේවකයන් සියයක් සිටීම, සේවකාවන් සියක්, දෙනුන් සියක්, හරකුන් සියක් සිටීම ආදි වගයෙන් හැම දෙයකින්ම සියය බැඟින් තිබීම විශාල ප්‍රීතියක් බව මිනිසුන්ට කිවෙමි. එයට ඔවුහු ලොකු කැමැත්තක් දැක්වුහ. එහෙන් මෙලෙස සේවකයන් දෙසිය පසෙක තිබිය දී, මී හරකුන් සියත්, දෙනුන් සියත් බැඟින් පාලනය කිරීම කෙතරම් අසිරු කරුණක් ද? මෙය සෙල්ලම් වැඩක් ද? මිනිසුන් මේ පැත්ත ගැන බලන්නේ තැත. ඔවුහු ඒ වෙනුවට මී හරකුන්, දෙනුන් ඒවායෙන් සිය ගණනකගේ අයිතිකරුවන් විමට ආගා කරති. මී හරකුන්, පණහක් ව්‍යවත් කෙතරම් විශාල සංඛ්‍යාවක් ද? ඔවුන් බැඳ තබන එක, කඩ වික අඩරා ගැන්ම පවා කෙබඳ නිසරදයක් ද? එහෙන් මිනිසුන් ඒ ගැන සැලකිලිමත් වන්නේ තැත. ඔවුන්ට අවශ්‍ය හැකි තරම් රස් කරගැනීමය.

77. කුහුණි ගුල

අප හාවනා කරන විට එයින් අපේ මනස තැන්පත් වී සාමකාමී තත්ත්වයට පැමිණීම අවශ්‍ය ව්‍යවත් එය එස් සිදු තො වේ. සිතීම අපට අවශ්‍ය තුනත් අප සිතීමෙහි තිමෙන් වේ. එය හරයට පුද්ගලයෙකු කුහුණි ගුලක් මත වාච්‍යී සිටින්නාක් වැනිය. කුහුණි ඔහුට තිරනුරුව ද්‍රෝට කරත්. මනස ලෝකය හා බැඳී පවත්නා විට ඔහු ඇස් වසාගෙන තිසිල ව ඉදගෙන සිටියත් පෙනෙන්නේ බාහිර ලෝකයයි. ඔහු තවමත් දමීය අවබෝධ කරගෙන තැනි තිසා සතුව්, දුක, කනගාවුව, කනසසල්ල හා පටලුවිල්ල වැනි මානසික ගැවීම් සියල්ල ම පහළ වේ. මනස මෙස්

ක්‍රියා කරන විට හාවනාතුයෝගීයාට ලෝක ධම්තාව ඉවසීමෙන් දරා ගැනීමටත් විමසා බැඳීමටත් නො හැකිය. එය හරියට කුණි ගුලක් මත ඔහු වාචීවී සිටිනවා වැනිය. කුණින් ඔහුට ද්‍රේව කරන්නේ ඔහු ඔවුන්ගේ තිවිහන මතම වාචීවී සිටින තිසාය. එවිට ඔහු කළ යුත්තේ කුමක් ද? ඔහු කළ යුත්තේ ඔවුන්ගෙන් ගැලීමට මගක් සෙවීමය.

78. ඇපල් උගෙන

මිනිසුන් ඉපදුණේ කුමක් තිසා දැයි ඔබ ඔවුන්ගෙන් ඇපුවහොත් නො අනුමාතව ම එයට පිළිතුරු දීම ඔවුන්ට ලොකු අපහසුවක් වනු ඇත. එයට හේතුව ඉන්දියයන් පිනවන ලෝකයකන් හවයට ඇති ආකාව තුළත් ඔවුන් ගැලී සිටින තිසාය. උදාහරණයක් වශයෙන් අපි විශේෂයෙන් ඇපුම් කරන ඇපල් වත්තක් අපට තිබූණේ යයි සිතමු. ප්‍රජාවන් යුතුව ඒ ගැන සිතා නො බැලුව හොත් එයද අපේ හවය දික් කර ගැනීමට හේතුවක් වනු ඇත. ඒ මතද? අපේ ඇපල් වත්තේ ඇපල් ගස් 100 ක් තිබෙන බවත් එවා සියල්ල අපේ ලෙස අප තිගමනය කරගෙන සිටින්නේ යැයි ද සිතන්න. එවිට අප ඒ සූම ඇපල් ගෙවියක් තුළ පැණුවකු වී ඉඩිද ඒ හැම ගෙවියකම් සිදුරු කරනු ඇත. ගාරීරක වශයෙන් අපේ තිවෙස තුළ අප සිටියන් අපේ සිත් ඒ එක එක ගස වෙත යොමු කරවනු ලැබේ.

එය හවය දික්කිරීමේ හේතුවක් වත්තේ ඒ ඇපල් ගස් හා ඒ ඇපල් වත්ත අපේ යයි අපේ සිතින් උපාදානය කරගෙන සිටින තිසාය. යම් කිසිවකු පොරවක් රැගෙන වත් ඇපල් ගස්වලින් එකක් හෝ කපා බිම හෙළුව හොත් අප ඒ මත්තේ මියයාමට ද පිළිවන. අප කේපයට පත් වී හරි වැරදී තිරණය කිරීමට යාමට ද සිදුවිය හැක. එහි ගොස් දබරයකට පැවැලි මිනිමරා ගැනීමට ද පිළිවන. මේ කළකේලාහලය තමා ඉපදීම. යමක් අපේ යයි සිතා එහි එල්බගත් මොහොතේ ම එය හවයෙහි ඉපදීමට හේතුවනු ඇත. එය හවය දික්කිරීමකි. අප සතුව ඇපල් ගස්

1000ක් තිබුණක් එයින් එකක් හෝ කපා හෙලීම ඒවායේ අසිතිකරු කපා දැමුවා හා සමානව සැලකේ. යමක් කෙරෙහි උපාදානය කෙරේ තම් ඉපදීමත් හට පැවැත්මත් එයින්ම හට ගැනේ.

79. ඇපල්

දානයෙන් ඔබේ ආත්මාර්ථකාමිත්වය මග හරවාගත හැකිය. මිනිසුන් ආත්මාර්ථකාමි වූ විට තමා ගැනවත් මුවුනු සතුටට පත් නොවෙන්. ආත්මාර්ථකාමිත්වය නිසා තමාට සිදුවන හානි ගැනවත් නොතකා මිනිස්සු අතිශයින් ආත්මාර්ථකාමි වෙති.

මිනැම වෙළාවක මෙම අත්දැකීම ඔබට ලැබිය හැකිය. ඔබට කුස ගිනි දැනෙන විට ඒ ගැන සලකා බලන්න. ඔබට ඇපල් ගෙවි කීපයක් ලැබී කන්ට සුදානම් වන විට තම යාලවෙක් වැනි යමෙක් එහි පැමිණීමෙන් ඒවා මහු සමග බෙදා ගැනීමට සිදු වුවහොත් ඔබේ සිත ක්‍රියා කරන්නේ කෙසේ ද? යාලවාට ඇපල් දීමේ අදහස මතුවුවත් ඔබ දෙන්නට කුමති වන්නේ කුඩා ඇපල් ගෙවියකි. ලොකු එකක් දීමට සිත් නො දේ. ඔබ ඔබේ යහාලවාට ගන්න ඇපල් ගෙවියක්” කියා කිවත් “ගන්න මේක” යයි ඔබ කුඩා ඇපල් ගෙවියක් දෙනු ඇත. මිනිසුන්ට නොදැනුනාට එය ආත්මාර්ථකාමිත්වයයි. මේ ගැන ඔබ සිතා තිබේ ද?

දීමනාවේ දී සිතුහිවලට විරුද්ධව එය කිරීමට සිදු වේ. කුඩා ඇපල් ගෙවියක් දීමට ඔබට වුමනාව ඇතත් ඔබ පෙළුණිය යුත්තේ ලොකු ඇපල් ගෙවිය දී මටය. එය ඔබේ යහාලවාට දුන් පසු ඔබට සතුටක් සිතේ. මෙසේ සිත හා සටන් කොට දීමට විනය ද අවශ්‍ය වේ. දීමටත් අන්හැරීමටත් පුරුදු විය යුතුය. ආත්මාර්ථකාමිත්වය පෝෂණය නොකළ යුතුය. මෙයට කියන්නේ සිතුහිවලට පටහැනිව සතා මාගීයේ ගමන් කිරීම කියායි.

80. උණ ගොඩ

මෙය යමකට කෙතරම් ආගා කළත් එය අස්ථිර බව සිතන්න. උණ ගොඩ කෙතරම් රස වුවත් එය ස්ථිර නැති බව ඔබට ම කියාගන්න. මෙය උරගා බලන්නට ඔබ දිනපතා උණ ගොඩ අනුහට කොට බලන්න. අන්තිමේදී කියයි. “මේවා රස තැනෝ” කියා. එවිට රස විදීම සඳහා තෝරා ගන්නේ වෙතත් කුමකි. වඩා ප්‍රිය කරන්නේ එයයි. පසුකළක දී එයත් එතරම් රස නැති බව ඔබ වටහා ගනියි. මෙසේ සියල්ල අස්ථිරය.

81. ලොකු කෝටුව හා කුඩා කෝටුව

වැරදි දැකීම නිසා මිනිස්සු ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට නො හැකිව සිටිත්. එයත් හරියට බර අඩුවීමට සිතා කුඩා කෝටුව විසිකර ලොකු කෝටුව ගන්නවා වැනිය.

82. අන්ධයා

දහම් රසය වටහා ගැනීමට නම් ඔබ බුදු දහම පුරුදු ප්‍රහුණු කළ යුතුය. බුදුරුදුන් දහම් ප්‍රහුණුවේ ප්‍රතිඵල ගැන පූවා දක්වා නැත්තේ එය වචනයෙන් කළ නොහැකි නිසයි. එය හරියට ජාත්‍යන්ධයෙකුට විවිධ වර්ණ ගැන විස්තර කිරීම වැනිය. ඔබ උත්සාහ කළත් එයින් ඔබ අදහස් සපුරා ඉටු නොවේ.

83. ගරීරය හා එහි අභි ගෝභා ලක්ෂණ

ගරීරයත් එහි ඇති ගෝභා ලක්ෂණ ගැනත් අපි මුලාවට පත්වෙමු. තමුත් අපේ ගරීරය සැබැවින් ම පිළිකුල් සහගතය. සතියක් නො තැවෙන් තත්ත්වය කුමක් ද? අප එකිනෙකා ලගවත් සිටිය නොහැකි තේද? අපේ දුගඳ අපට ඉවසීමට නො හැකිය. වෙහෙස මහන්සි වී වැඩි කරන විට ගෙන දහඳියේ දුගඳ කෙසේ ද? අප ගෙදර ගිය වහාම පළමුවෙන්

කරන්නේ සබන් ගා අතුල්ලා තැම හෝ ඇෂ ජේදීම ය. එවිට සබන් සුවදින් දහඳිය ගැඳ යටපත් කෙරේ. සුවද සබන් ඇෂෝ ගා සිරුර සුවදවත් කළ හැකිය. නමුත් දුගඳ යටපත් කිරීම තාවකාලිකය. තැවතත් සබන් සුවද තැනි වූ විට ඉතිරි වන්නේ සිරුරේ ඇති දුගඳ ය.

අප බොහෝ විට සිරුර ගක්තිමත් ප්‍රිය මතාප රුමත් දෙයක් ලෙසයි සලකන්නේ. රෝගී වන බව හෝ මහලු වන බව හා මැරෙන බව අපට නොසින්. රුප ස්වභාවයෙන් මත් වී මුලාවී සිටින තිසා අප එහි තුළ ඇති සත්‍ය තිවහන වටහා ගැනීමට තරම් අපොහොසත්ය. සැබැඳු තිවහන ඇති තැන මනසයි.

84. බත පිසීම

ඛ්‍රිදිරජුණන් වහන්සේගේ ධීමිය අපේ ගැටුලු විසඳා ගැනීමට උපකාරී ව්‍යවත් පළමුවන් හාවනාවේ යෙදී ප්‍රඥාව වර්ධනය කරගත යුතුය. එය ආහාරය පිළිස බත් පිසීම වැනිය. බත් පිසීමට අවශ්‍ය වූ විට පළමුවන් වතුර උණුවන්නට තබා ඊට සහල් දමා සුදුසු තරමට පියෙන තුරු බලා සිටිය යුතුය. වළදකට හාල් හා වතුර දමාගත් සැකීන් බත් පිසගැනීමට අපට නො හැකිවෙයි.

85. ගබාලු පෝරණුව

ඉන්දියයන් අනුසාරයෙන් මනස තුළ හැඟීමක් පහළ වූ විට එය නිකම් ම නොසිලකා නොසිටින්න. එය ගබාලු පිළිස්සීම වැනිය. ඔබ කවදා හරි ගබාලු පෝරණුවක් දැක තිබේ ද? ගබාලු පිළිස්සීමේ දී අඩි දෙක තුනක් පෝරණුවට ඉදිරියෙන් ගිනි දල්වා එමහින් දර හා දුම ඒ තුළට ම යුමට සලස්වනු ලැබේ. එවිට සම්පූර්ණ උෂ්ණත්වය පෝරණුව තුළට ගොස් ඉක්මණීන් ගබාලු පිළිස්සේ.

ධීමිය පුහුණු වන අයද ගබාලු පෝරණුව මෙන් විය යුතුය. ඔවුන්ගේ හැඟීම සියල්ල අභ්‍යන්තරය තුළට ගොස්

එම්වා තුළින් නිවැරදි දැකීම ඇතිවයි. රුප දැකීම, ශබ්ද ඇසීම, ගද සුවද දැනීම, රස දැනීම ආදී සියලු විදීම් මතස විසින් අභ්‍යන්තරයට ම ඇද ගනු ලැබේ. මේ තුළින් ඇතිවන හැණිම්වල අතදැකීම් ප්‍රජාව පහළ කරයි.

86. පාලම

ගහක ගලා බසින ජල දහරාව උස්පහත් වෙමින් වලනය වෙමින් වෙනස් වූවන් ගහ මතින් දමා ඇති පාලම එවැනි වෙනස්වීම්වලින් තොරව ශක්තිමත්ව ස්ථීරව රදී සිටින්නාක් මෙන් නුණී මතස ද ස්ථීරසාර වූවක් විය යුතුය.

87. බුදු පිළිමය

අවබෝධය ලබා සිටීම යනුවෙන් අදහස් කරනුයේ බුදුපිළිමයක් මෙන් අප්‍රාණීකව හිදීම නොවේ. අවබෝධය ලැබූ තැනැත්තා වූව ද කළේපනාවහි යෙදේ. එසේ වූවන් කළේපනාවේ ත්‍රියා පද්ධතිය අතිතා, දුක්ඛ හා අනාත්ම බව හෙතෙමේ දැන සිටියි.

මෙම දේවල් පැහැදිලි ව දැක බලාගත හැක්කේ ධීමිය තුළිනි. දුක විශ්‍රාන්ති කර බලා දුක ඇතිවිමේ හේතු නැති කළ යුතුය. එසේ නුවුවහාන් කවදාවන් ප්‍රජාව පහළ නොවේ. හැණීම්, හැණීම් ම බවත් සිතිවිලිද එලෙස සිතිවිලි ම බවත් සිතා ලෙස තේරුම් ගත යුතුය. අපේ ගැටලු තිරාකරණයට මාගිය මෙයයි.

88. නිවසක් ගොඩනැගීම හා රෙද්දකට වර්ණ යේදීම

ශිලයෙහි නො පිහිටා කුසල් කිරීම, පළමුව බිම සකස් නො කොට අලංකාර ගෙයක් ගොඩ තැනීම වැනිය. ගෙය කෙතරම් අලංකාර වූවන් වැඩි කල් යන්නට මතතෙන් එය කැඩී බිඳී ගොස් විනාශ වනු ඇත.

එයෙක් නැත්තම් එය හරියට පළමුවෙන් රේද්දක් තො සෝදා වර්ණ යෙදීම වැනිය. බොහෝ මිනිස්සු මේ ගැන තොතකා රේද්ද එක් වරටම වර්ණ හාර්තයට දමත්. කුණු තැවැරි තිබිය දී වර්ණ යෙදීමෙන් එම රේද්ද තවත් දුර්වර්ණ වේ. මේ ගැන සිතන්න. කුණු තැවරුණ පරණ රේද්දක් එය දැමීමෙන් වර්ණවත් වේ ද?

එහෙත් මිනිස්සුන් කරන්නේ එවැනි දේය. තමාගේ තරක පුරුදු එයේම තබාගෙන කුසල් කිරීමට ඔවුනු තැත් කරති. වැරදි නිවැරදි කර ගැනීමට ප්‍රයත්න තො දරන්. මනස කෙලෙස්වලින් තොරව පිරිසිදු වූ විට පමණක් මානසික සාමය ලැබිය හැක්කේය යන්න තවම ඔවුන් තේරුම් ගෙන තැත.

මධ්‍ය ම කයින් වචනයෙන් හා සිතින් සිදුවන අකුසල් ගැන ඔබ තුළට ම හැරී සිතා බලන්න. සිත කය හා වචනය යන තිදෝරින් හැර පුහුණු ව කළ හැක්කේ වෙත තොතැන ද?.

89. වාහන

සියලුම ආගම් එකම දිසාවක් බලා දිවෙන තොයෙක් වර්ගයේ වාහන වැනිය. මෙය එලෙසින් තේරුම් ගත තොහැකි අයගේ හඳුවත් තුළ ආලෝකයක් තැත.

90. බලවා

අකුසල් සිත් පහළ වන විට ඒ සඳහා යමක් කළ යුතුව තිබේ. කෙලෙස් බලලෙකු වැනිය. බලලෙකුට මිනින් තරම් කැම දුන්නොත් උං තිරතුරුවම කැම සොයාගෙන එයි. ඔබ සූරා ඔබට තුවාල සිදු කළ ද්‍රව්‍යක උංට තවත් කැම තො දීමට ඔබ තීරණය කරන්නෙහිය. අන්තිමේ දී උංගේ ඒම නවතී. එහෙත් තැවතන් වරක් සූව්! ගාමින් ආවත් ඔබ කැම තොදී තදින් සිටියොත් උගේ ඒම නවතියි. ඔබේ සින් පහළ වන කෙලෙස් ද එලෙසිය. එම කෙලෙස් වැඩීමට ඉඩ තො හැරියොත් ඒවා තැවත තැවතන් සිත තුළ

පහළ වී කරන බාධා කිරීම් වැළකී ඔබට මානසික සාමය ලබාගත හැකිය.

91. කුඩාවේ සිටින කුකුල් පැටියා

තැන්පත් වූ සිත එමගින් පාලනය වී සංවර වීම කුඩාවක් තුළ රදවා සිටින කුකුල් පැටිවකු වැන්න. කුඩාව තුළ සිටින කුකුල් පැටියාට ඉන් පිටත ඇවිදීමට අවකාශ නැතත් උග් ඒ තුළ තිරුප්දිතව එහේ මෙහේ ඇවිදිය හැකිය. කුකුල් පැටියා එහේ මෙහේ කෙතරම් ඇවිද්දත් එය කුඩාව තුළම කෙරෙන නිසා ඉන් භාතියක් නො පැමිණේ.

භාවනා කිරීමේ දී හැඟීම් භා සිතුවිලි පහළවීම සමහරුන්ට අවශ්‍ය තුවුවත් ඒවා පහළ වේ. මනස තැන්පත් වූ විට ඇතිවන අවධානය මගින් මනසේ සසලවීම් වැළකේ. මනස තැන්පත් වීමෙන් පසු ඇතිවන හැඟීම් භා සිතුවිලි මනස තුළ ඒ මේ අත හැසුරුණෙන් කුඩාව තුළ හැසිරෙන කුකුල් පැටියාගෙන් භාතියක් නොවන්නාක් මෙන් මනසට ද බාධාවක් හෝ භාතියක් හෝ සිදු නොවේ.

92. ලමයා

මබ සිතිවිලි පාලනයක් නො කර ඒවාට ඕනෑ අන්දමට හැසිරීමට ඉඩ හැරීම යහපත් දෙයක් නොවේ. එය තමාගේ සිතැහි සේ ව්‍යාකිරීමට ලමයෙකුට ඉඩහැරීම වැනිය. එබදු ලමයෙක් හොඳ අයකු වෙයි ද? ලමයා ඉල්ලන හැම දේ දෙමාලියන් විසින් දීම හරි ද? පළමුව ඔවුන් එසේ කළත් ලදරුවා කථා කිරීමට සමත් වන විට එම පුරුද්ද අත් නො හෙළාත් ඔහු පසුව නොහිකමුණු අසරණයකුගේ තත්ත්වයට පත්විය හැකි නිසා එය ක්‍රමයෙන් පාලනය කිරීම සඳහා ඔහුට පහරක් දෙකක් ගසන්නට වුව සිදු විය හැකිය. අපේ මනස ද මෙලෙසින් පුහුණු කළ යුතුය. සිතැහි පරිදි ව්‍යාකිරීමට ඊට ඉඩ නො හරින්න.

93. අරුදු ගස

අරමුණු ගැන විමසීල්ලෙන් බලා මතස දේසි පුපරික්ෂාකාරී ව බැලීම සඳහම් පුහුණුවේ මූලික හරයයි. ඔබට ප්‍රජාව තිබිය යුතුය. වෙනස්කම් නො පෙන්වන්න. අනෙක් අය ඔබට වචා වෙනස් වූ විට ඒ ගැන හිත කළබල කරගන්ව එපා. ඔබ කුලුවේ ඇති ඇද ගසක් දුටු විට එය අනෙක්වා මෙන් කෙලින් නැත කියා ඔබේ සිත කනස්සිල්ලට පත් කරගන්නවා ද? එය මෝඩ හියාවක් වේ. අනෙක් අය ගැන තීරණවලට නො බසින්න. විවිධත්වය සැම තැනම ඇත. ඒ සියලු දෙනා වෙනස් කරන්නට යාමේ බරට කර නො ගහන්න. කුමක් හෝ වෙනස් කිරීමට අවශ්‍යම නම් ඔබේ අභානකම සුතවන්තකමට පෙරලාගන්න.

94. අපවිතු බන්දේසිය

බොහෝ දෙන සිතන්නේ අපේ මතස තෙසර්ගික වශයෙන්ම පිරිසිදු නිසාත් බොද්ධ සිතිවිලිවලින් එය පෝෂණය වී ඇති නිසාත් අමුතුවෙන් පුහුණු විමට දෙයක් නැත කියාය. එය හරියට පිරිසිදු බන්දේසියක් ගෙන ඊට අපවිතු දෙයක් දැමීම වැනිය. පළමුව මේ බන්දේසිය පිරිසිදුව තිබුණු නිසා දැන් එය පිරිසිදු නොකළ යුතුයි කියාද ඔබ සිතන්නො?

95. උඩුමහල්තල හා බීමුමහල්තල

එක් එක් දෙය හැඳින්වීම සඳහා විවිධාකාර නම් සෞයා ග්‍රු ලැබුවන් ස්වභාව ධර්මය පවතින්නේ එය පවතින හැටියටමය. නිදසුන් වශයෙන් අප දැන් වාචිවී සිටින මේ පාත මාලයේ ගල් පොලොව මෙම ගොඩැඟිල්ලේ පදනමයි. මෙය වලනය වන්නේවන් කොතුනකට හෝ යන්නේවන් නැත. උඩුමහල්තලය බීමුමහල් තලයෙන් මතු වූවෙකි. උඩුමහල් තලය ද අපේ සින් පහළ වත රුප හැඳීම් මතක හා සිතිවිලි වැනිය. අප සිතා සිටින අන්දමට ඒවා ඇත්ත

වගයෙන් පවතින්නේ තැත. ඒවා ගතානුගතික පිළිගැනීම් පමණය. උදාවතවාත් සමගම ඒවා තැවතත් තැතිවේ. ඇත්ත වගයෙන්ම වූ පැවතීමක් ඒවාට තැත.

96. දිය බිඳ

සිලය ආරක්ෂා කර ගන්න. පළමුව වැරදි සිදුවිය හැකිය. ඔබ අතින් වැරද්දක් සිදු වී ඇතැයි දැන ගත් වහාම එය නිවැරදි කරගෙන සිලයෙහි පිහිටන්න. තැවතත් නොදැනීම වැරදි සිදු විය හැකිය. තැවතත් වැරද්ද දුටුවිට නිවැරදි කරගන්න.

ඔබ මෙලෙස පුහුණු වූවොත් ඔබේ මාතසික ඒකාග්‍රතාවය වැඩි, කේතලයෙන් වැස්සෙන දිය බිඳ මෙන් ස්ථාවර ස්වරුපයක් ගතී. කේතලය ටිකක් ඇල කලොත් දිය බිඳ සෙමෙන් වැවේ. කේතලය තව ටිකක් ඇල කලොත් දිය බිඳ නැති වී ජලධාරාවක් සැදෙයි. බිඳ වැවෙන හඩ ද දැන් තැත. ඒ සියල්ල ගියේ කොහාට ද? ගිය තැනක් තැත. ජල යාරාවකට හැරුණා පමණකි. දියුණුවන එළඹි සිහිය පවතින්නේ ද මේ ආකාරයටය.

97. තාරාවා

අපට බොහෝ කල් ජීවත්වීමට අවශ්‍ය වුවත් අපේ සිරුරට එය කළ නො හැකිය. සිරුර දිරා නොගොස් දිගුකල් ජීවත් වීමට ප්‍රාර්ථනා කිරීම හරියට තාරාවකු කුකුලකු කිරීමට යත්ත දැරීම බඳුය. තාරාවා තාරාවකු වීමත් කුකුලා කුකුලකු වීමත් වෙනස් කළ නො හැකිය. එලෙසින් සිරුර ද දිරා පත් වී මරණයට පත් වීම වැළැක්විය නො හැක්කක් තිසා ගැරීරෙයේ අතිත්‍ය ස්වහාවය තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය.

98. ගැඩිවිලා

සමහරු ම වෙත පැමිණ මෙයේ විමසනී. “යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගන්නට යාමේ දී සියලු ක්‍රියාකාරකම් අත්හැරීමෙන් අලස බවට පත් නොවන්නේ ද?.” එය එයේ නොවන බව මුළුන්ට පැහැදිලි කර දෙමි. ඒ වෙනුවට පුද්ගලයෙක් උද්‍යෝගයෙන් හා සිහිනුවනීන් යුතු ව උපාදානයෙන් තොරව යහපත් දේම කරයි. මුළුන්ගේ තවත් වෝදනාවක් නම් “සියල්ලන්ම ධමියේ හැසිරීමට පටන් ගත්තොත් මෙලොව කිසිවක් ඉටු නොවනු ඇත. එහි ප්‍රගතියක් ද ඇති නොවේ” යන්නයි. “සියල්ලන්ම මාර්ග එල ලැබුවහොත් බාල පරම්පරාවක් තැනිව ගොස් මිනිස් වර්ගයා එසින්ම අභාවයට යාවි.” එය භරියට කුණු කසිල සහිත පස් තැනිව ගියෙන් ගැඩිවිලාට බඩින්නේ ඉන්ට වේචි යන තර්කය වැනිය. එය එයේ නොවේ ද?

99. අසුව් ගඳු

මබ මේ ලෝකයේ කොතැනකට ගියත් ඒ හැම තැනම ඇත්තේ දුකය. ඔබේ මතස ලොකික දේ හා බැඳී පවත්තාතාක් කල් ඉන් ගැලවීමක් තැත. එය භරියට විශාල අසුව් ගොවික ගඳ ඉවසිය නො හැකිව කුඩා අසුව් ගොවික් ස්ථීපයට යනු වැනිය. මබ කොහේ ගියත්, අසුව් වැඩි වුවත් අඩු වුවත් ගදේ කිසිම වෙනසක් තැත.

100. වටිනා භාණ්ඩය

අපි ඉතා වටිනා භාණ්ඩයක් මිලදී ගත්තා යයි සිතමු. එය අප සතුවනවාත් සමගම අපේ මතස ද වෙනස් වේ. මෙය තැබිය හැක්කේ කොහේ ද? සොරුන්ගෙන් එය ආරක්ෂා කරගන්නේ කෙසේ ද? මේ මහින් අපි අසහනයට පත් වන්නෙමු. එහි ආරක්ෂාව ගැන තිතර සිතීමෙන් අප දුකට පත්වේ. මෙය ඇති වුයේ කෙසේ ද? ඊට හේතුව වටිනා

හාණ්ඩයක් අප සන්තකයේ තබා ගැනීමයි. දුකට සේතුව එයයි. මෙය ලැබීමට පෙර මේ දුක අපට තිබුණේ නැත. මතස හා බැඳීමට එවැනි හාණ්ඩයක් පෙර නොතිබූණු නිසා දුක ද නොතිබේ.

මා යන හැඟීම ඇති වූ විටත් එය එසේ වෙයි. මා යනුවෙන් භහින විට තමා අවට ඇති සියල්ලක් මගේ වෙයි. ගැටුලු ඇතිවන්නේ ඉන්පසුවය. “මා” හෝ “මගේ” යන්තක් තැනිවූ විට ගැටුව ද නැතිවෙයි.

101. බාහිර වණය

මිනිසුන් ඔවුන්ගේ ආගාවන් අඩුකර ගන්නා විට ඒ තුළින් නොයෙක් ගැටුලු මතුවීම ගැන ඔවුනු පුදුම වෙත්. ඔවුන්ට සිතා ගන්නටටත් බැහැ, ඇයි මෙතරම් දුක් විදිමට සිදුවන්නේ කියා. ඔවුන්ගේ ආගාවන් අඩු කිරීමට පෙර එම ආගාවන් තෙප්තිමත් කළ නිසා ඔවුන්ට ඒවා සමග ගැටීමක් නොතිබේ. එය හරියට සිරුර අභ්‍යන්තරයේ පැසිවන තුවාලයක් ඇති මිනිසකු ඔහුගේ සම මතුපිට තුවාලයට බෙහෙත් කරන්නාක් මෙනි.

102. ගයින් වැටීම

පරිවච සමුප්පාදය අනුව, අවිද්‍යාව නිසා සංස්කාරයෝත්, සංස්කාර නිසා විශ්ද්‍යාණයන්, විශ්ද්‍යාණය නිසා නාම රුපන්, නාම රුප නිසා ඡ්‍යා ආයතනන්, ආයතන සය නිසා ස්පර්ශයන්, ස්පර්ශය නිසා වේදනාවන්, වේදනාව නිසා තණ්ඩාවන්, තණ්ඩාව නිසා උපාදානයන්, උපාදානය නිසා උත්පත්තිය හෙවත් හවයන්, උත්පත්තිය නිසා වයසට පැමිණීම, රෝගී වීම, දුක් දොමිනස් හා අවසානයේ මරණයට පත්වීමන් සිදුවේ. ප්‍රියයන්ගෙන් වෙන් වීමන් අප්‍රියයන් හා එකට සිටීමන් යන මේ සියල්ලම දුක් ගොඩකි. පරිවච සමුප්පාදය අනුව විගයෙන් ගලා යන සිතිවිලි දාමය දැක ගත නො හැකිය.

එය ගසකින් වැටීම වැනිය. සිදුවුණේ කුමක් ද කියා දැන ගැනීමටත් පෙර මහ හඩක් තහා වැටී හමාරය. අප අනුපතරේ භාපෙමින් විත් බිම පතිත වුවත් අපට ඒ කිසිවක් මතක නැත. එතරම් වෙගයකින්, බිම වැවෙන්නේ.

පට්ටිව සමුප්පාදයද එසේය. දුක පැමිණීම හා සමග මුළු පට්ටිව සමුප්පාද කියාවලියම බැඳී පවතී. ඒ නිසා බුදුරුෂන් තම ග්‍රාවකයන්ට දේශනා කළේ තම තමන් බිම පතිත වීමට පෙර අල්වා ගැනීම සඳහා තමන්ගේ මතස මැනවින් විමසා බැලීමට වගබලා ගැනීමටය.

103. ගිලිනී වැවෙන කොළ

අපේ ජීවිත පුස්ම වැනිය. මේරිමට පත්වී ගසෙන් බිමට වැවෙන කොළවලට සමානය. කොළ මේරිමට පත්වන හැටින් බිමට වැවෙන හැටින් ඉගෙන ගතහොත් අපට දිනපතා පාරවල් අනුගැමට හැකිවී, අපේ ජීවිතවලට මේ සඳා වෙනස්වන මේහිමිට මත දී විශාල සතුවක් ලැබිය හැකිය.

104. ගොවියා සහ මව

මධ්‍ය පූහුණුවේ අඩුපාඩුවක් තිබේ නම් මධ්‍ය සැලකිල්ල යොමුවිය යුත්තේ ඒ ගැනය. මෙම කරුණ සඳහා මධ්‍ය සම්පූර්ණ අවධානය යොමු කරන්න. වාචි වී සිටියදීන් හාන්සි වී සිටියදීන් ගමන් කරදීන් ඒ ගැන විමසිල්ලෙන් ම සිටින්න. එය හරයට වැඩ ඉවර නැති කුමුර දෙස බලා සිටින ගොවියා වශේය. සැම කලම වී ගොවිතැන කරන ගොවියා එක කන්නයක එය කරගත නො හැකි වුවහොත් ඒ ගැනම සිතමින් සිටින්නාක් මෙනි. මහුගේ වැඩ කටයුතු තවම අවසන් නැති නිසා කෙසේවත් මහුගේ සිත් සතුවක් ඇති නොවේ. යාල මිත්‍රාදීන් සමග සිටින විට වුවත් මහුට මානසික සුවයක් නො ලැබේ. මහුගේ වැඩ අවසන් කර නොමැති කුමුරමය, මහුගේ මතකයට නැගෙන්නේ.

ಶಿಂಬೇನ್ ನ್ಯಾನ್‌ನಾಮಿ ಶಯ ಕರ್ಮ ಅಥ ದ್ಯರ್ವಿಂ ತನಿಯಂ ಟಪ್ಪಿ ಮಹಲ್‌ತಲಯೇ ದ್ಯಂ ಸಂಸ್ಥನ್‌ರ ಕ್ಷಮಿ ದ್ಯಂತ ವಿಂದ ಲಿಂದ ಲಿಂದ ಮಿಂದ ವಿಶಿಂದ. ಆಗೇ ಮನಸ ಸಮಿಪ್ಪರ್‌ಣಯೆನ್‌ರ ಬೈದೀ ಪವತಿನ್‌ನೇ ತನಿಯಂ ದ್ಯಂ ಆ ಅಥ ದ್ಯರ್ವಿಂ ಸಮಗಯ. ಆ ಕ್ಷಮಿ ವಿಶಿಂದ ಯೆಡೀ ಸಿವೆಯನ್ ಆಗೇ ಸಿತ ತುಲ ಸಿರಿನ್‌ನೇ ಆಗೇ ದ್ಯರ್ವಿಂಯ.

ಹಾವನಾ ಪ್ರಭಾಷ್ಯಾವೆ ದೀ ಅಪ ದ ಶಿಂಬೇ ವಿಯ ಪ್ರಾಣಯ. ಅಪ ಶಯ ಕಿಸಿಂಬೇನ್ ಅಂತಕ ನೋಕಲ ಪ್ರಾಣಯ. ಅಪ ಕ್ಷಮಿ ಕಾಯಸೀಯಕ ಯೆಡ್ಯನಿನ್ ಅರೆ ಮನಸ ಹಾವನಾವ ಹಾ ಬೈದೀ ಪ್ರಾವತಿಯ ಪ್ರಾಣಯ. ದ್ಯಿಂ ರಾತ್ರಿ ಡೆಕ್ಕೆಂ ಶಿಂ ಅರಮ್ಮಣ ಶಿಂಬೇ ಪ್ರಾವತಿಯ ಪ್ರಾಣಯ. ಹಾವನಾವೆ ದ್ಯಾಪ್ರಾಣ್ಯಾವಕ್ ಲೈಂದ ನಾಮಿ ಶಯ ಮೆ ಆಕಾರಯೆನ್ ಮ ಪ್ರಭಾಷ್ಯ ಕಲ ಪ್ರಾಣಯ.

105. ಪಾಪನ್‌ದ್ಯಾವ

ದಿತಿಯರ ನಿಕಿಮಿ ಮ ಸವಿನ್ ದೀಗೆನ ಸಿವೆಮೆನ್ ಅವಬೋದಯ ನೋ ಲೈಭಿವನ್ ಶಯ ವ್ಯಾಖಿಂದಾಯಕಯ. ಇಂದ್ರನ್ ವಿಂಹನ್‌ಬೇಗೆ ಕಾಲಯೇ ದೀ ಉನ್‌ವಿಂಹನ್‌ಬೇಗೆ ದೇಗೆನಾವತ ಸವಿನ್ ದೀಗೆನ ಸಿರಿ ವಿತ ದಿತ್ಯಾವಿಬೋದಯ ಲಲಾ ರಹನ್ ಲವಿತ ಪವಿ ಪನ್ ವ್ಯಾಲೋ ವ್ಯಾಹ. ತಿವಿನ್ ಪಾಪನ್‌ದ್ಯಾವಕರ ಸಮಾನ ಕಲ ಹೃಹಿಯ. ಪಾಪನ್‌ದ್ಯಾವತ ಸ್ವಲ್ಪ. ಪೊಮಿಪ ಕರನ ವಿತ ಶಯ ಮಹನ್ ವೆಡಿ. ಶಹಿ ಆತಿ ವಿಂತಯ ಶಿತಿಯರ ಪ್ರಾನ ಗೈನೀಂದ ನೇರಪೆನ ನಾಮ್ರಿನ್ ಸಿದ್ದಿರಕ್ ನ್ಯಾತಿ ನಿಸಿ ಶಯ ಸಿದ್ದ ನೋವೆಡಿ. ಪಾಪನ್‌ದ್ಯಾವೆ ಶ್ರದ್ಧಿಕವ್ರಿವಕ್ ಆಷ್ಟುನ ಹೋನ್ ಸಿಯಲ್ಲಿ ವಿಂತಯ ಶಿತಿಯರ ಪ್ರಾನ ಗನೀಡಿ.

ದಿತಿಯರ ಸವಿನ್‌ದೀಗೆನ ಸಿರಿನ ವಿತ ಅವಬೋದಯ ಲೈಭಿವನ್‌ಗೆ ಮನಸ ದ ಮೇಯಾಕಾರ ವಿಯ. ದಿತಿಯ ಆಷ್ಟಿ ಪಾಲಿನ್ ಮ ಶಯ ನಿಸಿ ನ್ಯಾನಾ ಯೋಂತಿ ವಿಮೆನ್ ಪ್ರಾಣಾವ ಪಂಹಲ ವಿಯ. ಕಂಶಣಯವಿನ್ ವಿತಹಿಮ ಆತಿ ವಿ ಲೆ ತ್ವಿತಿನ್ ಸಿಬೈ ದಿತಿಯ ಅವಬೋದ ವಿಯ.

106. මිතුයෝ

මනසට වහල්වීම බුදුන්වහන්සේ අනුමත තොකළ සේක. උන්වහන්සේට අවශ්‍ය පුරෝ අප විසින් මනස පුහුණු කරනු ලැබේමයි. එය එක් අතකට ගමන් කරන විට අතික් අතට ගමන් කරවීමයි, අප කළ යුත්තේ. වෙනත් වචනවලින් කිවහොත් මනසට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ඉඩ තොදිය යුතුය. එය කෙනකු සමඟ අවුරුදු ගණනක් මිතුරු වී සිටි මූත් අවසානයේ අදහස් එකඟ තොවන නිසා තවදුරටත් එකිනෙකා තේරුම තො ගන්නා තත්ත්වයට පත් වීම බඳුය. ඇත්ත වශයෙන් අපි බොහෝදුරට වාද විවාද පවා ඇතිකර ගනිමු. අවසානයේ යහළකම කඩා දීමා දෙපසට වෙමු.

අන්ත එක හරි. ඔබේ මනසට වහල් තො වන්න. මනසට වහල් වූ තැනැත්තා එහි රුවී අරුවිකම් හා අතික් භැම දෙයක්ම ක්‍රියාවට තාවයි. මෙයින් පෙනෙන්නේ මහු තවමන් කිසිම මානසික පුහුණුවක් තො ලබා ඇති බවය.

107. අගේ ඇති පලතුර

ධමියේ භැයිරීමත් හාවනාව පුහුණුවත් ඉතා වැදගත්ය. අප දමිය පිළිපදින්නේ තැනිව ඒ ගැන දැනුමක් ඇතිව සිටීම එහි බාහිර කටුව පමණක් දැකීමකි. එය තවත් අතකින් අප පලතුරක් අතේ තබාගෙන එය තො කා තබාගෙන සිටීම වැනිය. අතේ පලතුර තබාගෙන සිටීමෙන් අපට කිසිම ප්‍රයෝගනයක් තො ලැබේ. එහි රසවිදීමට නම් එය අනුහව කළ යුතුමය.

108. පලතුර ගස

ගසක් වැඩි මල් පිපේ. ඒ මල්වලින් ගෙවී හටගත් පසු ඒ ගෙවී ඉදේ. ඉදුණු ගෙවී කුණු වී ඇට බිමට වැවෙයි. ඒ ඇට රෝපණය වී තැවතන් පලතුරු ගස් ඇතිවේ. මේ වකුය තැවත වතාවක් ආරම්භ වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ වැඩි ගෙවී ප්‍රමාණයක් ඇති වී එවා බිමට වැරි කුණු වී පොලොවේ

වැඳි තුවත වතාවක් ගස් බවට පත්වීමයි. ලෝකය පවත්නේ මේ ආකාරයටයි. ඉතා ඇත්ත නොගෙස් කළින් සිට පැවත එන දේවල් වටාම එය ප්‍රමණය වෙමින් පවතී.

අපේ ජීවිතයද මෙබදුය. අද අප කරන්නේද පුරාණයේ දී අප විසින් කර ඇති දේමය. අපි ඔහුවට වඩා සිතන්නෙමු. අපට උත්ත්ද වීම සඳහා බොහෝ දේ ඇතත් එයින් කිසිවක් සිතා සම්පූර්ණවය කරා අප ගෙන නො යයි.

109. කසල භාෂණය

සමහර විටෙක ඉගැන්වීම දුෂ්කර කාර්යයකි. මිනිසුන්ගේ ගැටලු හා ඉවිෂා හංගත්වය වැනි කසල එකතු කරන භාෂණයක් වැනිය, ගුරුවරයා. ඔබ වැඩි වැඩියෙන් උගන්වන විට කසල එකතු වීමේ ප්‍රචණ්ඩතාවය ද වැඩිවේ. එහෙත් ඒ ගැන කරදර නොවන්න. ඉගැන්වීම, ධමිය පුහුණු කිරීම සඳහා පුද්මාකාර වූ ක්‍රමයකි. ධමිය තම ජීවිතය සමග ප්‍රායෝගික ව උපයෝගී කර ගන්නා හට එයින් මාඟුහි උපකාරයක් ලැබේ. උගන්වන්නා තුළ ඉවසීම හා අවබෝධය වැඩිදියුණු වේ.

110. මං මුලාව

මේ මේ දෙය කිරීමෙන්, අර දෙය කට පාඩම් කිරීමෙන් හා අසුවල් දේ ඉගෙනීමෙන් දුක ලෙවිර කළ හැකිය කියාය, මිනිසුන් සිතන්නේ. එය හරියට මිනිසකු බොහෝ දේ වඩ වඩා රස් කිරීමෙන් ඔහුගේ දුක අඩුකර ගත හැකිය කියා සිතන්නා සේය. කර පිට වඩ වඩා බර පැවත්මෙන් බර අඩු කරගත හැකි යයි යන දුර්මතය වැනිය. තවද මිනිසුන් දෙදෙනෙකු එකම දිසාවට යැමව පිටත් වී එක් තැනැත්තකු උතුරට යද්දී අනෙක් තැනැත්තා දකුණු දිසාවට ගොජ් දෙදෙනාම ගිය දිසා නිවැරදි යයි මං මුලා වී සිතන්නාක් මෙති.

111. නගරයට පැමිණීම

මෙකල ඇති වී තිබෙන හාටනා කුම හා වෙනස් ගුරුවරුන් නිසා සමහර මිනිස්සු අවුලට පත් වී සිටින්. එය ද නගරයට පැමිණීම වැනිය. පුද්ගලයෙකුට බොහෝ දිසාවලින් නගරයකට ඇතුළු විය හැකිය. ඔබ එක පාරකින් හෝ වෙනත් මගකින් ගියත් වෙශයෙන් හෝ හෙමින් ගියත් වෙනසක් නොවේ. බොහෝ විට හාටනා වෙනස්කම් ඇත්තේ බාහිර වශයෙන් පමණි. එහි ඇති එකම වැදගත් දෙය නම් හැම යහපත් පුහුණුවක් ම අවසානයේ උපාදානය අත්හැර දැමීම සඳහා වියයුතු බවය. අවසානයේ දී සියලුම හාටනා කුමත් ගුරුතුමාත් අත්හැල යුතුය. නිවැරදි හාටනා පුහුණුවේ අවසාන ඉලක්කය විය යුත්තේ කිසිම දෙයක නොඇලී සියල්ල අත් හැරීමය.

112. මැනවීන් ආහාර දිර්වීම

මධ්‍ය කෙලෙස්වලින් අත් මේමට ඉක්මන් නොවන්න. මැනවීන් දිර්වීම සඳහා සේමින් හොඳින් ආහාර සැපීම වැදගත් වන්නා සේම පළමු ව දුකත්, දුකට හේතුවත් ඉවසීමෙන් පුපරික්ෂාකාර් ව බලා ත්‍රියා කිරීමෙන් කෙලෙස් සම්පූර්ණයෙන් ම තැපිය හැකිය.

113. ප්‍රධාන දුම්රිය මංසන්ධි ස්ථානය

හාටනා පුහුණුව සඳහා ඇත්ත වශයෙන් ආරම්භයේ දී අවශ්‍ය වන්නේ අවංක කම හා එකඟත්වයයි. ලෝහ, දෝෂ, මෝහ, තේරුම් ගැනීම සඳහා ඔබ ත්‍රිපිටකය කියවීම අවශ්‍ය නැත. ඒවා දැනටමත් මධ්‍ය මනසේ තැන්පත් වී ඇති නිසා ඒවා ගැන පොතපතින් හැඳුරීමක් නො වුවමනාය.

මෙම දැනීම ඔබ කුළින් ම පැන තැගීමට ඉඩ හරින්න. එවිට මධ්‍ය පුහුණුව නිවැරදි වනු ඇත. ඔබට දුම්රියක් දැකීමට වුවමනා නම් ප්‍රධාන දුම්රිය මංසන්ධි ස්ථානයකට යන්න. සියලු ම දුම්රිය දැක බලා ගැනීම සඳහා ඔබ උතුරු

මාර්ගයේ, දකුණු මාර්ගයේ, තැනෙහතිර මාර්ගයේ හෝ බවහිර මාර්ගයේ ගමන් කළ යුතු තැත. හැම දුම්රියක් ම හොඳහැරී දැක බලා ගැනීම සඳහා ඔබ යා යුත්තේ ප්‍රධාන දුම්රිය මංසන්ධි ස්ථානයකටය. සියලුම දුම්රියවල ගමනාන්තය එයයි.

සමහරු භාවනා පූහුණුවේමට අවශ්‍ය බව පැවසුවත් එය කරන සැරී ඔවුන් නො දන්නා බව පවසන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමට අපොහොසත් බව හෝ වයසට යාම නිසා සිහි කළේපනාව අඩු බව හෝ හේතු සාධක වශයෙන් දක්වමිනි. මා ඔවුනට කියන්නේ පුදෙක් මේ ප්‍රධාන දුම්රිය මංසන්ධියට වී බලා සිටින ලෙසය. ලෝහය පටන් ගන්නේත්, දැවැනු පටන් ගන්නේත්, මෝහය පටන් ගන්නේත් මෙතැනින්හිය. එහි වාචිවී සිටිය නොත් ඔබටත් සියල්ල දැකගත හැකිවේයි. ඔබේ පූහුණුව සිදුකළ යුත්තේත් මෙතැනින්මය. මක්නිසා ද ගොඩ ඒමට අපහසු ලෙස ඔබ හිරිවී සිටින්නේත් ධමිය පහළ වන්නේත් මේ ස්ථානයෙන් ම වන නිසාය.

114. සුපයේ වැටුණු කෙස්ගස

ඔබ සිරුර කෙරෙහි ආකර්ෂණය වන්නේත් ඔබ රේට ඇලී සිටින්නේත් ඇයි? රේට හේතුව ඔබේ සිරුර ඔබ දැකින්නේ මසැයින් මිස මතුසින් නොවීමය. සිරුරේ යථා තත්ත්වය අනුව එය පවතු හෝ පැහැපත් නොවේ. ඒ වෙනුවට එහි ඇත්තේ අනිත්‍ය භා දිරා යැමයි. ඔබේ සුජ් එකේ තිබුණ කෙස් ගසක් දෙස බලන්නාක් මෙන් ඔබේ සිරුර දෙස ද පිළිකුලෙන් බලන්න. සිරුර යනු පයිවි, ආපේ, තේජේ, වායෝ යන මේවා මිස යම් තැනැත්තෙකු නොවන බව පැහැදිලි ලෙස දැකින්න. එය අලංකාර කිරීමට යාමෙන් ඔබට අත්වන්නේ වැටුණුමකි.

115. කන්දක් මුවා කළ හැකි කෙස් ගස

අපේ අදහස් උදහස්, බැඳීම් හා ආගාවන් යන මේවා සම්පූර්ණ කන්දක් මුවා කිරීමට හැකි කෙස් ගසක් බලුය. මක්නිසා ද ඉතා පැහැදිලි සාමාන්‍ය දේවල් පවා දැකීම අපේන් වසන් කිරීමට ඒවාට හැකි බැවිනි. අපේ අදහස්, මමත්වය හා මිනෑ එපාකම් තුළ අප ගැලී සිරින නිසා දේවල්වල පවතින යථා ස්වභාවය අපි නො දකිමු. ඉතා සියුම් ආගාවක් කෙරෙහි නො අප ඇලී සිරිය නොත් සිතාය එසේම නිරතුරු පැහැදිලිව ම ප්‍රකට වන දේවල් පවා අපේ පෙනීමට හාජන නොවේ.

116. ගාලාව

අපි මේ සිරුරට අමුත්තොශ වෙමු. අපට එය අවබෝධ නොවුවත් මේ ගාලාවේ සිරින බුණුන්, මියන් හා කෘමි සතුන් මෙන් අප ද මේ සිරුරේ පදිච්චි වී සිරින කුලී නිවැසියන්ය. ඇත්ත වශයෙන් බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ සිරුර තුළ “මා” යන්නෙන් කෙනෙකු නොමැති බවය. නමුත් අප විශ්වාස කරන්නේ එහි එවැන්නෙකු ඇති බවය. මේ දැකීම මිල්‍යා දැකීමකි.

117. මධ ගුලිය

මෙම මධ ගුලියක් ගෙන මිරිකුවොත් එය ඔබේ ඇහිලි අතරින් මිරින් යයි. දුකෙන් තෙරපෙමින් සිරින මිනිසුන් ද එසේය. දුකෙන් ජීවාවට පත් වන විට එයින් ගැලවී ගැනීමට මවහු ද කුමයක් සොයති.

118. කුකුලා ද කිකිලී ද?

විවිධ දැනුම් මට්ටම්වල අයට උගුන්වීම දුෂ්කර කාර්යයකි. සමහර අය සතුව ඇත්තේ තමා විභින් ම එල්ල ගත් මතය. ඔබ ඔවුන්ට සත්‍යය වටහා දුන්නත් ඔවුහු එය නො පිළිගනිති. ඔවුන් කියන්නේ ඔබ වැරදිය කියාය. “මා හරි ඔබ වැරදිය” කියාය. මෙහි අවසානයක් තැත. ඔබ දේවල් අත් නොහරින තුරු දුක පැමිණේ. එය හරියට කැලුදුවට ගිය මිනිසුන් හතර දෙනාට කුකුලකු හඩුලනු ඇසුරාක් වැනිය. ඔවුන්ගෙන් එක්කෙනෙක් ඒ කුකුලෙක් ද? තැතෙනාත් කිකිලියක් ද කියා නොදැනීම්”යි කිය. තිදෙනෙක් කිකිලියක් කියදේ හතර වැන්නා ඒ කුකුලෙකුය යන මතයේම සිටියේය. කිකිලියකට හඩුන්නට හැකිදැයි ඔහු විමසීය. ඇයි? කිකිලිටත් කටක් තියෙනවා නොද? කියමින් ඔවුහු වාද කළහ. ඔවුන්ගේ කනස්සල්ලට එය හේතු විය. අවසානයදේ සියල්ලන්ම වැරදි බවය පෙනෙන්නේ. කුකුලා කිවත් කිකිලී කිවත් ඒවා නම් පමණි. කුකුලාගේ ලක්ෂණ මේවාය. ඔහුගේ හඩ මෙසේය. කිකිලියගේ ලක්ෂණ මේවාය. ඇගේ හැඩුරුව මෙසේය කියා අපි කියමු. මෙලෙසයි අප ලෝකය තුළ සිරවන්නේ. ඇත්ත වශයෙන් අප සිතනවා නම් කුකුලෙක් හෝ කිකිලියක් හෝ කියා කිසිවක් තැත කියා, එයයි අවසාන තිගමනය.

119. බෙහෙන් පැලුඡටි

නායායාත්මක දමීය, ඔඟය පැලුඡටි මහින් වෙදකම උගන්වන ග්‍රන්ථයක් මෙහි. දම් පුහුණුව එම පැලුඡටි යෝජිම වැනිය. ඔඟය පැලුඡටිවල වට්නාකම පොතපතින් කියෙවිවත් තියම ඔඟය පැලුඡටි කොයි ඒවාදැයි අපි නොදැනීමු. අපට පොතපතින් ලැබෙන්නේ නම් හා රුපසටහන් පමණි. ග්‍රන්ථාත්‍යාරයෙන් පැලුඡටි ලක්ෂණ අධ්‍යයනය කොට සුපරීක්ෂාකාරීව බැලීමෙන් පැලුඡටි හඳුනාගත හැකිවේ. අපට ග්‍රන්ථයේ ඇති වට්නාකම එයයි.

විවිධ පැලුඡටි හැදින ගත හැකිවූයේ තියමින පොත අධ්‍යයනය කිරීම නිසාය. එම පොතයි, අපේ ගුරුවරයා.

නායායාත්මක ධමියේ ද ඇත්තේ මේ වරිනාකමයි. එයේම අප ගුන්ලි අධ්‍යායනය නොකර හාවනා පුහුණු වීමට තැන්කිරීම ද පැලැඳීමේ ලක්ෂණ නො දැන ඒවා ලබාගැනීම සඳහා වනගත වීම වැනිය. අපේ අරමුණ කුමක්දැය නො දැන අපට කිසිවක් ලබාගත නො හැක. එම නිසා නායායාත්මක දැනීම හා පුහුණුව හෙවත් ප්‍රායෝගික දැනීම යන දෙකම එකසේ වැදගත්ය.

120. ආගන්තුකයා හා සංග්‍රහ කරන්නා

මධ්‍ය මනස නිවෙස් හිමියා ලෙසත් ඔබේ හැඟීම් ආගන්තුකයන් ලෙසත් සැලකිය හැකිය. ඔවුහු එති, යති. එන යන ආගන්තුකයා පැහැදිලි ව දැක ගැනීමට තම් නිවස තුළ එක් පුවුවක් පමණක් තබාගෙන එහි වාචි වී සිටින්න. ඔබට කරදර කරන්ව පැමිණෙන මතොෂාවයන් හා විත්තවේයන් තේරුම් ගෙන ඒවා පළවා හරින්න. හැම ඉරියවිවකදී ම එළඹී සිහිය පවත්වා ගන්න. ඔබේ හැඟීම් ගැන පුදෙක් වීමසිලිමත් ව්‍යවහාර් ඒවත් වී යනු ඇත.

121. ගිනියම් වූ යකඩ බෝලය

සත්ත්වයින් තුළ පවතින්නේ ධමිතාවයන්ගේ පහළවීම හා නිරුද්ධ වීම පමණක් ම බව පෙර විසු යෝගාවට උතුමේර් දුටහ. ඔවුහු මේ සත්ත්වයින් තුළ ස්ථිරසාර ආත්මයක් වැනි දෙයක් නොමැති බැවි ද දුටහ. සැම අංශයකින් ම මෙනෙහි කර බැලු ඒ උත්තමයින්ට ස්ථිර වූ කිසිම දෙයක් දැකගත නො හැකි විය. බැලු බැලු හැම අතකම දුක පමණක් දැක ගත හැකි විය. ලෝහ උදුනක් තුළින් එළියට ගත් යකඩ බෝලයක් මෙන් එය ගිනියම් වී ඇත. ඒ බෝලයේ මුදුනත ද වටෝ ද ගිනියම් වී ඇත. එහි අත තැබීමට හැකි සිසිල් වූ තැනක් ඇත්තේ ම නැත.

122. රත් වූ යකුදිය හා සුකිරි

මරණ මංවකයේ පසුවන තැනැත්තකුගේ මානසිකත්වය කෙරෙහි යහපත් සේ හෝ අයහපත් සේ හෝ බාධා කිරීම ඇත්ත වශයෙන් අපහසුය. එයත් මගේ එක අතකින් සුකිරි කැබැල්ලක් තබාගෙන අතෙක් අතින් රත් වූ යවුලක් ගෙන මිලේ හදවත පසාරුකර ගෙන යාමට ඇතීම වැනිය. අතික් අතේ සුකිරි කැල්ලක් තබාගෙන මඟ වෙත යොමු කරමි. සුකිරි කැබැල්ල වෙත මිලේ අවධානය යොමුකර ගතහැකිද?

මරණාසන්නයේ පසුවන්නන් හැකි උසස්ම ආදරයෙන් හා අනුකම්පාවෙන් යුතුව රිකබලා ගත යුතුය. ඒ සමගම කිසිසේත් වැළකිය නොහැකි අප්ම මරණය ගැන අහාන්තරික වශයෙන් අප මෙහෙහි නො කළාත් එයින් අපට අත්වන්නේ අල්ප යහපතකි.

123. හෝටලය

අප ඉපදෙන විට මේ ලෝකයට ගෙන එන දේශුත් තැත. මිය යනවිට ගෙන යන දේශුත් තැත. අපේ නිවස හෝටලයක් බඳුය. එසේම මේ පිරුරත් හෝටලයක් බඳුය. යම් කිසි දිනක මේ දෙකම අත්හැර දමා අප පිටවී යා යුතුය.

124. ගෘහ මූලිකයා

මනස යනු කුමක්ද? මනසට හැඩයක් හෝ රුපයක් හෝ නොමැත. යහපත් අයහපත් සියලුම හැඟීම්වල උත්පත්තිස්ථානයට මනස යයි කියනු ලැබේ. එය හරියට ගෘහ මූලිකයෙකු වැනිය. තමා බැහැ දැකීමට අමුත්තන් පැමිණෙදී ගෘහ මූලිකයා ගෙදර තැවති සිටී. හෙතෙම ගෙදර සිට අමුත්තන් පිළිගනී. ඉනුදියානුබද්ධ හැඟීම් පිළිගන්නේ කවුද? එවා වටහා ගන්නේ කවුද? ඉනුදියානුබද්ධ හැඟීම් අත් හැර දමන්නේ කවුද? එවා කරන දෙයටයි, අප මනස කියා භාවිතා කරන්නේ. එහෙත් කිසිවකුට එය දැක ගත

තො හැකිය. වෘත්තයක ආකාරයට ඔවුනු සිතිති. මනසි කියන්නේ කුමක් ද? මොලය කියන්නේ කුමක් ද? එය පටළවා ගන්න එපා. හැඳීම් පිළිගන්නේ කවිද? සමහර හැඳීම්වලට එය කුමති අතර සමහර ඒවාට අකමුතිය. කැමුත්තත් අකමුත්තත් දෙකම පවත්වා ගන්නකු සිටිද? ඇත්තටම කෙනෙකු සිටිනවා. ඒත් එයා ඔබට තොපෙනේ. අප මනසි යනුවෙන් හඳුන්වන්නේ එයයි.

125. අජුන ලමයා

මිනිසුන් වන අප ක්‍රියා කරන අන්දම, ජීවත්වන අන්දම හා අපේ හැසිරීම් රටාව අනුව බලන කළ ඇත්ත වශයෙන් අප කුඩා ලමුන් වැනිය. දරුවා කිසිවක් තො දති. ලමයෙකුගේ ක්‍රියාකාරකම්, ඔහු දුවපැන සෙල්ලම් කරන අයුරු ඔහුගේ විවිධ හැසිරීම් රටාවන් ආදිය වැඩිහිටියකු විසින් නිර්ක්ෂණය කිරීමේ දී එහි කිසිම අවශ්‍යක් නැති බව පෙනේ. තුපුපුණු මනසිද ලමයෙකු යේය. අප ක්‍රියා කරන්නේ අවබෝධයෙන් හා ප්‍රජාවෙන් තොරවය. අපේ ගුණයෙන් පිරිහුනත් ඒ බව තො දතිමු. ලමයා තොදන්නා කමට ලමයෙක් ලෙස සෙල්ලම් කරයි. අපේ අජුන මනසි ද එයේය. එතිසයි බුදුරජුන් දේශනා කළේ අපේ මනසි පුරුදු පුහුණු කරන ලෙස.

126. ලදුරුවා

අරමුණ හා ඉන්දියන්ගේ ගැටීම තිසා රුවී අරුවිකම් පහළ වේ. එතිසා ඒවායේ තො ඇළෙන්න. ඉක්මන් ප්‍රතිච්ල හෝ ක්ෂේක දියුණුවක් ලැබීමේ ආගාවක් ඇතිකර තො ගන්න. ලදුරුවා ඇවිදීමටත් දිවීමටත් පෙර බඩා යැමට පුරුදු විය යුතුය. කිලය රකීමේ දීත් හාවනාවේ යෙදීමේ දීත් දැඩි අධිෂ්ථානයක් ඇතිකර ගන්න.

127. හිස කැසීම්

දුක පහළ වන විට ඒ ගැන ක්‍රියා කළ යුතු ආකාරය නො දැනීම් තම් එයින් සහනයක් ලබාගත නො හැකිය. එය හිසේ කැසීමක් ඇතිවිට කකුල කසා ගන්නාසේය. හිස කැසීය යුතුව තිබිය දී කකුල කසා ගැනීමෙන් ලැබෙන සහනය කුමක්ද?

128. යතුරු

සිල්පද සම්පූද්‍යායක් ලෙස හාර ගතහොත් අපේ ගුරුතුමා සත්‍යය පැවසුවන් පුහුණුවේ අඩුපාඩුවක් තිබේ. ධමියේ ඉගැන්වීම් කට පාචිතින් තැවත තැවත කීමට හැකිවුවන් ජ්‍යෙෂ්ඨයේ අර්ථ වටහා ගැනීමට අවශ්‍ය නම් ඒ ඉගැන්වීම් ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලිය යුතුය. ප්‍රායෝගික පුහුණුව වර්ධනය වී නොමැති තම් බුද්ධහමේ හදවත විනිවිද දැකීමට එය බාධාවක් වනු ඇත. බුදු දහමේ හරය ද වටහාගත නො හැකිවනු ඇත.

පුහුණුව පෙවිරියක යතුරක් වැනිය. යතුරු තහවුව කොතරම් සවිමත් වුවත් අප අත් තිවුරදී යතුර තිබේ තම පෙවිරිය පහසුවන් විවෘත කළ හැකිය. අප අත යතුර නොමැති තම් පෙවිරිය කිසිසේත් විවෘත කළ නො හැකි බැවින් එහි කුළ ඇත්තේ කුමක්දැයි අපි නො දැනීමු.

129. රත්රන් වෙනුවට රීයම්

රහතන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයාගෙන් සත්‍ය වශයෙන් ම වෙනස්ය. අපට සත්‍යය වශයෙන් පෙනෙන්නා වූත් වටිනා වූත් දේවල්, රහතන් වහන්සේට තිරිපික වටිනා කමක් තැති දේ ලෙසය, පෙනෙන්නේ. ලොකික ආසාවන් රහතන් වහන්සේ තමක් කුළ ඇති කිරීමට දරණ යත්තය හරියට රත්තරන් වෙනුවට රීයම් දීමට තැත් කිරීම වැනිය. අප සිතන්නේ එතරම් කුඩා රත්රන් කැබුල්ලක් වෙනුවට මෙතරම් විශාල රීයම් ගොඩක් ගැනීමට රහතන් වහන්සේ අකුමැති ඇයිද කියාය.

130. පැරණි හිත මිතුරකු අන්හැරීම

අපේ සියලු දුක් වේදනාවන්ට හේතුව ලෝහය, දෝෂය හා මෝහයයි. ඒවා අභිජවා යාමටත් ඒවායේ බැඳීම්වලින් අත් මිදි මටත් අප උගත යුතුය. මෙය සැකෙන දුෂ්කර දෙයකි. එයද හරියට අප කුඩා කළ සිට ඉතා ලහින් ඇසුරු කළ මිතුරකු අත් හැරීමට බුද්ධ්‍යවහන්සේ අපට කියන්නාක් වැනිය. මෛවායින් වෙන් වීම පහසු කායීයක් තොවේ.

131. විදුලි ඇණය හා පාතුය

ප්‍රඥාව පහළ වීමට පෙර ඒ සඳහා නියත වශයෙන් සිත එකඟ කර ගැනීම ස්ථිර කර ගත යුතුයි. සිත එකඟ කර ගැනීම විදුලි ඇණයකටත්, ප්‍රඥාව විදුලි බොත්තම හෝ ඇණය තදකිරීම තිසා ඇත්තිවත විදුලි ආලෝකයටත් සමාන කළ හැකිය. විදුලි ඇණය නො තිබුණා නම් විදුලි ආලෝකය ද තැත. එලෙසින් සිත එකඟ කර ගැනීම හිස් පාතුයක් ලෙසත් ප්‍රඥාව ඒ තුළ බහා ලන ආහාරය ලෙසත් සැළකිය හැකියි. කෙසේ නමුත් බදුන නො තිබුණා නම් ආහාර බහා ලීමට තැනක් තැත.

132. තලගොයා

තුඩිසක් තුළට වැළැණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරු ප්‍රයත්තය දැක්වෙන උපමාවක් යුතු පිටකයේ දක්වා ඇත. තුඩිසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඩිස තුළට වැළැණු තලගොයා අල්ලා ගන්නේ කෙසේ ද? ඔහු කළ යුත්තේ සිදුරු පහක් වසා එක් සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර ගැන සෝදිසියෙන් සිටිය යුතුය. සිදුරෙන් තලගොයා එළියට එනවාත් සමඟම අල්ලා ගත හැකිය.

මනස ගැන පරික්ෂාකාරී වීම ද එබදුය. ඇසි, කන, නාසිය, සහ සිරුර යන පසිදුරන් වසා මනස පමණක් ව්‍යවහාර තැබීය හැකිය. මෙයින් අදහස් කරන්නේ පසිදුරන් පාලනය කරගෙන මනස ගැන යුත්පර්ක්ෂාව සඳහා විවෘතව තැබීමය. හාවනාව ද තුඩිසේ සිටින තල ගොයා ඇල්ලීම වැනිය

133. නැතිවූ යමක් සෙවීම

හොඳ තරක, හරි වැරදි යන සියල්ල ඇත්තේ ඔබ ලහම නිසා ඒවා සෞයා ගැනීමට ඔබ වෙන කොහොවන් යායුතු තැත. ඒවා ජනිතවන තැනින්ම ඒවා ගැන සෞයා බලන්න. ඔබ එසේ නො කළේන් එය හරියට එක තැනක දී තැනි වූ යමක් සෙවීම සඳහා ඔබ වෙන දිසාවකට යන්නාක් වැනිය. මෙහිදී තැනි වූ දෙය සෞයා ගත යුත්තේ මෙහිදී මය. එය එක් වරම හමු නොවුනත් තැවත තැනි ඒ ගැන විමසිල්ලෙන් සිටින්න. එහෙත් අපේ සාමාන්‍ය සිරිත මෙහිදී තැනි වූ දේ තවත් තැනක සෙවීමය. එවිට එය කවදාවත් හමු වෙයි ද? හොඳ තරක යන දෙකම පවතින්නේ ඔබ තුළමය. යම් ද්‍රව්‍යක ඔබට එය දැකගත හැකිවේ. ඒ සඳහා මෙහිම සෞයා බලන්න.

134. නෙලීම් කොළය

තථාගතයන් වහන්සේ දේශනා කලේ අවබෝධයට පත් වුවන් සම්පූර්ණයෙන් කෙලෙස් තසා ඇතිබවය. එහි අදහස කෙලෙස් කෙරෙන් ඒ උතුමන් පැන ගිය බව නොවේ. කෙලෙස් පැවත්ති. උතුවහන්සේ එය උපමා කලේ පොකුණක ඇති නෙලීම් කොළයකටය. කොළය රදී ඇත්තේ ජලයේය. කොළය ජලය මත රදී තිබුණ්න් ජලයෙන් එය තෙත් නොවේ. මෙහි දී ජලය කෙලෙසුන්වලටත්, නෙලීම් පත්‍රය අවබෝධයට පත් මනසටත් උපමා කළ හැකිය.

පුරුදු පුහුණු කරනු ලබන මනස වෙනත් දිසාවකට නො යයි. එය තිබිය යුතු තැනම පවතී. යහපත, අයහපත, සතුව, අසතුව, හරි වැරදි යන සියල්ල ඇතිවන විට එය එම තත්ත්වය වටහා ගනී. භාවනානුයෝගියා මේ සියල්ල තේරුම් ගෙන මනස කෙලෙස් මලෙහි බැඳීමට ඉඩ නො දෙයි. වෙනත් වචනවලින් කියනවා නම් කෙලෙස්වලට මනසේ ඇලීමට අවකාශ නොදෙයි.

135. නෙත්ම් මල්

පොකුණක ඇති නෙත්ම් මල්වලට මනස උපමා කළ හැකිය. සමහර නෙත්ම් මල් තවමත් මධ්‍යය. සමහර ඒවා දිය යටය. සමහර මල් දිය මතුපිට තිබේදී සමහර ඒවා හිරු එළියෙන් විකසිත වේ. ඔබට වූවමනා මින් කුමන නෙත්මක් වීමට ද? ඔබට මිනු දිය යට නෙත්මක් වීමට නම් ප්‍රවේශම් වන්න. මාඟන් හා ඉදිඛුවන් වැනි සතුන් ඔබ සහා කැමට ඉඩ ඇත.

136. අයිස් කැටය

සිරුර දිරීම් ස්වභාවයට පත් වන්නේ කෙසේද? අයිස් කැටයක ස්වභාවය ගැන සිලකා බලන්න. ඒ මුලදී වතුර රිකකි. එය ශිතකරණය තුළ සිත කිරීමෙන් සන අයිස් බවට පත්වී පිටත තිබු කළ තැවත ජලය බවට පත්වේ. අයිස් ජලය බවට පත්වන අන්දමට අපේ සිරුර ද දිරීම් තත්ත්වයට තැන්නාත් පිරිහිම් තත්ත්වයට පත්වේ.

එක් අයෙකුවන් තුර අප සියලු දෙනාම පිරිහිම් ගොවිවල්ය. මේ ක්ෂය වීමේ ස්වභාවය අපි සහජයෙන් ම ගෙනෙමු. අපට එය වැළැක්විය නො හැකිය. මහලු වීම, ලෙඩ රෝග හා මරණය අප ගෙන එන්නේ උත්පත්තියන් සම්ගමය. මේ මස්ගොඩ තද අයිස් කැටයක් මෙන් දැන් නම් තද බවින් පවතී. තමුන් සියුම් ආකාරයෙන් මේ සිරුර දෙස බලන්න. එය ද්විසින් ද්විස ජරාවට පත්වේ. එය ස්වභාව ධමියට අනුව යම්න් අයිස් කැටයක් මෙන් ක්ෂය වීමට පටන් ගනී. අයිස් කැටයක් දියවී යන්නාක් මෙන් එය ඉතා ඉක්මනින් දියවී අභාවයට යයි.

137. අඡු ගෙවිය

සමාධිය හා ප්‍රජාව යන දෙක වෙනස් වගයෙන් අප සිතුවත් ඇත්ත වගයෙන් මූලිකව ඒ දෙක ම එක ම දෙයකි. ඒවා එක් තැනකින් පහළ වී වෙනස් වූ ස්වභාවයක් ගනී. එය අඩියක් වැනිය. අඩිය පළමුව කොළ පැහැදි කුඩා ගැටයකි. පසුව එය ක්‍රමයෙන් ලොකු වී පැසී ඉදෙයි. අඡු ගැටය, පැසුණු අඩිය හා ඉදුණු අඩිය යනුවෙන් හැඳින්වන්නේ එකම අඩිය මිස වෙනස් ඒවා නොවේ. එහි ස්වභාවය පමණි, වර්තන් වර වෙනස් වුයේ. හාවනා පුහුණුවේදී ද එක් අවස්ථාවක් සමාධිය තමිනුත් තවත් පසු අවස්ථාවක් ප්‍රජාව නමිනුත් භදුන්වන්නේ අඡු ගෙවිය මෙන් එකම එක් දෙයකි.

138. වෙළෙන්දිය

මබේ හාවනා පුහුණුවේ දී ඉක්මන් ප්‍රතිඵල දැකගත තො හැකි වුවත් ඒ ගැන කනස්සිල තො වන්න. වැදගත් වන්නේ අධිෂ්ථානයෙන් හා තො පසුබව උත්සාහයෙන් හාවනාව කරගත යාමය. වෙළෙන්දියක් තමා විකුණන දේ එක්වර සුඩා මුදලකට තො දෙන්නාක් මෙන් ඔබද ඉක්මන් තො වන්න. ඇගේ හාණ්ඩ ගැන ඇ කැ ගස්මින් කියයි. ඇගේ එකම බලාපොරොත්තුව සියල්ල විකුණා ගැනීමය. එසේ කරන තුරු ඇ උත්සාහය අත් තො හරි.

139. මස්

මිනිසුන්ට මේ කාලයේ අවශ්‍යව ඇත්තේ මුදල්ය. ඔවුන් සිතන්නේ මුදල් ඇත්තම් හැමෙකක් ම ලැබෙන බවයි. එනිසා මිනිසුන් නිති වෙනෙසෙන්නේ මුදල් ඉපයිමටය. එහි හොඳ තරක බැලීමක් නැත. එයත් හරියට මස් ඕනෑ නමුත් ඒවා තරක් තොවී තබා ගැනීමට ලුණු සෙවීම පැහැර හරින්නාක් මෙනි. එවිට වන්නේ මස් කුණු වීමට ඉඩ හැරීම පමණය. මුදල් සෙවීමට ආගා කරන අය මුදල් පරිහරණය ගැනද සැලකිලිමත් විය යුතුය. ඔබට මස් ඕනෑ නම් ඒවා

මහේ තිබීමට ඉඩ හැරිය නො හැකිය. එවිට ඒවා කුණු වේ යහපත උදා වන්නේ හේතුවකිනි. අප යහපත් දේ කරන විට අපේ මනසි ද යහපත් වේ. අප මේ අන්දමින් හේතුන් අධ්‍යයනය කළාත් එම හේතුන් මූල් කොට යහපත් ප්‍රතිඵලද ලැබිය හැකිය. එහෙත් මිනිසුන් සාමාන්‍යයෙන් යහපත් සත්‍ය හේතුන් ඇති කරන්නේ නැත. යහපත අවශ්‍ය වුවත් එය ලාභ කර ගැනීම සඳහා ඔවුනු කියා නො කරත්. මේ අන්දමට සිතීම වැරදිය. මෙයේ වැරදි අන්දමට සිතීමෙන් ලැබෙන වැරදි ප්‍රතිඵලද අයහපත් වේ. එයින් ඇති වන්නේ අවුල් වියවුල් පමණි.

140. දත් අතර තිරවු මස් කැබඳේල

කාමවිෂන්දය අත් හැරිම දුෂ්කරය. කාමයෙහි ඇලි ගැලී සිටීම හරියට මස් කන විට මස් කැබැල්ලක් ඔබේ දත් අතර සිරවීම වැනිය. එය ඉවත් කළ විට ඔබට ලොකු සහනයක් ලැබේ. සමහර විට මෙය දත් අතර සිරවී තිබේදී ඔබට සිතෙන්නට ඇති “මම ආයේ තම් කිසි දිනක මස් නොකම්” කියා. එහෙත් නැවතන් මස් දුටු විටක රේට පටහැනිව නැගී සිටීමට ඔබට ගක්තියක් නැත. නැවතන් මස් කැමැ දී පෙර මෙන් මස් කැබලි සිර වේ. මෙයේ නැවතන් ඒවා එළියට ඇදු දමා සහනයක් ලැබූ පසු නැවතන් මස් කැමැ කරනු ඇත. කාමාසාව තිසා ඇතිවන ප්‍රතිඵල ද මෙයේය.

141. සහසු පාදික (හැකරුල්ලා)

අප ආරාමය තුළ කරන්නාක් මෙන් මිනිසුන් සමුහයක් එකට වාසය කළක්, ඔවුන්ගේ අදහස්වල සමතාවයක් ඇත්තම් පහසුවෙන් ම හාවතාව පුහුණු විය හැකිය. එකට ජීවත් වන බොහෝ දෙනෙක් නිසා සමතාවය ඇති නො වන්නේය යන කීම පිළිගත නො හැකිය. සහසු පාදිකයෙකු හෙවත් හැකරුල්ලෙකු දෙස බලන්න. ඔහුට ඇති පාද සංඛ්‍යාව දකින ඔබ සිතාවි මෙතරම් විශාල පාද සංඛ්‍යාවක් සමග ඇවිදීම කෙතරම් දුෂ්කරද කියා. එහෙත් ඇත්තටම ඔහුට එවැනි කිසීම

දුම්කරතාවයක් නැත. ඔහු ගමන් කරන පිළිවෙළක් හා රිද්මයක් ඇත. අපේ හාවනා පුහුණුව වූවද එබළුය. අප නිවැරදි අන්දමට පුහුණු වන්නේ නම් සිය ගණනින් තබා දහස් ගණනින් පිරිස සිටියත් බාධාවකින් තොර ව සම අදහස්වලින් යුතුව හාවනාව පුහුණු විය හැකිය.

142. හැකරුල්ලා හා කුකුල් පැටවි

එටහිර ජාතීන් තමන් ඉතා ප්‍රචීණයන් යැයි සිතා ඔවුනු බුදු දහමේ බොහෝ මූලික ප්‍රතිපත්ති පිළි තො ගනිති. එක්තරා ද්වසක මම උගෙනුන් කණ්ඩායමකින් හැකරුල්ලෙකු දැක තිබේදැයි ඇසුවෙමි. පාද එතරම් විශාල සංඛ්‍යාවක් තිබුණාට උගට දිවිමට හැක්කේ කෙතරම් වෙයෙකින් ද? දිවිමෙන් උගට කුකුල් පැටවකු පැරදිවිය හැකිද? නැත. එහෙත් කුකුල් පැටියාට ඇත්තේ පාද දෙකක් පමණි. මේ විශාල පාද සංඛ්‍යාවක් ඇති හැකරුල්ලාට පාද දෙකක් ඇති කුකුල් පැටියා පරදිවන්නට බැඳී නොදී? කියා මම ඔවුන්ගෙන් ඇසුවෙමි.

143. මුදල්, ඉටී සහ කුකුල් බෙටි

නීති රීති හා වාර්තා විධි සම්මත කොට ඇත්තේ වැඩි කටයුතු පහසු කර ගැනීම සඳහාය. තිසුප්‍රහාක් සේ මුදල් ගනිමු. පුරාණයේ දී මුදල් වෙනුවට මිනිසුන් හාවතා කලේ ඉවා හා හාණ්ඩය. ඒවායේ හාවතය කරදර සහිත වූ තිසා ඒ වෙනුවට මුදල් හෝ නොවූ හාවතය ඇති විය. අනාගතයේදී මුදල් සඳහා පාවිච්ච කරනු ලබන්නේ ඉටී හා කුකුල් බෙටි කියා රාජාභාවක් යම් හෙයකින් තිබුත් වූවහොත් මිනිසුන් ඉටී හා කුකුල් බෙටි රස් කිරීම සඳහා කළකෝලාහල කර ගනිමින් මිනි මැරුම් පවා සිදු කරනු ඇත. එයයි තන්ත්වය. අප පාවිච්ච කරන මුදල් සම්මුතියක් පමණි. මුදල් යන සම්මුතිය තිසා ඒවා ඉහළින් පිළිගත්තන් ඇත්ත වශයෙන් ඒවායේ ඇති වැදගත්කම කුමක්ද? යමක් සම්බන්ධව ඇති වන ජනප්‍රිය හාවය හා එකඟතාවය තිසා වාර්තා හෙවත් සම්මුති ඇතිවේ. ලෝකය යනු සම්මුතින් හෙවත් ගිවිසුමිය.

එහෙත් සාමාන්‍ය අයට මෙය පැහැදිලි කිරීම අසිරිය. අපේ මුදල්, ගෙවල් දොරවල්, පුවුල්, දු දරුවන් හා නැදැයින් යන මේ සියල්ල අප විසින් නිර්මාණය කරන ලද සම්මුති සම්බන්ධක් මිස මේ කිසිවක් ධර්මයට අනුව අපේ තොවේ. අපේ කියා කිසිවක් නැත. මෙවා අපේ යැයි සිතිමෙන් අපට දුක පමණයි, හිමි වන්නේ.

144. රිඹුවා

මනසේ ස්වභාවය නිරන්තරයෙන් වෙනස්වීම බව අප දන්නා කළ අපට මනස තේරුම් ගත හැකිය. මනස හොඳ දේ ගැන කළුපනා කරන විටත් නරක දේ ගැන කළුපනා කරන විටත් අප ඒ බව දැන සිටිය යුතුය. එය නිතර වෙනස් වන බවත් දැන සිටිය යුතුය. අප මෙය වටහා ගතහොත්, සිතමින් සිටියදීත් සාමකාමී මනසක් පවත්වාගත හැකිය. ඔබේ ගෙදර පුරතල් රිඹුවකු සිටි තම් ඔහු එක මොහොතක්වත් නිශ්චිතව සිටින්නේ දැයි බලන්න. එහේ මෙහේ පතිමින් එකිනෙකෙහි එල්ලන්ට උගා කුමති වේ. අප ආරාමයේ සිටින රිඹුවා බලන්න. උගාන් අනික් රිඹුවුන් වගේ මය. උගෙන් ඔබට කරදරයක් නැත. උගෙන් කරදරයක් නැත්තේ ඔබ රිඹු ගැන හරි හැරී දන්නා නිසයි. ඔබ එක රිඹුවකු ගැන දන්තවා තම් එය එම සංහතිය ගැනම දැනීමකි. රිඹුවුන් ගැන දන්නා නිසා අපේ උන් මෙන් තො හැසිරෙමු. අප උන් ගැන තො දන්තවා තම් අපද එලෝසි හැසිරීමට ඉඩ ඇත. අප උගා කොහේ සිටියන්, රිඹුවා අදුනන්නේ තම් එය සැෂෙන්. එමගින් අපට සාමකාමීව සිටිය හැකිය.

145. දිමි ගොවුව

කාමයෙහි ඇළීම හෙවත් කාමාකාව දිමි ගොහොටුවක් බඳුය. දිමි ගොහොටුයකට ලි කැබුල්ලකින් ඇත්තොත් එහි දිමියන් එහියට පැමිණ ලි කැබුල්ල දිගේ අවුත් අපේ මුහුණ, ඇසේ, කන් ආදිය සහා කනු ඇත. එහෙත් තවමත් අප වැට් සිටින අසිරි තත්ත්වය අපට අවබෝධ වී නැත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ අනතුරු දායක දේ හොඳ සේ

පෙනුනත් ඒවායේ ඇති අනතුරු දායක බව අපූ නොවේ කියායි. අපි යමක හයානක කම නො දුටු පමණින්ම එය නොද දෙයක් සේ සලකමු. අප තවමත් යමක අනතුරුදායක බව නො දුටුවේ තම්, අපට එයින් ගැලවීමක් නැත.

146. අත්තම්මා

බොහෝ දෙනා මුදු දහම පිළිපැදිම භා බණ භාවනා කිරීම පිළිස විභාරස්ථානයකට යාම සඳහා මහලු වියට පත් වනතුරු බලා සිටිති. ඔවුන් මහලු වන තුරු එය අතපසු කරන්නේ ඇයි? ඔබ කියන්නේ අත්තම්මේ! පන්සල් යමු කියාය. ඒ අවස්ථාවේදී ඇයට කීමට පිළුවන්නේ “මබලා යන්න, මගේ කන ඇහෙනවා මදි” යනුවෙනි. දැන් බලන්න මෙහි තේරුම කුමක්ද කියා. ඇගේ කන් නොදින් ඇසෙන කාලයේ ඇය ආසාවන් ඇසුවේ කුමක් ද? ඇ දැන් පන්සලට ගියන් ධර්ම දේශනාවට ඇපුම්කන් දෙනවා මිස එහි අදහස වටහා ගැනීමට අසුමත්ය. දමිය පිළිපැදිම සඳහා ඔබ අබල දුබල වන තෙක් නො සිටින්න.

147. පරණ බොරුකාරයා

අපේ පුරුදු අප තැවත නැවත රචිතමට උත්සාහ කළත් අපි ඒ ගැන අවධානයෙන් සිටින්නේමු තම් ඒවා ගැන නොතකා හැරීමට අපට පුළුවන. එය හරියට මහල්ලකු වරින් වර පැමිණ එකම බොරුව වරින් වර කියනවා වැනිය. මහුගේ හැටි අප තේරුම් ගත් විට මහුගේ කීම් ගැන අප තවත් විශ්වාස කරන්නේ නැත. එය අවබෝධකර ගැනීමට කාලයක් ගතවන්නේ රචිතම තීරතුරුවම පවත්නා දෙයක් හෙයිනි.

148. පරණ කඩමාල්ල

අප හැම දෙයක්ම අස්ථිර ලෙස දකින විට ඒවායේ වටිනාකම ද හිතාවේ. සියල්ල නො වටිනා බවට පත්වේ. වටිනා කමක් තැකි දේ අප කුමට ද බදාගෙන ඉන්නේ? අප හැම දෙයක් ම සැලකිය යුත්තේ අප පා පිස දැමීමට පාවිච්චි කරන පරණ කඩමාල්ල සේය. හැම හැඟීමක් හා වේදනාවක් තුළම ඇත්තේ අස්ථිරය යන ස්වාභාවික සත්‍යතාවයයි.

149. වී ගොවිතැන් කරන්නා

සමහරු වැඩි වෙහෙසක් නො ගෙන කඩින්කඩ කරන කුහුරු වැඩ මෙන් තැතිව එබ නො නවත්වා දිගටම පූහුණු වන්න. පළමුව වෙහෙස මහනසි වී කුහුරේ වැඩ කොට ඔවුනු කළකට තතර කරනි. ඒ කාලය තුළ ඔවුන් උපකරණ ආසුද අතට ගන්නේ තැත. ඉන් කළකට පසු එය මතක් වූ විට තැවතන් වැඩ පටන් ගෙන රික කළකින් නවතා දමති. මෙසේ වැඩ කිරීමෙන් එබට කවදාවන් හොඳ අස්වැන්නක් ලබා ගත නො හැක. නො නවත්වා නො කළොත් අපේ පූහුණුවද එලෙස වේ.

150. විනෝද සංග්‍රහ විදින්නේ

ප්‍රණීත ආහාරයෙන් හා රස මසවුලෙන් සිත්සේ විනෝද වන රසකාමීන් මෙන් සමහරු අභාන ලෙස මරණය ගැන හෝ නොතකා අත්යන් සේ ජීවත් වෙත්. ඔවුනු අභාන ලෙස ආහාර ගිල දමද්දී වැසිකිල ගැන කල්පනා නොකළාපුය. ඔවුන්ට එම අවශ්‍යතාවය ඇති වූ විට කොහො යන්ට ද කියා නො දැන ඔවුනු බලා සිටිති.

151. පාගන මහන මැණිම

අප වාඩිවි හාවනා කරන කළ අප කරන්නේ අපේ අවධානය ආශ්චර්යාස-ප්‍රශ්න්වාස වෙත යොමු කිරීමය. එය පාලනය කිරීමට අපි උත්සාහ නො කරමු. ආශ්චර්යාස-ප්‍රශ්න්වාස විභා දික්කිරීම හා කෙටි කිරීම බලෙන්ම සිදුකළ හොත් මනසේ සමතුලිතය තැනිවී ගොස් එය සාමකාලී බවට පත් නොවේ. ආශ්චර්යාස-ප්‍රශ්න්වාස ස්වාභාවික ලෙස විය යුතුය. එය හරියට පාගන මහන මැණිමක් වැනිය. පෙබිලය වේගවත් වීමට බල කළ නො හැකිය. එය එහි ස්වභාවය අනුව එකම ආකාරයට පැහැමේ දී ඉහළ පහළ යයි. එය වේගවත් කිරීමට ගියෙන් වන්නේ මැණිම තරක් වීම පමණි. මැණිම පටන් ගැනීමට පෙර එය ක්ෂීප විටක් පාගා මැස්ම කුමානුකූල වීම සඳහා සකස් කරගත යුතුය. ආශ්චර්යාස-ප්‍රශ්න්වාස ගැන අවධානය යොමු කිරීම ද එසේමය. ආශ්චර්යාස ප්‍රශ්න්වාසයේ කෙටි බව දිර්ස බව ගක්තිමත් බව හෝ දුර්වල බව ගැන නොතකා සිය අවධානය හරියාකාරව තබාගත යුතුය. එය තිරන්තරයෙන් ස්වාභාවික විය යුතුය.

152. කේක් කිස්ලේල

සතුට හා දුක තාමත් ඔබ තුළ ඇතිවන්නේ නම් ඔබ ආහාර නිසා තෘප්තියට පත් නො වුවකු වැනිය. එය හරියට ඔබ කුමති කේක්වලින් කැල්ලක් ගෙන රස විදිමින් සිටින විට එය අතින් ගිලිනි ගොස් බීමට වැවෙන්නා යේය. කේක් කැල්ල කැමට නො ලැබීම ගැන ඔබ දුක්වන්නෙහිය? එය එසේ නොවේ ද? ඒ අන්දමට බැලු විට ඔබ සැප හා දුක යන දෙකම අත්හළ යුතුය. තවමත් තෘප්තිමත් හාවය ලබා තැනි අයට ආහාර ජ්වාය.

ඔබට නො පෙනුනත් සතුට යතු වෙස්විලාගෙන පැමිණෙන දුකය. එහි ඇති සියුම් ස්වභාවය නිසා එය ඔබට නො පෙනේ. සතුටෙහි එල්ලුනහොත් එය දුකෙහි එල්ලීම බඳුය. තමුත් ඔබට එය අවබෝධ නො වේ.

එම නිසා ඔබ ප්‍රවේෂම විය යුතුය. සතුට ඇති වූ විට එයින් උද්දාමයට පත් තො වන්න. ඉහා වහා යාමට එයට ඉඩ තො දෙන්න. දුක පැමිණිට ඒ නිසා පීඩා තො විදින්න. එයින් කම්පිත තො වන්න. සතුට හා දුක යන දෙක ම එක ම අයයක් ඇති දේවල් වශයෙන් දකින්න.

153. පලනුරු ගස් වැවීම

අපේ හාවනා පුහුණුව පලනුරු පැළ සිටුවීම වැනිය. අත්තක් කපා පැළකිරීමෙන් ඉක්මන් පලදාව ලැබිය හැකිය. එහෙත් බාහිර උවදුරුවලට ඔරෝත්තු දීමේ ගක්තියෙනුත් කාලයක් ජීවත් විමේ හැකියාවෙනුත් එය දුර්වල වේ. එසේ තොමැතිව බිජයක් රෝපනය කිරීමෙන් ද ගසක් ලබා ගත හැකිය. එවැනි ගසක් සවි ගක්තියෙන් මෙන්ම ඔරෝත්තු දී මේ ගක්තියෙන් ද වැඩිය. අපේ හාවනා පුහුණුව ද ඒ ආකාර වේ.

154. විෂ බෙහෙත් විදීම

දුක් වේදනා දෙවැදුරුම වේ. සාමාන්‍ය දුක් වේදනාව හා විශේෂ දුක්වේදනාව යනුවෙනි. හේතු ප්‍රත්‍ය ගෝවර සැම ධම්තාවට ම සහජයෙන් උරුම වූ දුක් වේදනාව එක් දුකකි. විශේෂ දුක තම බැහැරීන් පැමිණ රංගා ගන්නා දුකයි. පහත දැක්වෙන නිදසුන්වලින් මේ දෙකේ ඇති වෙනස බලමු. ඔබ අසනීප වී වෛද්‍යවරයෙකු මූණ ගැසුනා යයි සිතමු. වෛද්‍යවරයා ඔබට බෙහෙතක් විදීමට තීරණය කරයි. බෙහෙත් විදින කටුව ඔබේ සම පසාරු කරගෙන යන විට ඔබට යම්කිසි වේදනාවක් දැනේ. එය ස්වාහාවිකයි. විදින කටුව පිටතට ගන්නවාත් සමග වේදනාව පහව යයි. මෙය සාමාන්‍ය අන්දමේ දුක් වේදනාවකි. එය ගැටුලුවක් තොවේ. ඒ අන්දමේ දුක සැම කෙනෙකු ම වාගේ අන්දටුවකි.

විශේෂ දුක් වේදනාව හටගන්නේ උපාදානය කරණ කොට ගෙනය. මෙය හරියට විස පුරවන ලද එන්නත්

උපකරණයක් මගින් බෙහෙතක් විදිනවා වැනිය. මෙය සාමාන්‍ය ස්වභාවියේ දුක් වේදනාවක් නොවේ. මේ වේදනාව මාරාන්තිකය.

155. මාහැරි පෑන

සිතේ සාමය යනු කුමක්දැයි වටහා නො ගත්තොත් ඔබට එය කවදාවත් උදාකර ගත නො හැකිය. අපි නිදසුනක් මගින් එය පැහැදිලි කිරීමට බලමු. ඔබ ලග ඇති ඉතා වටිනා පැනක් ඔබ සාමාන්‍යයෙන් රුවා ගන්නේ ඔබේ කම්ස සාක්ෂුවේය. එහෙත් එක් දිනක් එය වෙනත් තුනක තබා ඔබට එය අමතක වී ඇත. හදිසියේ ඔබ සාමාන්‍ය අන්දමට ඔබේ කම්ස සාක්ෂුව තුළට අත යටා පැන ගැනීමට බලන විට එය එහි නැත. ඔබේ සිත ව්‍යාකුල බවට පත් වේ. දැන් ඔබේ සිතේ ඇත්තේ පැන නැති වී ඇත කියාය.

ඔබ අවුලට පත්වුණේ ඔබේ වැරදි තේරුම් ගැනීම නිසාය. සත්‍යය නො දැන දුකට පත්වීම එහි ප්‍රතිථිලය විය. ඔබේ මේ වටිනා පැන නැති වූ නිසා හැම මොහොතක ම දුකක් ඇති වේ. මොන ලැංජාවක් ද? මෙතරම් මුදලක් ගෙවා ගත් පැන නැතිවිය. එක් වරම එක් දෙයක් ඔබේ මතකයට එයි. “ම්! මා නාන්ට යද්දී මාගේ කලිසමේ පිටිපස සාක්ෂුවට එය දැමීමා තේද?” දැන් නියම තත්ත්වය ඔබේ මතකයට ආ විගස ඔබට පැන දකින්නට නො ලැබුණත් සැනසුම් සුසුමක් හෙළිය හැකිය. දැන් ඔබ ඒ ගැන පසුතැවිලි නො වන්නේහිය. ඔබ ගමන් කරමින් කලිසම් සාක්ෂුවෙන් පැන ගත්තෙහිය. ආ! මෙන්න පැන! ඔබ රෘතුවේ ඔබේ මතස විසින් මය. ඔබ පසු තැවිල්ලට භාජනය වුනේ ඔබේ නො දැනුවත්කම නිසාය. දැන් පැන දැක්කාට පස්සේ ඔබට සැකයක් නැත. හිතේ කරදරයක් නැත. මෙලෙසින් සිතේ සාමය ලැබෙන්නේ ප්‍රශ්නයට හේතුව තේරුම් ගැනීමෙන් පසුවය. දුකට හේතුව ද එබදුය. පැන ඇති තැන මතක් වූ වහාම ඔබේ සිතේ දුක ද නැති විය. සත්‍යය අවබෝධ කර ගැනීමෙන් සාමය එහා කරගත හැකිය.

156. වියරු වැටුණු කොට්ඨාස

අපේ හද්වත ඇතැම් විටෙක වියරු වැටු කුඩාවක් තුළ සිරකර තැබු කොට්ඨාස බඳු වේ. උග්‍ර වුවමනා දේ නො ලැබුණෙන් උග්‍ර ගොරවමින් කරදර කරයි. සිත ද හාවනාව තුළින් හිලු කළ යුතුයි.

අපේ කෙලෙස් සිත් ද වියරු වූ කොට්ඨාස බඳුය. මේ සිත තැමැති කොට්ඨාස එළඹී සිහිය, වියසීය, ඉවසීම හා විද දරා ගැනීම යන ගුණාගවලින් සැදුන සවිමත් කුඩාවක දැමීය යුතුය. උගේ සුපුරුදු ආගාවන් තමැති ආහාර උග්‍ර නොදී සිරීමු. උග්‍ර නිරාහාරව සිට සිරුවෙන් මරණයට පත් වේ.

157. ගිනියම් ගල් අගුරු හා කිරිල්ලී

ගස ජීවිතය පහසු මෙන්ම දුෂ්කර ද වේ. කළ යුතු දැනේරුම් ගැනීම පහසු වුවත් එය කිරීම අපහසුය. එය හරියට ඔබේ අත් ගිනිගෙන දිලිසෙන ගල් අගුරු කැබුල්ලක් තබාගෙන ඒ ගැන පැමිණිලි කිරීමට මා වෙත පැමිණිම වැනිය. මා ඔබට එවිට දෙන එකම උපදේශය එය අතහැර දමන ලෙසය. එහෙත් ඔබ එය සිතල වනතුරු තබාගත යුතුව කියමින් මාගේ කිම ප්‍රතික්ෂේප කරන්නෙහිය. එහිදී ඔබ කළ යුත්තේ ගල් අගුරු බිම අතහැර දැමීම හෝ දුක් වේදනාව ඉවසීමෙන් දරා ගැනීමයි.

ඔබ කියන්නේ මා එය එකක්වරම බිම දමන්නේ කෙසේද කියායි. මගේ පවුල මා අත් හරින්නේ කෙසේ ද? ඔබේ හද්වතින්ම ඔවුන් අත්හළ යුතුය. ඔවුන් කෙරෙහි ඔබේ ඇති බැඳීම අත්හරින්න. ඒත් ඔබ විසින් ඔබ පවුල සඳහා කළයුතු යුතුකම් දැ ද ඇත. ඔබ බිත්තර දැමී කිරිල්ලියක් සේය. බිත්තර රකිමේ හාරදුර කායීය ඔබ මත පැවරී ඇත. එහෙත් මාගේ පවුල යන සංකල්පය අත් හරින්න. දුක් වේදනාවට මො ද එක් හේතුවක් වේ. පවුල සමග ජීවන්වෙමිනුයි ඔබේ සැපත ලබාගත හැකිකේ යන අදහස්ද අත්හරින්න. ධමිය හා එක්ව ජීවන් වීමෙන් සැපත එහා කරගන්න.

158. නොසන්සුන් රිඹවා

අසිංචර සිත එහේ මෙහේ නිති දහලන රිඹවකු මෙන් අරමුණක් නැති ව සැරී සරයි. එය සංචර කර ගැනීමට ඔබ උගෙන යුතුය. මනසේ සත්‍ය ස්වභාවය වටහා ගන්න. එය අනිත්‍යය, අසතුවුදායකය, හිස් ය. ඒ එහි ස්වභාවයයි. සිත එහේ මෙහේ විසිරෙන අන්දමට එයට ඉඩ තො දෙන්න. එය පාලනය කිරීමට ඉගෙන ගන්න. ස්වාභාවික ලෙස මැරෙන තෙක් එය බැඳ තබන්න. එවිට සිටින්නේ මළ රිඹවකු නිසා අවසානයේ ඔබට සාමය උදාවේ.

159. ගංගා භා ඔයවල්

මිනිසා බුද්ධ ධර්මය නැමැති ජල ප්‍රවාහයට පිළිපන් විට ඇතුළත් වන්නේ එකම ධම්තාවයකටය. ඔවුන් විවිධ දිගාවලින් පැමිණියත් සියල්ල එකට එකමුතු වී එකම තත්ත්වයකට පත්වති. මෙසේම මූහුදට ගලන ගංගා සියල්ල මූහුදට වැටුණ කළ එකම රසයක් ඇති එකම පාටක් ඇති ජලයක් බවට පත්වේ. ධම්යට ඇතුළත් වූ මිනිස්සු ද එසේ වෙති.

160. කඩිය

දුකට හේතුව අවබෝධ කර තො ගෙන එය කෙළවර කිරීමට උත්සාහ කිරීම, හිරවී ඇති කඩියක් ඇදීම වැනිය. ඔබ කඩියේ මෙහා කොණ ඇදේදත් එහා කොණ හිරවී ඇති නිසා එය ඇදීනා එයි. එය මූදාගැනීමට කළ යුත්තේ කුමක් ද? මේ කොණ පමණක් අල්ලාගෙන ඇදීමේ තේරුමක් නැත. හේතුව දැනගෙන එය තිදහස් කළ යුතුය. මෙය හිරවී තිබෙන්නේ කුමකට ද? එය කිසියම් දෙයකට හිර වී තිබිය යුතුය. එසේ හේතු මූලය සෞයාගෙන ගොස් ගැටය උහා තිදහස් වන්න.

161. වැමි සහ ලුණු

ගැටඹු ඇතිවන්නේ මේනිසුන් සම්මුතිවලට නා යම් යම් දේ පිළිබඳ ඇතිකරගත් නිගමනයන්ට ඇති ඇලීම නිසාය. ඔබ යථාර්ථවාදී ව විමසුම් ඇසින් බැලුවහොත් අප පිළිගන්නා දේවල පැවැත්මක් තැත. අපේ නිවාස අපේ පවුල, අපේ වස්තුව යන මේ සියල්ල අප විසින් මවා ගන්නා ලද සම්මුතින්ය. ධම්‍යානුකූලව බලන්නේ නම් මේ කිසිවක් අප සතු නොවේ. අපේ සිරුරවත් අප සතු නොවේ. එය මත්කාලේපිතයක් පමණි.

එය භරියට වැළි අහුරක් ගෙන එය ලුණු යයි පිළිගැනීමට එකඟ වන්නාක් වැනිය. එවිට එය ලුණු වෙයි ද? මවි ඇත්ත! එහෙත් නමින් පමණි. දුවා වශයෙන් නොවේ. ඔබ රට තමක් ව්‍යවහාර කළත් එය කැමට තම් පාවිච්ච කළ නො භැකිය. හේතුව තම් ඒවා කෙසේ භැඳින්වුවත් වැළිවිමය. වැළිවලට ලුණු කියා කොතොක් කිවත් ඒවා වැළි මිස ලුණු නොවේ.

162. පාසල් සිසුවා

හාවනාව පූහුණුවීම ලමයකු ලිවිමට ඉගෙන ගන්නවා වැනිය. පළමුව ඔහුට ලස්සනට ලියිය නො භැකිව භැඩයක් තැති දේවල් ලොකුවට ලියයි. ඔහු ලියන්නේ ලමයකු ලෙසිනි. කාලයක් පූහුණු වීමේදී නොදට ලියන්න තුරුවේ. ධමියේ භැසිරිම හෙවත් හාවනාව පූහුණු වීමද මෙසේය. එහිදී ඔබ රිකෙන් රික සිත සංවර කරගැනීම පූහුණු විය යුතුය. කුමකින් කුමක් කළපුත් දැයි ඔබට පළමුවෙන් තීරණය කළ නො භැකිය. සමහරු මෙහිදී අධේරියීවත් වෙති. එහෙත් මත්දෝත්සාහී නො වන්න. පාසල් සිසුවා මෙන් උත්සාහවන්ත වන්න. හෙතෙම වයසින් වැළෙත් ම අත් අකුරු ද දියුණු කරගනී. දුර්වල අත්අකුරුවලින් පටන් ගත් ඔහු දැන් ලස්සන අත් අකුරු ලියයි. ඒ මා කළ සිට ලැබූ පූහුණුව නිසාය.

163. පිටාරය

මෙම වේල්ලක් බඳින විට ජල පිටාරයක් ද තැබිය යුතුය. එවිට ජල මට්ටම පමණ ඉක්මවා ඉහළ නගින කළ වැඩි ජලයට වාන් දමා ගළා යා හැකිය. ජලය පිටාර මට්ටමට පැමිණෙන විට මෙම කරන්නේ සොරෝව්ව ඇරීමය. ආරක්ෂක ක්‍රමයක් වශයෙන් සොරෝව්වක් තිබිය යුතුය.

අතිත්තාවය අවබෝධ කරගැනීම ආරය උතුමන් විසින් පරිහරණය කරන සොරෝව්වයි. මෙත් මෙම ආරක්ෂක උපකරණය තබා ගතහොත් මෙට ද සැනසිලි සුවය උදාකරගත හැකිය.

164. යටි පත්‍රලේ අභ්‍යන්තර කටුව

ප්‍රජාව උපයෝගී කරගෙන දුක තිවාරණය කළහැකි අන්දම බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. තිදුපුනක් වශයෙන් උලක් හෝ කටුවක් ඔබේ විලිමූලේ ඇඟ්‍යානා යැයි සිතමු. හදිසියේ මෙම ගලක් උඩ අඩිය ගැසු විට එය කටුවේ වැදි වේදනාව ගෙන දේ. එවිට පාදය අත්ගාමීන් වේදනාව අඩුකර ගැනීමට මෙම උත්සාහ කරන්නෙහිය. එහෙත් කටුව සොයා ගැනීමට නො හැකිව එය අමතක කොට මෙම තැවතත් ගමන ආරම්භ කරන්නෙහිය. වේදනාව තුරන්වී තැත. මෙය වරින් වර මෙසේ සිදුවේ. මේ වේදනාවට හේතුව ක්‍රමක් ද? හේතුව නම් විලිමූලේ ඇම්මී ඇති කටුවයි. වේදනාව ඇත්තිවන වේලාවට මෙම පාදය අත්ගා වේදනාව මදක් සංසිද්ධා ගෙන කටුව නො පෙනෙන නිසා එය තැවතත් අමතක කරයි. කටුව කෙසේ හෝ ඉවත් කළ යුතුය යන පෙළඳීමට මෙම පැමිණෙන තුරු වේදනාව තිරන්තරයෙන් මෙම සමග වේ. වේදනාව ඉවසීමට බැරිතැන කෙසේ හෝ කටුව ඉවත් කිරීමට මෙම අදිවන් කරන්නෙහිය.

භාවනා පුහුණුවේ දී ද අප එසේ අධිෂ්ථානයිලි විය යුතුය. වේදනාව උපදීන්නේ කොතැනක ද? පැරීම ඇති වන්නේ කොතැනදැයි අප විසින් විමසා බැලිය යුතුය. මෙම ප්‍රශ්නය

ලිස්සා යන්නට ඉඩ නොදී එය ජය ගත යුතුයි. අවසානයේ ඔබ ඔබේ යටි පත්‍රලේ කටුව ඉවත් කරන්නෙහිය. ඔබේ මතස හිරුවුණ තැන ඔබ සොයාගත යුතුය. ඔබ ම එහි යථා සේවකාවය බලා එය තෝරුම් ගෙන අත්දැකීම් ද ලබා ගෙන සත්‍යය අවබෝධ කරගත යුතුය.

165. නොදුමුණු අශේෂය

මතස අශේෂයකු මෙන් මුරණ්ඩු වූ විට එය සංවර කරගැනීම අති දුෂ්කරය. එවැනි මුරණ්ඩු අශේෂයකු මෙල්ල කරන්නේ කෙසේ ද? උං නිරාහාරව තැබුවහොත් උං මදක් මෙල්ල වී ඔබ ලගට එනු ඇත. උං හිලු භාවයක් පෙන්වන විට මදක් ආහාර දෙන්න. මතස ද අපට මෙලස පුහුණු කළ හැකිය. නිවැරදි ව්‍යායාමය මගින් ප්‍රජාව උදාවේ.

166. උල් කණුව

මිනුම දෙයක හෝ සිදුවීමක හේතු සාධකය වෙතට ඔබ ලඟා විය යුතුය. එය හරියට ඔබ ඇවිදීමට යදිදී ගසක් කපා ඉතිරි වූ උල් කණුවක පය භැපෙනවා වැනිය. ඔබ එවිට පොරවක් ගෙන උල කපා දැමීමත් වික කළකින් එය දැලුලා තැවත වැඩින්නට පටන් ගනී. ඔබ කරන්නේ තැවතන් එය කුළුමයි. නමුත් එහි වැඩිම තවතින්නේ තැත. එය ගලවා ඉවත් කිරීමට තම මුළුමතින් ම එය උගුලුවා දමන්න. කල් නොහරින්න. එය හරියට “මා අදම යා යුතු ද? නොදි හෙට යන්නම්” තැන්නම් “ර්ලහ ද්වසේ යන්නම්” කියා කල් දැමීමත්, ර්ලගට යනුවෙන් සිතිමක් වැනිය. “මා යන්ට ද නො යන්නට ද?” මෙසේ සමහර විට ඔබ මීය යන තුරුම මෙම කලදුම්ම සිදුවෙටි. ඔබට කිරීමට තිබුණේ “යන්නයි”. එවිට සියල්ල හමාරයි.

167. රස අවුල්පන්

භාවනා පුහුණුව යනු මනස දෙස සූදුව බැඳීමයි. එය තමා ප්‍රජාව. ඔබ මනස විභාග කොට එය තේරුම් ගත් කළ සමාධිය වැඩිමේදිත් පොතපත තුළිනුත් මුහුණ දිය යුතු සීමාවන් දැන ගැනීමේ ප්‍රජාව ඔබට ඇති වේ. ඔබේ පුහුණුව මගින් ඇලී ගැලී නොසිටීම තේරුම් ගත් පසු ග්‍රන්ථ පරිගිලනය කළ හැකිය. එවිට එය රසවත් අවුල් පතක් වනු ඇත. එවිට අන්‍යන්ට ද ඉගැන්වීමට ද එය උපකාරී වේ. කිසිවකට ඇශ්‍රුම් නො කිරීමට තරම් ඔබේ ප්‍රජාව දැන් දියුණු වී ඇති නිසා භාවනාවෙහි නියුක්තව සිටීමට දැන් ඔබට යා හැකිය.

168. ඉඳණු අඹ

දමිය පවතින්නේ ඔබේ මනස තුළ මිස වනය තුළ නොවේ. අන්‍යයන් කෙරෙහි විශ්වාසය නො තබන්න. තුළේ භද්‍රවතට ඇශ්‍රුමිකන් දෙන්න. ඔබ වෙනත් දිභාවක ඒ සඳහා සෙවිය යුතු නැත. පැසි ඉදි රසවත් වන්නේ අමු අඹ ගෙවීය සේ ප්‍රජාව ද ඇති වන්නේ ඔබ තුළින් එන පුහුණුවෙන්ය.

169. ඉඳණු පැපොල්

කෙලෙස් වූවත් ක්‍රාන්කාන්විතව යොදා ගැනීමෙන් ප්‍රයෝගනවත් කරගත හැකිය. එය හරියට පැපොල් ගස් සරුවට වැඩිම සඳහා කුකුල් හා ගොම පොහොර ගස්වල මුලට යොදන්නා වූතිය. පොහොර ඉතා පිළිකුල් සහිත වූවත් ඒවා යොදා පැපොල් සිට වූ කළ ගස් සරුවට වැඩි ලබාදෙන පලදාව රසවත් වේ. සැකයක් පහළ වූ ඔනැම වේලාවක එය තිවුරදිව විමසා බලන්න. එවෙල් ම විමසා බලන්න. මෙයින් ඔබේ පුහුණුව දියුණු වී යහපත් ප්‍රතිඵල ලබා දෙයි.

170. වේෂ රෙකෝචිරය

දර්ම ග්‍රුවතය කිරීමෙන් ඔබේ හද්වත සාමකාමී ලෙසි තැන්පත් වුවාත් එය හොඳවම පූහේ. එහි දී ඒ හැම දෙයක් ම මතක තබා ගැනීමට වෙහෙසීම අතවශය. ඔබ සිමහරෝක් මෙය විශ්වාස නො කරනු ඇත. ඔබේ හද්වත සාමකාමී නම් කියන දේට ඇශ්ව්‍රමිකන්දී රීට යන්තට ඉඩ හැර නො කඩවා හාවනා කලොත් ඔබ වේෂ රෙකෝචිරයක් මෙන් වනු ඇත. ටික කළකට පසු වුවත් එය සිහිකරන විට සියල්ල වැළ නොකැඳී මතකයට තැගේ. යම් කිසිවක් මතක තැනිවෙයි කියා හය නොවන්න. ඔබේ වේෂ රෙකෝචිරය ක්‍රියාත්මක කළ විගස හැම දෙයක්ම එහි ඇති බව ඔබට ම පෙනෙයි.

171. සොරා සහ ගුස්තිකාරයා

හාවනාව ගැන වැරදි වැටහිමක් ඇති අය එය පුහුණු කරන්නේ සොරකු විදිහටය. එය හරියට සොරකු සොරකම් කොට අපු වූ විට කරදරයෙන් තිදහස් වීමට දැක් තීතිඳුයකුගේ පිහිට සොයන්නා වැනිය. තිදහස් වූ පසු තැවත ද මහු සොරකම පටන් ගතී. එසේ තැන්නම් ගුස්ති ක්‍රිඩකයෙකු ක්‍රිඩාවේ යෙදී ලැබූ පහරවල් හා තුවාල ප්‍රතිකාර කොට සුවකරගෙන තැවතත් ක්‍රිඩාවට ගොස් තැවතත් පෙර සේම පහර කැම හා තුවාල ලබන්නාක් මෙන් ඔහුගේ මෙම වකුය මෙසේ දිගටම කෙළවරක් නොමැති ව පවත්වාගෙන යයි.

අපට කරදර හිරිහැර පැමිණෙන විට ඒවා මැඩ පවත්වාගෙන වරින්වර සැනසිලි සුවය ලබනවාට වඩා මූලින් ම මෙම සැනසිලි සුවයට බාධක වන හේතු සොයා ඒවා මූලිනුප්‍රවා දමා සංවර හා තැන්පත් මනසක් ඇති කර ගැනීමය, හාවනාවේ පරමාලිය.

172. සෞරුන් සහ මිනීමරුවන්

මබ මනසන් සිරුරත් යන දෙක සෞරුන් හා මිනීමරුවන් කණ්ඩායමක් වැනිය. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ මබ ලෝහ, දොෂ, මෝහ නමැති ගින්න කරා ඇදිගෙන යාමටය. ඔවුහු ඉනැඳියයන් පිනවීම මගින් මබ මුලා කරන්. ඔවුහු අනෙක් දොරටුවේ පිටුපසින් සිට මිහිර ගිරාවයකින් “එන්න එන්න මෙහි එන්න” කියා මබ අමතනි. දොර අරිනවාත් සමග ඔවුහු ඔබට වෙචි තබා මරා දමති.

173. තදුට වියන ලද දැල්

මබ භද්‍රවත විමසා තේරුම් ගන්න. එය පිරිසිදු වුවත් විත්තාවේග අවුත් එය වර්ණවත් කරයි. එනිසා මධ්‍ය මනස මනාව වියන ලද දැල්ක් කර, විත්තාවේගයන් හා හැඟීම් මතු වූ විට, මබ ප්‍රතිත්වියා කිරීමට පෙර ම ජ්වා ගැන විමසා බලන්න.

174. ගස

ඛුද දහම පුහුණු වීම, පෝෂණය කිරීම ගසකට උපමා කළ හැකිය. ගසකට මුල්, කද, ගාබා සහ කොළ ඇත. ගසේ හැම කොළයක් ඇතුළ ගාබා කද ආදී හැම කොටසක්ම රැකෙන්නේ මූල පද්ධතියෙන් උරාගන්නා පෝෂ්‍ය පදාර්ථ මතය. ගසේ පැවැත්ම හා රදී පැවතීම සඳහා මුල් වැදගත් වේ. අපත් එස්සේ. අපේ ක්‍රියාකාරකම් හා කතා බස් ගසේ කද අතු රිකිලි බදාය. ජ්වායේ පෝෂණය සඳහා පෝෂ්‍ය පදාලී යවමින් පලදැරීමට සලස්වන මූල හා බදාය මනසි. මනස දරණ හැම මතයක්ම යහපත් හෝ අයහපත් හෝ වේවා අපේ ක්‍රියාවන් හා වවතයෙන් ජ්වා හෙළි කරයි. එනිසා ඛුද දහම පෝෂණය සඳහා, ඉගැන්වීම ප්‍රායෝගික ව සැපයීම ඉතා වැදගත් වේ.

175. පිටතට නැමී වැවෙන ගස්

ගස්වල වැඩීමේ ආකාරය පිළිබඳ ව කවුරුවත් අණ කරනවා ද? ඒවාට කඩා කරන්නට බැරි වුවත් එහේ මෙහේ යන්ට බැරි වුවත් ඒවා බාධක මග හරවා ගෙන වැඩේ. වදුල තිසා හෝ වැඩීමට බාධා වන අවස්ථාවල හෝ ගස ආලෝකය සොයා පිටතට තැමෙයි. ස්වභාවයෙන් ගස්වලට දැනීමක් නැත. ඒවා වැඩෙන්නේ ස්වභාවික තීති අනුවයි. ඒවා අනතුරු මග හරිමින් සුදුසු පරිසරය සොයා ඒ පැත්තට තැමෙමට ප්‍රමාණවත් දැනීමක් ඇත. මිනිසුන් ගස්වලින් පාඩම් උගත යුතුය. මිනිසුන්ට වුවමනා කරන්නේ දුකා අහිභවා යාමටය. ප්‍රිය මනාප දේන් අප්‍රිය දේන් යන සියල්ල දුකා නම් අප ප්‍රිය අප්‍රිය දෙකින්ම පිර නොවී ඇත්තේය යුතුය. බුදුන් වහන්සේ වෙත අප තැකැරු වූ කළ දුක් වේදනා අඩු වී අවසානයේ ද ඒවා සම්පූර්ණයෙන් නැති වී යයි.

176. පූහු මාන්නය

පෙමග්ජන මිනිසුන් බොරු ගේවයකින් කඩාකරන අවස්ථා ඇත. නිදසුනක් වශයෙන් ඔබ හදුනන තැනැත්තෙකු බොහෝ කළකට පසු ඔබට දුම්රියේ ද මූණ ගැසුනා යැයි සිතමු. එවිට ඔබ කියන්නේ “අනෝ, ඔබ දෙකින්ට ලැබුණු එක කොයි තරම් නොද ද? මම ඔබ බැහැ දැකීමට සිතම්නුයි සිටියේ” ආදී වශයෙනි. එහෙත් එය ඇත්ත නොවේ. ඔබ ඔහු ගැන සිතා සිටියේ නැති වුවත් සුහද කම දැක්වීම වස් එසේ කියනවා. ඇත්ත වශයෙන් එය මූසාවකි. එසේ පවසන්නේ අනවධානයෙනි. මිනිසුන් මෙසේ කඩා කිරීම සම්සක් ප්‍රයෝගයේ ගැනෙන මූසාවකි. මෙය ද අප විසින් දුරු කිරීමට පූහුණු වියයුතු අකුසලයකි.

177. වැඹ

වැඩෙන ලමයෙකු වැඩෙන වැලක් වැනිය. වැලක් වැඩී ලගම ඇති ගසක එතේ. එය වෙනත් ගසක් වෙත නොගොස් එම ගසේම හැඩ පුරුවට හා සුදුසු දිසාව අනුව වැඩේ. ගස කෙළින් උසට වැඩී ඇති නම් වැල ද ඒ අනුවම වැඩේ. ගස ඇද්වී පිටතට වැඩී ඇත්තම් වැල ද වැඩෙන්නේ ඒ අනුව මය.

මබ ලමයෙකුට උගන්වන විට, මබ තුළින් ඔහු දකින දේ හා මබ හැසිරෙන විලායය මබ උගන්වන දේට වඩා ඔහු අනුකරණය කරයි. ඒ තීසා ඔබේ හැසිරීමක් වූයාකාරකම් ආදියත් මබ සඳහා පමණක් සීමා නොවී ඔබේ දරුවන්ටත් අවට සිටින්නන්ටත් බලපාන බව වහා ගන්න.

178. ගිණු ලිහිණියා

බොහෝ මිනිසුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා උපාධියක් ද ලබාගෙන ලොකික සැප සම්පත් ලැබ සිටියත් ඔවුන්ගේ ජීවිත තුළ යම්කිසි අඩුවක් ඇතැයි පෙනේ. ඔවුන් උසස් මානසිකත්වයකින් හා මහා ප්‍රඥාවෙන් යුක්ත යයි සිතුවත් පටු හැඟීමෙන් හා සැකයෙන්, ඔවුන්ගේ හදවත් පිරි ඇත. එයත් හරියට ගිණු ලිහිණියා වගේය. අහසේ ඉහළ පියාසර කළත් ඔහුගේ ආහාරය කුමක්දැයි බලන්න.

179. හාජනයේ ජලය

අප හාවනාවේ යෙදී සිටින විට අපගේ මනසට ගක්තිය ලැබේ. මෙය ජලය තබන හාජනයකට සමානය. අපි එයට වතුර පුරවා තබන්නේම්. අප ජලය පුරවා තැබුවෙන් එහි සිටින ක්ෂේද ප්‍රාණීය නොමැර් ජීවත් වෙති. අප උත්සාහයෙන් දිනපතා පුහුණු වීමද එබදුය. පුහුණුව නිතරම සපුරාලිය යුතුය.

180. මී හරකා

ඉන්දිය ගොච්චර අරමුණ හා බැඳෙන අපේ කල්පනාව එය පසු පසම යයි. එහෙත් ඒ කිසිම අරමුණක් හරවත් නොවේ. ඒ සියල්ලම අනිත්‍යය, අසන්වුදායකය, හිස් ය. ඒ අරමුණු පහළවත විට විමසිල්ලෙන් බලා, සිදුවන්නේ කුමක්දැයි දැක ගන්න.

එය කෙනෙකු ගොයම් කෙන් සම්පයෙහි මී හරකෙකු රෙක බලා ගැනීම බඳුය. කෙනෙකු මී හරකෙකු රෙක බලා ගන්නා විට ඔහු උග් කෙරෙහි ඇසි ගසාගෙන උග්ට තීදහසේ යාමට ඉඩ හරියි. මී හරකා ගොයම් පැළ සම්පයට යන විට ඔහු කැ ගසා හරකා එලවා දමයි. මී හරකා කීකරු නො වුවහොත් උග්ට කෙවිට පහර විදියි. හරකා රෙක බලා ගන්නා ඒ මිනිසාට තීදිකිරා වැට්මට නො හැක. එසේ වුවහොත් ඔහු අවධිවත විට හැම ගොයම් පැළයක්ම කා තිබෙනු ඇත.

මෙහිදී මී හරකා නම් සිතය. ගොයම් පැළ ඉන්දිය අරමුණුය. හරකාගේ අයිතිකරු දන්නාවූ දෙය තොවත් විජානයය. සිත යමක් දකින විට දන්නා වූ දෙය ඒ ගැන සැලකිලිමත් වෙයි. මනස ඉන්දිය අරමුණු හඹා යනවිත් හඹා නො යන විටන් මනසේ පවතින ස්වභාවය එය දැනියි. දන්නා වූ අය මේ ආකාරයට මනස ගැන පරික්ෂාවෙන් සිටින විට ඒ තුළින් ප්‍රජාව හටගනියි. මී හරකා ගොයම් පැළයක් දකින විට එය තමාගේ කටට වහාම ගන්නාක් මෙන් මනස ද අරමුණක් දුටු සැනින් එය තදින් බදා ගනී. එම නිසා මනස කොහො යන්නේ ද කියා ඔබ බලාගෙන සිටිය යුතුය. එය ගොයම් පැළ වෙතට යන විට එයට කැ ගසන්න. එය ඔබට අකීකරු වූ විට ඔබේ කෙවිට ගෙන වැරෝන් පහරක් ගසන්න.

181. ලිඳ සහ පලතුරු වත්ත

ලෝ තුළ සාමය උදා කිරීම සඳහා ඔබ කටයුතු සම්පාදනය කළ යුතුයි. එය හරයට පොලොව යට ඇති ජලය ලබා ගැනීම සඳහා ලිඳක් කැණීය යුතුවා වැනිය. එසේත් නැත්තම් පලතුරුවලින් පිරුණු උයනේ ඇති පලතුරු නෙලා ගත යුතුවාක් වැනිය. ඔබේ මුව තුළට ඒවා නිකම් ම වැවෙන්නේ නැත.

182. ලි කොටය

සමථ හා විපස්සනා හාවනා එකිනෙකින් වෙන් කළ නො හැකිය. සමථ යනු සිතේ එකඟ කමයි. විපස්සනා යනු මෙනෙහිකර බැලීම හෙවත් තුවණීන් බැලීමයි. තුවණීන් බැලීම සඳහා කෙනෙකුගේ සිත එකඟ විය යුතුයි. සිත එකඟවීම සඳහා එය දැන ගැනීමට තුවණීන් බැලීය යුතුය. සමථ, විපස්සනා යන දෙක වෙන් කිරීමට යාම හරයට ලි කොටයක් හරි මැදින් උස්සා ඒ කොටයේ කොණක් පමණක් උච්ච ගැනීමට දරණ ප්‍රයත්නය මෙනි. එය හරි මැදින් එස්වූ විට කොන් දෙකම එකවරම උච්ච එයි. එය වෙන් කළ නො හැක. අප පුහුණුවේ දී සමථ හා විපස්සනා වෙන් වෙන්ව පෙන්වා කරා කිරීම අවශ්‍ය නොවේ. ධමිය හෙවත් හාවනාව පුහුණුව යනුවෙන් එය හැදින්වීම ප්‍රමාණවත් වේ.

183. වැරදි මාවත

දුක්ක සත්‍යයන් එයින් මිදෙන අන්දමත් ඔබ හරි හැරී තේරුම් නොගතහොත් ඔබ ගන්නා මාර්ගය වැරදිය. කපාව වැරදිය. ක්‍රියාකාරකම් වැරදිය. එපමණක් නොව සමාධිය ද වැරදිය. ඔබට යම්කිසි ගමකට යැමට අවශ්‍ය වෙයි. එහෙත් ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි මාවතකි. ඒ මාවත ගමනට පහසුයි. ඒ නිසා මේ වැරදි මාවත ඔස්සේ දිගටම වැරදි දිසාවට මය, ඔබ ගමන් කරන්නේ. මග කෙතරම්

සැප පහසුකම් වලින් යුත්ත වූවත් කම් තැන. ඔබට ඔබ යායුතු තැනට ඒ මහ ඔබ යොමු නො කරනු ඇත.

දැනා සීඩ් සහජ ඇළානයකින් වූවත් මේ ලොකික ස්වභාවය පැහැදිලිව දැක ගත හැකිවයි. මෙලොව ඇති හැම දෙයක් ම අපේ ගුරුවරයකු බව අපට අවබෝධ කරගත හැකිවයි. නිදසුන් වශයෙන් ගස් වැල් ආදිය ද ස්වභාව ධීමියාගේ යථා ස්වරූපය අපට හෙළිදරව් කරයි. ප්‍රජාව පහළ විණි නම් කාගෙන්වත් ප්‍රශ්න කිරීමටවත් එය හැදැරීමටවත් අවශ්‍ය තැන. සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය දායාද සෝබාදහමේ ඔහු තරම් ගැබී වී ඇත.

මිනිසාගේ නිවැරදි ප්‍රවන මාර්ගය ධර්මය මගින් පෙන්වා දෙනු ලබන්නේ කෙසේද? විය අප ප්‍රචත්විය යුතු ආකාරය පෙන්වා දෙයි. විසේ පෙන්වා දෙන මාර්ග විවිධ ය. එවා ඔබ ඉදිරියේ ඇති පර්වත, ගස් විය හැකියි. විය වචනවලට පමණක් සීමා වූ ඉගැන්වීමක් නො වේ. විනිසා මහස හා හදුවත නිසල කරගෙන සුපරික්ෂාකාරී වීමට ඉගෙන ගන්න. දැන් මේ මොනොනේම ධර්මය මුළුමතින් ම ඔබ ඉදිරියේ හෙළිදිරවී වන බව ඔබට දැක ගත හැකිය. මෙය දැක ගැනීමට ඔබ යන්නේ වෙනත් කොයි කාලයක දි? කුමන තැනක දි දි?



සියලුම දේශනාවන්, මහසට සත්‍ය දැකිමට උපකාරවීමේ අර්ථයන් කෙරෙනා උපමාවන් සහ සංස්ක්‍රිතයන් පමණක්ම වේ.

අවාන් වා හිමි



1918 ව්‍යුහයේ දී ඒසාන දිග නායුලත්තයේ යුතුවිය පෙදෙසක උපන ලැබූ ඇතාන් වා ඩිඩෝ කුඩා කළම පැවැති බිමට අවධීත්තාව වයස ඇවුරුදු විස්තර දී උපයම්පදාව ලබාගත්තා. උත්ත්වන්සේ අති ඉතුළු දිනාගම දීලුය සමාදාන්ව වාර්කානේ නිර්ණ තොවීන්, එන්ඩිජානායන් ම යැපෙම්න් ඇවුරුදු ගණනාවක් වන වාසී සිංහලුවක් ලෙස වැඩි වාසය කළහ. ඇතාන් වා ඩිඩෝ භාවනාව පිළිබඳ ප්‍රාග්‍රහුව ලැබුවේ එකා ඉවහන ගෞර්වයේ හා ප්‍රසිද්ධියට පත්ව සිටි භාවනා ගුරුවාසයෙකු වූ ඇතාන් වන ඩිඩෝනාන් යටතේය.

ඉලු කාලයේදී ඇතාන් වා ඩිඩෝනාගේ භාවනා ක්‍රමයෙහි පැවති ඇඟැංජිල් බව, නිසිල යොමු නොවීම ආදි ඇතුළාමු නිවැරදි කිරීමෙන් ලා ඇතාන් වන ආචාර්යයන් වහන්සේගෙන් ලැබුණු ආභාසය ඉනා ඇඟැංජිල් විය. ඇතාන් වන ඩිඩෝනාගේ සිලුවන් බව, භාවනා ක්‍රම, ගුරු උපදෙශක ඇතාන් වා ඩිඩෝනාගේ ක්‍රමීන් ද බෙශේවීන් බලුහාඳනා. ඒ නිසාම පෘෂ්ඨ කාලීනව ඇතාන් වා ඩිඩෝනාගේ උපදෙශ පනා පැමිණි ඇයට ධ්‍රේමය පිළිබඳවන් භාවනා උපදෙශකයන් වහන්සේ කෙනෙකු ලෙස නොවැටුව උදෑන් කිරීමට උත්ත්වන්සේ ව ඇක්කි විය.

ඇතාන් වා ඩිඩෝනාගේ දෙසුම් ඇක්කීනීය ලෙස සංඛල විය. එප්පා සිංහයෙන් ඉන්න, කිසිම දෙයක ඇඟිල් ගැලී නොසිටිනා, සිදුවීම් වෙළට වහැළු නොවී එචා යටා නත්තවයන් පිළිගෙන්නයාද උත්ත්වන්සේ හෙතුම් භාවනා උපදෙශකයන් වහන්සේ කෙනෙකු ලෙස නොවැටුව උගන්වුහ.

ලෙර්ක ධ්‍රේමයේ ඇතිභාෂණාව දක්වාම් ඡ්‍රැන්ටාර් 16 ටොනි දින නායුලත්තයේ උලොන් පෙදෙසේ වට් බා ගොං ආසාවයේ දී ඇතාන් වා ඩිඩෝ සිංහ නුවනීන් යුතුව ඇතාන් වා ඩිඩෝනාගේ විවෘත්වයාද වූ ඇතාන් වන ඩිඩෝනාන් යටතේය.

BPS

Buddhist Publication Society Inc.
P.O. Box 61, 54, Sangharaja Mawatha
Kandy, Sri Lanka
Tel: +94 81 2237283 Fax: +94 81 2223679
E mail: bps@slt.net.lk
Website: <http://www.bps.lk>